

සිංහල තේරුම් සභිත බමුන්දය

කිරී හුදුක්කනාරාම සඳහා කෙටුවන

2600 ශ්‍රී සම්බුද්ධව ජයන්තිය
නිමිත්තෙන්,
ලතුම් වකුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය
පිළිස මෙම ධම්ම පදය ඔබගේ නිවසට
පිරිනැමෙයි.

කිරී කුදාන්කාරාලී සඳහා ශේෂයා
පන්තිපිටිය පාර,
බත්තරමුලු.
web : buddhismforyou.org

॥ බ්‍රම්මපදිය ॥

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම දුර්ලහ කරුණකි. එම දුර්ලහ අවස්ථාව අපට හමුවී ඇති බැවින්, අප විසින් එම අවස්ථාවෙන් ප්‍රයෝගන ලැබිය යුතුමය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, දේහකාය සම්පත්තියෙන් අපට දකින්නට මේ ජ්විතයේදී නොහැකි වුනත්, ධර්මකාය සම්පත්තියෙන් මේ ජ්විතයේ දැක ගත හැකිය. එය බුදුරජාණන් වහන්සේගේ දේශනාවටද මනාව ගලපා ගත හැකිය. එනම් “යමෙක් ධර්මය දකින්නේද, හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දකින්නේය” යනුවෙනි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හිදී විවිධ පුද්ගලයන් අරහයා දේශනා කරන ලද උතුම් වූ ගාලා රත්නයන් ධම්මපදයෙහි අඩංගුව තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ පිරිණීවීමෙන් තෙමසක් ඇවැමේදී රජගහනුවර හිඹුකුල් පවිච පාමුලදී පළමු ධර්ම සංගායනාව පැවැත්වීමි. මහා කාග්‍යප මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතු පන්සිය නමක් වූ සංගීතිකාරක මහරහතුන් වහන්සේලා දේශිත ශ්‍රී සද්ධර්මය පිටක තුනකට බෙදන ලදහ. එනම් සූත්‍ර, විනය සහ අහිඛර්මය නම් වූ ලෙසිනි. මෙහිදී සූත්‍ර පිටකයට ගුන්ථ 5ක් ඇතුළත් විණි. ඒවා නම් දිස නිකාය, මජ්ජ්ක්ම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ බුද්දක නිකාය යනුවෙනි. මෙහිදී බුද්දක නිකායට ද පොත් 15ක් ඇතුළත් වූ අතර, ධම්මපදය ඉන් එකකි.

ධම්මපදයෙහි වග්ග විසි හයකි. ගාරාවෝ 423කි. භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථා වල, විවිධ පුද්ගලයන් අරහයා දේශනා කරන ලද ධර්මය, අවවාද, කර්මස්ථාන ආදි විරාගී අමා දහම, ඉතාමත් සූඩුම ලෙස ගලපා වග්ග වලට ඇතුළත් කොට තිබේ. නිදසුනක් ලෙස පළමු වග්ගය වූ යමක වග්ගයේ ඇතුළත් වන්තේ එකම කරුණක හෝ කරැණු වල හොඳ භා තරක මතු කොට දක්වන ගාරා යුගලයකි. යමක නම් වූ වචනයේ තේරුමද යුගල, දෙක, ජේඩුව යන අදහසයි. අප්පමාද වග්ගයේදී කුසලයට යොමු නොවීම නම් වූ ප්‍රමාදය දක්වා ප්‍රමාදයේ ඇති අනිවු විපාකත් කුසලයට යොමු වීම නම් වූ අප්‍රමාදයේ ඇති උතුම බව සහ එහි යහුලයන් විස්තර කොට දක්වා තිබේ. විත්ත වග්ගයේදී විත්ත චෙත්සික පිළිබඳව, එනම් සිත සහ සිතිවිලි ද එහි හැසිරීම සහ පැවැත්ම පිළිබඳවද දක්වයි. මේ ලෙස සැම වග්ගයකම ඇත්තේ මනා වූ සාරවත් බවකි. රාගාදී කෙළෙස් නොවඩන තිරාමිස ප්‍රීතියෙන් සිත සුවපත් කරන අමා රසයකි.

මෙම උතුම ග්‍රන්ථය නිතර ඇස යොමු වන ස්ථානයක තැන්පත් කොට තබන්න. ඉඩ ලද සැම අවස්ථාවකදීම, අඩුම තරමේ එකම ගාරා රත්නයක් හෝ කියවා තේරුම ගන්න. අවබෝධයෙන් යුතුවම, තම ජීවිතයටද, ජීවිත පැවැත්මට ද, පරිසරයට ද, සමාජයට ද ගලපා ගෙන විමසා බලන්න. එනමුත් මේ උතුම ගාරා රත්නයේ සිත තිවන මෙන්ම තණ්හා, මද මාන, වැරදි දාජ්ධී වලින් බැහැර වීම පිණීසම විය යුතු බව මෙනෙහි කරන්න.

අප මේ උතුම් මනුෂයය ජීවිතය ලබා තිබෙන්නේ ගොතම බුද්ධ ගාසනය පටත්නා කාලයේ ය. අපහසුවෙන් ලද මේ උතුම් මනුෂය ජීවිතයෙන් ප්‍රයෝජන ලැබේමට නම් වතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධය පිණිස සීල, සමාධි,පූජා මග අනුගමනය කළ යුතුමය. අප ආර්ය මාර්ගයට ඇතුළුවියේ නොමැති නම් සතර අපාය පිළිබඳ බියෙන් නිදහස් වීමට නොහැකි වනු ඇත.

එතැවින් මෙම ධම්මපදයේ ඇතුළත් උතුම් ගාරා රත්නයන් ඔස්සේ සමාධියට සිත පුරුදු කිරීමෙන් ලොකික මෙන්ම ලෝකෝත්තර පූජාවට අවස්ථාව සළසා ගත හැකිය. අමි ඒ අමා සුවය වූ නිවන පිණිස විරෝධ වඩුමු.


තුණුරුවන් සතු අනත්ත ගුණ බෙලෙන් මෙම ධර්ම දනමය කුසල කර්මය සඳහා දයකත්වය දැරු සියලුම පින්වතුන්ලාටත් ඔබ සැමටත් සියලු සැනසිල්ලම වේවා.

ඇත්ත්‍ය පුනර්නිය මිශ්චිෂ් ධ්විතික ස්වාධීන ව්‍යුහයේ
ප්‍රධාන අනුගාසක
සිරි සුදස්සනාරාම සඳහම සෙනසුන
පන්තිපිටිය පාර,
බත්තරමුල්ල.

පූර්ණීය වේරගොඩ මහ තෙර
විසින් රචිත "Treasure of Truth-Illustrated
Dhammapadaya" ග්‍රන්ථයෙහි පි. විකුමනායක
මහතා විසින් නිරමාණය කරන ලද සිතුවම් මෙම
ග්‍රන්ථය සඳහා උප්‍රටා ගන්නා ලදී.

පටුන

1.	යමක වගේ	9-17
2.	අපුමාද වගේ	18-23
3.	විනත වගේ	24-28
4.	පුප්පේ වගේ	29-35
5.	බාල වගේ	36-42
6.	පත්‍රීත වගේ	43-48
7.	අර්හභා වගේ	49-53
8.	සහස්‍ර වගේ	54-60
9.	පාප වගේ	61-66
10.	දැනුව වගේ	67-73
11.	පරා වගේ	74-78
12.	අනත වගේ	79-83
13.	ලොක වගේ	84-88
14.	බුදු වගේ	89-95
15.	සුඩ වගේ	96-101
16.	පිය වගේ	102-106
17.	කොඩ වගේ	107-112
18.	මල වගේ	113-120
19.	ධම්මධි වගේ	121-126
20.	මගේ වගේ	127-133
21.	පකිණුක වගේ	134-140
22.	නිරය වගේ	141-146
23.	නාග වගේ	147-152
24.	තණ්ඩා වගේ	153-162
25.	හිකුව වගේ	163-171
26.	බාහමණ වගේ	172-186



1. යෝමක විගණ

1. මතොප්‍රබඩ්ඡමා ධමමා
මතොසේටි මතොමයා;
මතසා වේ පදුවේත
හාසති වා කරුති වා
තතො හං දුක්ඛම්පෙටි
වක්කංච වහතො පදං
(ජ්‍යෙෂ්ඨ වික්‍රිජ්‍යාල එර් ඇර්බ)

කුගලාකුගල ධර්මයේ සිත පෙරටු කොට
අැත්තේය, සිත ප්‍රධාන කොට අැත්තේය; සිතින්ම
උපන්නාහු ය. ඉදින් යමෙක් දූෂ්ඨ වූ සිතින් ක්‍රියා
කෙරේ නම්, නපුරු වවන කියා නම් ඒ කරණකොට
දුක ඔහු පසු පස්සේ ගෙන් කරයි. (කුමක් මෙන්ද?)
කරන්තේ බැඳී ගොනාගේ පය අනුව යන රෝදය
මෙනි.

2. මතොපුබංගමා ධමම
 මතොසේවයි මතොමයි;
 මතසා වේ පස්සෙනහ
 භාසාති වා කරාති වා
 තතො තං සුඩමෝවති
 ජායාව අතපායිති
 (ජ්‍යෙෂ්ඨවාදය - මධ්‍යධැඹුණ්ඩ් ඇත්තල්)

කුගලාකුගල ධම්යෝ සිත පෙරටු කොට
 ඇත්තාහ, සිත ප්‍රධානකොට ඇත්තාහ; සිතින්ම
 උපන්තාහුය. ඉදින් යමෙක් යහපත් සිතින් ක්‍රියා
 කෙරේ නම් යහපත් වවන කියා නම් ඒ කරණකොට
 සැපය ඔහු අනුව යයි. (කුමක් මෙන්ද?) තමාගේ
 සේවනැල්ල තමා අත්තොහැර පසු පස්සේ ගමන්
 කරන්නාක් මෙති.

3. අකොවූ මං, අවධි මං,
 අපිනි මං, අහාසි මෙ
 යෙ තං උපනයානති
 වෙරං තොසං තී සමමති
 (ජ්‍යෙෂ්ඨවාදය - මූල්‍යාච්‍ය මිත් ඇත්තල්)

"මට අපහාස කළේය, මට නිංසා කළේය,
 මා පැරදුවියේය, මාගේ දෙය පැහැර ගත්තේය" යි
 යම් කෙනෙක් වෙර බඳින් ද, මවුන්ගේ වෙරය
 තොසංසිද්ධී.

4. අකොවූ මං, අවධි මං,
 අපිනි මං, අහාසි මෙ,
 යෙ තං තී උපනයානති
 වෙරං තොසුපසමමති
 (ජ්‍යෙෂ්ඨවාදය - මූල්‍යාච්‍ය මිත් ඇත්තල්)

“මට අපහාස කලේය, මට හිංසා කලේය,
මා පැරදවුයේය, මාගේ දෙය පැහැර ගත්තේය” යි
සිතා යම් කෙනෙක් වෛරය නොබදින් ද, මවුන්ගේ
වෛරය සංසිද්ධී.

5. න නි වෛරෙහි වෛරානි
සම්මතිය තුළුවනි;
අවෛරෙන ව සම්මති
විස ධමෙමා සත්තනෙනා

(ජ්‍යෙෂ්ඨ ආචාර්ය - කාලී යක්ෂිනී ඇර්බ)

මම ලෝකයේ කිසි කලෙකකත් වෛර කිරීමෙන්
වෛරයේ නොසන්සිදෙන්. වෛර නොකිරීමෙන්
වෛරයේ සන්සිදෙන්. මෙය පෙර සිට පැවතෙන
දරමයකි, නැතහොත් සැමදා පවත්නා ස්වභාවයකි.

6. පරර ව න විජ්‍යතනි
මයමෙන් යමාමසේ;
යෙ ව තත් විජ්‍යතනි
තතා සම්මති මෙධගා

(ජ්‍යෙෂ්ඨ - ගොජල්ඩික නිකුත් ඇර්බ)

අතැම් කෙනෙක් මෙහි දී අපි මැරෙමු යි හෝ
විනාශයට පත් වෙමුයි නොදතින්, යම් කෙනෙක්
එ කාරණය දතින් නම් එ කරණකොට කළහයෝ
(කෝෂහලයෝ) සංසිදෙන්.

-
7. සුහානුපසකිං විහරනත්
ඉහේයෙනු අසංව්‍යතා
හොරනමති ව අමතතැකුණු
කුසිතං හිනචිරයං
තං වේ පසහති මාරෝ
වාතො රැකබං ව දුඩිලං
(සෙනෑන් - ත්‍රිලකාල, මහාකාල ඇත්ති)

යමෙක් තමා දක්නා රුපාදිය ප්‍රියමනාප
වගයෙන් සලකමින් වාසය කෙරේ ද, අශේ කන්
නාසාදී ඉන්දියයන්ට කැමති සේ හැසිරෙන්ට ඉඩ-
දේ ද, ආහාරයෙහි පමණ නොදැනී ද, කම්මැලිවේ
ද, අඩු විරය ඇත්තේ ද, ඒ පුද්ගලයා, වාතය දුර්වල
ගසක් බිම හෙලන්නා සේ, කෙලෙස් මරුවා විසින්
බිම හෙළනු ලැබේ.

8. අසුහානුපසකිං විහරනත්
ඉන්දියෙනු සුසංව්‍යතා
හොරනමති ව මතතැකුණු
සඳහං ආරඳුචිචිරයං
තං වේ තපපසහති මාරෝ
වාතො සෙලංව පබඩතං
(සෙනෑන් - ත්‍රිලකාල, මහාකාල ඇත්ති)

යමෙක් තමා දක්නා රුපාදිය ප්‍රියමනාප
වගයෙන් නොගෙන වාසය කරයි ද, අශේ කන්
නාසාදී ඉන්දියයන්ට කැමති සේ හැසිරෙන්ට නොදී
හික්මවයි ද, ආහාරයෙහි ප්‍රමාණය දන්නේද, ගුද්ධා
ඇත්තේ ද, වැඩු විරය ඇත්තේද, ඒ පුද්ගලයා, වාතය
ගල් පර්වතයක් සොලවන්ට අසමරථ වන්නා සේ,
මාරයා විසින් නොමැඩිනු ලැබේ.

9. අනිකිස්සාවේ කාසාවං
යො වහැම පරිදිහෙස්සානි
අපෙනො දුමස්වෙවන
න සො කාසාව' මරහති
(බරුගා තුවිත - ගැවිදන නො ඇත්ති)

කෙලෙස් කසට සහිත වූ, ඉන්දිය දමනයෙන් හා අැත්ත කිමෙන් ඉවත් වූ, යමෙක් කසාවත් හඳුන්නේද, හෙතෙම ඒ කසාවත දැරීමට සුදුස්සෙක් නොවේ.

10. යො ව වන්තකසාව'සා
සිලෙසු සුසම්තිනො
රපෙනො දුමස්වෙවන
ස වේ කාසාව' මරහති
(බරුගා තුවිත - ගැවිදන නො ඇත්ති)

යමෙක් දුරු කළ කෙලෙස් කසට ඇත්තේ ද, ශිලයෙහි මනාසේ පිහිටියේ ද, ඉන්දිය දමනයෙන් හා ඇත්ත කිමෙන් යුත්ත වූයේ ද, ඒ පුද්ගලයා කසාවත් දැරීමට යෝග්‍ය වේ.

11. අසාරේ සාරමතිනො
සාරේ වා'සාරදස්සිනො
තෙ සාරං නාධිගිවිෂ්නානි
ම්‍රිණා සංක්‍රාප ගොවරු
(වේශ්වනාථාමය - සංරුධ ඇත්ති)

යම කෙනෙක් වැදගත් නොවූ නිසරු අදහස් වල හරයක් ඇතැයි සිතත් ද සාරවත් ධර්මයන් නිසරු කොට සලකත් ද, වැරදි අදහස් වලට ගොදුරු වූ මෙවුනු මාර්ග එලාදී සාරය නොලබත්.

-
12. සාරං ව සාරතො කුඩාව
 අසාරං ව අසාරතො
 තේ සාරං අධිගව්පනී
 සමම්) සංකෘත ගොවරා
 (වේශ්වනාථාධය - සංචය ඇත්තා)

යහපත් අදාහස් ඇති යම් කෙනෙක් සාරවත් දෙය සාරවත් යයි දැනැනීත් ද නිසරු දෙය නිසරු යයි දැන ගනීත් ද, මුවහු මාර්ගල්ලයාදී සාරය ලබා ගනීත්.

13. යට්ටාරං දුව්පන්
 ව්‍යවිධී සමත්ව්ප්‍රකාශනී,
 ව්‍යවං අභාවතං ව්‍යතං
 රාගො සමත්ව්ප්‍රකාශනී
 (වේශ්වනාථාධය - ණරු ගොඥන් ඇත්තා)

යම් සේ වර්ෂාව යහපත් සේ සෙවිලි නොකළ ගෙය තෙමෙයි ද එමෙන්ම ධර්මය අනුව නොවැඩු සිත රාග තෙමේ විනිවිද යයි, හෙවත් රාගතෙම එ-වැනි සිත තෙත් කරයි.

14. යට්ටාරං සුව්පන්
 ව්‍යවිධී ත සමත්ව්ප්‍රකාශනී,
 ව්‍යවං සුභාවතං ව්‍යතං
 රාගො ත සමත්ව්ප්‍රකාශනී
 (වේශ්වනාථාධය - ණරු ගොඥන් ඇත්තා)

යම් සේ වර්ෂාව යහපත් සේ සෙවිලි කළ ගෙය නොතෙමයි ද එමෙන්ම මනා සේ ගුණධර්ම වලින් පුරුදු කළ සිත රාගතෙම විනිවිද නොයයි, ඒ සිතට

රාගය ඇතුළු නොවේ.

15. ඉඩ සොච්චරි, පෙවව සොච්චරි,
පාපකාරී උහයර්ල් සොච්චරි,
සො සොච්චරි, සො විහැකුණුති
දිස්වා කමම කිලිවිධිමත්තනේ)
(ඝ්‍යෙෂ්ඨඝ්‍යෙෂ්ඨ - මූල්‍යකර්ක ඇර්බ)

පවි කරන්නා මෙලොවදීත් ගෝකයට
පැමිණේ, පරලොවදීත් ගෝකයට පැමිණේ,
දෙලොවදීම ගෝකයට පැමිණේ. හෙතෙම තමාගේ
නපුරු ක්‍රියාව දැක ගෝක කෙරේ, වෙහෙසට පත්
වේ.

16. ඉඩ මොදති, පෙවව මොදති,
කතපුදෙසුනු උහයර්ල් මොදති,
සො මොදති, සො පමොදති
දිස්වා කමමවසුදුමත්තනේ)
(ඝ්‍යෙෂ්ඨඝ්‍යෙෂ්ඨ - බ්ලේක උප්‍යාසක ඇර්බ)

පින් කළ පුද්ගලයා මෙලොවදීත් සතුට වේ,
පරලොවදීත් සතුට වේ, දෙලොවදීම සතුට වේ.
තමාගේ යහපත් ක්‍රියාව දැක හෙතෙම සතුට වේ,
විශේෂයෙන් සතුට වේ.

17. ඉඩ තපපති, පෙවව තපපති,
පාපකාරී උහයර්ල් තපපති;
පාපං මේ කතනති තපපති,
හියෙනු තපපති දුගැනීං ගතේ)
(ඝ්‍යෙෂ්ඨඝ්‍යෙෂ්ඨ - ඇවිදුත් තොරතු ඇර්බ)

පවි කරන්නා මෙලොවදීත් තැවේ, පරලොවදීත්

තැවේ, දෙලොවදීම තැවේ. හෙතෙම “මා විසින් පවක් කරන ලදැ” යි සිතා (මෙලොවදී) තැවෙයි; පරලොවදී දුගතියකට පැමිණියේ (දුක් විදිමින්) බොහෝ සේ තැවෙයි.

18. ඉඩ නඟුති, පෙවව නඟුති,
කතපුශෙදුකු උපයට් නඟුති;
පුදුකුදාං මේ කතනි නඟුති;
හියෙනා නඟුති සුගතිං ගතො).
(ජ්‍යෙෂ්ඨව්‍යාචාරය - සූත්‍ර රුත්‍රි ඇත්ති)

පින් කළ පුද්ගලයා මෙලොවදීන් ප්‍රිතිමත් වෙයි, පරලොවදීන් ප්‍රිතිමත් වෙයි, දෙලොවදීම ප්‍රිතිමත් වෙයි. හෙතෙම “මා විසින් පිනක් කරන ලදැ” යි සිතා (මෙලොවදී) ප්‍රිතිමත්වෙයි; (පරලොවදී) සුගතියකට ගියේ (සැප විදිමින්) වඩාත් සතුවුවෙයි.

19. බහුමත් වේ සහිතං භාසමානා
න තකකරෝ තොති නරෝ පමතෙකා,
ගොපොට ගාවා ගණයං පරෙසං
න භාගවා සාම්බුද්ධය තොති
(ජ්‍යෙෂ්ඨව්‍යාචාරය - යාච් තෛශ්‍ය රුත්‍රි ඇත්ති)

ප්‍රමාදී වූ යම් පුද්ගලයෙක් බොහෝ ධර්මය අනුත්ත කියතත් තමා එයට අනුව නොපිළිපදින්නේ නම් හෙතෙම අනුත්ගේ ගවයන් ගණන්කරමින් රක්නා ගොපල්ලෙකු මෙන් මහණකමෙන් ලැබිය යුතු එලයට කොටස්කාරයෙක් නොවෙයි. (අනුත්ගේ ගවයන් රකින්නා කිරී ආදි පස්ගේර් රසයට හිමියෙක් නොවෙයි, එමෙන්ම අනුත්ත බණ කියතත් තමා

ඒ ධර්මයෙහි නොහැසිරෙන්නේ නම් හෙතෙම මාරුගල්ල නොලබයි.)

20. අප්පම්පි වේ සහිතං හාසමානා
ධම්මසා හොති අනුධම්මවාරී,
රාගං ව දේශං ව පහාය මොහං
සම්පූර්ණා සුව්‍යුරුත්විතොනා
අනුපාදියාතො ඉඩ වා තුරං වා
ස හාගවා සාම්ඝ්‍යයාසා හොති
(ඇත්ත්වනාත්තාවය - යාච් තොරත් දෙනෙක් ඇත්තා)

යමෙක් ස්වල්ප ධර්මයක් අනුන්ට කියතත් ධර්මයට අනුව පිළිපිටින්නෙක් වේ නම් හෙතෙම රාගය ද ද්වේශය ද මෝහය ද දුරුකොට, පක්ෂ්වස්කන්ධාදිය මතා සේ දැන, කෙලෙසුන්ගෙන් මිදුණු සිතුත්තේ, මෙලොව හෝ පරලොව ඇති කිසි දෙයක් තමාට අයත් යයි නොසිතන්නේ මාරුගල්ලයන්ට කොටස්කාරයෙක් වෙයි.



2. අප්පමාදු වගේ

21. අප්පමාදු අමතපද්‍රං,
පමාදු මවුනො පද්‍රං;
අප්පමතතා න මියනති;
යේ පමතතා යට් මතා
(සෞජ්‍යකාරුවය - උදෑන වහු)

කුඩල ක්‍රියාවන් හි ප්‍රමාද තොටීම හෙවත් නොපසුබව වීම නිවණ ලැබේමට හේතු වෙයි. කුඩල ක්‍රියාවන් හි ප්‍රමාද වීම හෙවත් අකුඩල ක්‍රියාවන් හි යෙදීම මරණයට හෙවත් සසර නැවත නැවත ඉපදීමට හේතු වෙයි.ප්‍රමාදී තුවෙශ් මලවුන් වැනියහ. (නොපමාවුවෙශ් මරණයක් නැති තත්ත්වයට පැමිණෙනි. පමාවුවෙශ් ඒ තත්ත්වයට නොපැමිණ නැවත මරණයට පත් වෙති.)

22. විතං විසේසතො කුඩවා
අප්පමාදමිනි පණ්ඩිත
අප්පමාද පමොදුනි
අර්යාතං තොචිරෝ රතා
(සේව්‍යිකාර්ය - උදෑන වැඩි)

අර්ය නමැති බුදු-පසේබුදු-රහතන් නිතර ආගුරය කරන, සතිපටිධානාදී ධර්මයන්හි ඇප්පූරු, නුවණුත්තේ (ලඛින් ගාපාවේ කියවුණු සේ) අප්පමාදයෙහි ඇති මේ කාරණය විශේෂයෙන් දැන අප්පමාදයෙහි ඇලෙත්.

23. තො හඩායිතො සාතතිත
නිව්‍යං දුෂ්ඨපරුකකමා
ඡ්‍රීස්හනි දිරා නිඩාතං
යොගකේකමං අනුතතරං
(සේව්‍යිකාර්ය - උදෑන වැඩි)

ධ්‍යාන වචන්නා වූ, නිරතරු පැවති විරෝධයෙන් හා දැඩි උත්සාහයෙන් යුත්ත වූ ඒ නුවණුත්තේ කාමලන්ධනාදී බන්ධනයන්ගෙන් නිදහස් වූ අතුළුත්තම වූ නිවණ ලබත්.

24. උඩානවතො සතිමතො
සුවිකමමසස නිසමමකාරතො
සඳුදුතසස ව ධමමලිවතො
අප්පමත්‍යසස යසේ'නිවිධිත.
(වේශ්වනාර්ය - කුවිජ්‍යාස්‍යන වැඩි)

තොපසුබට විරෝධ ඇති, පවි තොකිරීමට හා කුසල් කිරීමට පිහිටුවාගත් සිහිය ඇති, කයින් වවනයෙන් සිතින් නිදොස් දෙය කරන්නා වූ, නුවණීන් විමසා කියා කරන්නා වූ හික්මවා ගත්

කායකරමාදිය ඇති, ධාර්මික ව ජීවත්වෙන්නා වූ,
අප්‍රමාදී පුද්ගලයාගේ කිරිතිය වැඩේ.

25. උච්චානෙන් පොදෙන
සංස්කෘතමෙන දුමෙන ව
දිපං කයිරාට මෙධාව
යං ඔහො නාහිකිරති

(ඝේඩ්විජ්‍යාචය - ත්‍රිලු තත්ත්ව හේතු ඇත්තේ)

පණ්ඩිතයා නොපසුබට විරයයෙන් ද (යටකි)
අප්‍රමාදයෙන් ද කය වවත දෙක හික්මවත ශිලයෙන්
ද ඇස් කන් ආදී ඉත්දියයන් මැඩ පැවැත්වීමෙන්
ද ගං වතුරෙන් යට නොවත දුපතක් සාදන්නේය.
(සත්ත්වයා යට කරන සැඩ පහර නම් කාම-හව-
දාඡ්-ඇවිද්‍යා යන සතරයි. ඒ කාමාදී සැඩපහර වලින්
යට නොවත දුපත නම් නිවණයි.)

26. පමාදමනුයුදුරහති
බාලා දුමෙමධිනො ජනා;
අප්‍රමාදයෙනා හි කඩායනෙනා
ධනං සෙවයීම රකඩි
(ඝේඩ්විජ්‍යාචය - ණංකාන කෙළුයක් ඇත්තේ)

අයුළාන වූ නපුරු අදහස් ඇති මිනිස්සු
ප්‍රමාදයෙහි යෙදෙත්. තුවණැති පුද්ගලයා උසස්
ධනයක් මෙන් අප්‍රමාදය රකි.

27. මා පමාදමතුහු කෙළඳවේ,
මා කාමරුනිසිජව්වා;
අපාමතෙකා හි ඩඩාගතෙකා
පපොති විපුලං සුඩං
(උර්ජනවාණිංචා - මාත්‍රාන් කෙළියක් ඇත්ති)

ප්‍රමාදයෙහි තොයෙදෙවි, කම් සැපෙහි ඇලි
තොවස්වි. (යහපත් දේ කිරීමෙහි) ප්‍රමාද තොවූ
පුද්ගලයා ධ්‍යාන වචමින් මහත් සැපයට පැමිණේ.

28. පමාදං අපාමාදෙන
සඳු තුදති රත්කිතෙ
පසුකුදාපාසාද මාරුයෙන
අසොකො සොකිනිං පර්
පබඩවේධාව හුමමවේධා
ධිරෝ බාලෙ අවෙක්ඩති.
(උර්ජනවාණිංචා - මා තෘප්‍යාන් තොරුන් ඇත්ති)

යම් කලෙක තුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය
දුර කරයි ද, ගෝක රහිත වූ වීරයටත් වූ හෙතෙම
ප්‍රයා නමැති ප්‍රාසාදයට තැගී ගෝක සහිත වූ අයාන
වූ සත්ත්ව සමුහයා දෙස බලයි. (කවරෙකු මෙන්ද?)
පරවතයකට තැගී මිනිසේක් පහත් බිම සිටි මිනිසුන්
දෙස බලන්නාක් මෙනි.

29. අපාමතෙකා පමතෙකසු
සුතෙකසු බහුජාගරෝ
අබලසසංව සිස්සෙසා
හිරවා යාත සුමෙධෙසා
(උර්ජනවාණිංචා - ආසුන් ගෑනලක් ඇත්ති)

(අකුරල ක්‍රියාවන් හි යෙදීමෙන්) ප්‍රමාද

පුද්ගලයන් අතරේහි අප්‍රමාදී වූද, කෙලෙස් නින්දෙන් නිදන පුද්ගලයන් අතරේහි තිදි දුරු කර සිටින්නා වූ ද යහපත් තුවණුති පුද්ගලයා, ශිසු ගමන් ඇති අශ්වයෙක් දුර්වල අසෙකු පසු කොට යන්නා සේ, ඒ ප්‍රමාදී පුද්ගලයන් පසු කොට (නිවණට) යයි.

30. අප්‍රමාදෙන මැකවා
 දෙවානා සෙටියිතා ගතො
 අප්‍රමාදා පසංසනි;
 පමාදෙ ගරහිතො සඳු
 (වෛජාල් - සෑත රුවී උරු ඇත්තා)


කතු තෙමේ කුගල ක්‍රියාවන් හී ප්‍රමාද නොවීම නිසා දෙවියන්ගේ අධිපති බවට පැමිණියේය. (එබැවින්) පණ්ඩිතයෝ අප්‍රමාදය පසසන්. ඔවුන් විසින් ප්‍රමාදය හැම කළේහි ගරහාවට හාර්න කරන ලදී.

31. අප්‍රමාදරතො තිකතු
 පමාදෙ හයදුසිටා
 සංයෝගනා අතුව ප්‍රිම
 ඔහා අග්‍රීව ගෙජති.
 (උහෙවණාතාවය - සිංහවක් ඇත්තා)

ප්‍රමාදයෙහි භය දක්නා වූ අප්‍රමාදයෙහි ඇලුණු මහණ තෙමේ සියුම් වූ, දළ වූ, සසර බැමි දවමින් ගින්නක් සේ ගමන් කරයි.

-
32. අපෘමාදරතෙ හිකුව
පමාදේ කයුදුසිව
අහඛබා පර්හානාය
නිබාණසෙකට සන්ධිකේ
(ජ්‍යෙෂ්ඨව්‍යාධි - නිගධිත් ඡ්‍යෙ ගොඩන ඇත්තේ)

ප්‍රමාදයෙහි භය දක්නා වූ, අප්‍රමාදයෙහි ඇශ්‍රාණු හිසු තෙමේ (විද්‍රෝහනාවෙන් හෝ මාර්ගඝෑල වලින්) පිරිහෙන්ට යෝගාය නොවේ; හෙතෙම නිවණ සම්පයෙහිම වෙයි, (නිවන් ලැබීමට ලංචුයේම වෙයි.)



3. වික්‍රම වගය

33. විජුතිං වපලං විතතං
දුරක්ඩා දුනක්වාරයේ
ලජ්‍රං කරෝති මෙධාවී
ලසුකාරෝච තෙර්තං
(වාචිකා ප්‍රබිජ - චේතිය ගෙතැන් ඇත්තා)

නුවණුති පුද්ගලයා එහා මෙහා පනින්නාවූ,
එක් කැනෙක නොනවතින්නා වූ, රකීමට අපහසු වූ,
වැළැක්වීමට අපහසු වූ, සිත ඇද හැර කෙළින් කරයි,
(කුමක් මෙන්දි?) ර්තල සාදන්නා ර්යේ ඇද හැර සංප්‍ර
කරන්නාක් මෙති.

34. වාරිපෙළ එලෙ බිතෙකා

ඡකලොකතා උඩිතෙකා

පරවිජුත්ද විතතා

මාරයෙයෙන පහාතටෙ

(වාචිකා පැබිණ - මේසිය නොරූප ඇත්තේ)

දියෙන් උච්ච ගෙන ගොඩ දැමු මත්ස්‍යයකු
දගලන්නා සේ මාරයාගේ බැමි කැඩීම සඳහා
(හාවනාවෙහි) යෙදුවූ මේ සිත එහා මෙහා දගලයි.

35. දුහිගෙහයා ලහුතෙනා

යර්කාමනිපාතිතෙනා

විතතයා දමටෝ සාධු;

විතතා දිතතා සුඩාවහා

(සැටැන්තුව් - මෘත්‍ය ඇත්තේ)

නිගුහයට පත් කිරීම අපහසු වූ, ඉක්මන්
ගමන් ඇත්තා වූ, කැමැති තැනෙක එල්බගන්නා වූ
සිත දමනය කිරීම යහපති. දමනය කළ සිත සැප
එළවන්නේය.

36. සුදුදුසං සුතිපුණා

යර්කාමනිපාතිතානා

විතතා රකෙකට මෙධාවී

විතතා ගුතතා සුඩාවහා

(සැටැන්තුව් - මෘත්‍ය ඇත්තේ)

නුවණුත්තා රැපයක් නැති බැවින් දැකීමට ඉතා
අපහසු වූ, ඉතා සියුම වූ, කැමති කැමති අරමුණක
වැවෙන්නාවූ, සිත රකින්නේය. එසේ රකගත් සිත
සැප එළවන්නේය.

37. දුරධිගමං විකවරං
 අසැරිරං ගුහාසයිං
 යෙ විතතං සංස්කෘතමේස්සනි
 මොකඩිනති මාරඛනින
 (සැට්‍රෝග්‍රැෆ් - ආරිජීය සාම්ප්‍රදායික තොරතු ඇත්තේ)

යම් කෙනෙක් බොහෝ දුර ගමන් කරන්නා වූ, තනිව හැසිරෙන්නා වූ, ඇසට පෙනෙන රැඹයක් නැත්තා වූ, හඳුය තමැති ගුහාවහි වසන්නා වූ සිත හික්මත් ද, ඔවුහු මාරයාගේ බැමී වලින් මිදෙත්. (බොහෝ දුර තිබෙන දෙයක් වුවත් මොහාතකදී සිහිකරන බැවින් සිත දුර ගමන් කරන්නෙකැයි කියනු ලැබේ.)

38. අනවධින විතතස්ස
 සඳහමං අව්‍යාහතෝ
 පරපෙළවස්සයි
 පරසුකුදා ත පරපුරති
 (සැට්‍රෝග්‍රැෆ් - විෂ්ඩ්‍යාලි තොරතු ඇත්තේ)

එක් අරමුණක තොපිහිටෙවි සිතැති, සත්‍ය ධර්මය තොදන්නා වූ, වක්ද්වල ගුද්ධා ඇති තොහොත් ඉල්පිගිය ඉන්දියයන් ඇති පුද්ගලයාගේ ප්‍රයාව තොවැබේ.

39. අනවසුත විතතස්ස
 අනහවාහතවෙනසේ
 ප්‍රසුකුදාපාපපහීනස්ස
 නරවී ප්‍රගරතෝ භයං
 (සැට්‍රෝග්‍රැෆ් - විෂ්ඩ්‍යාලි තොරතු ඇත්තේ)

රාගයෙන් තෙත් තොවූ සිතැති, ද්වේගයෙන්

ஏது நொவூ சீதைதி, பின் அவி டீரை கிள, கேலேசே நிடி
நைதி பூத்தெயாட (ஸஸர) ஹயக்ஸ் நைத.

40. குமூபமங் கூயமிமங் விடிரவு
நாருபமங் விதநமிடங் விபேரவு
யோவெல் மாரங் பக்குநூயுவென;
பிதங் வ ரகேவி, அநிவெசனோ சீயு
(ஊவேஷங்குறி - வீட்டிகை ஞோன் ஆர்வ)

மேல் கை மூரி ஹார்நயக்ஸ் வைதி யடிய டீந, மேல்
சீத (மனாசே ரகி) நூவரக்ஸ் மேன் பிதிவுவா, பூயூ
நைமூதி ஆயுதயென் மாரயா ஹா யூட்டி஦் கரவி. (இசே
யூட்டி஦் கோட) தீநா டத் தே ரெக்கத யூதுயி; (சீத லீகா
கோட சமாபத்தியகுட ஆதூல் வி பம்ணின்) சூதிமீட
பத் நோவீய யூதுயி. (கரீரய வீடி யந மூரி வாழநக்ஸ்
சே அநிதா யடிய டீந, லீ ஹாவநாவ நிசா கேலேசே
சுரந்து உ வி ய நோஹ்கி வைதின் தமாஞே சீத
சுரக்கி நூவரக்ஸ் மேன் கோட கேலேசே சுரந்து ஹா
யூட்டி஦் கிள யூது யடிய டக்ஸன லடீ.)

41. அவிரங் வத'யங் கூயே
படிவிங் அவிசேசைதி
ப்ரஸ்தி அபேதவிக்குநூதேனு
திரநலீங் வ கலிவிடரங்
(ஊவேஷங்குறி - புதிதநை ஞோன் ஆர்வ)

மேல் கரீரய நோவேய் கலகின் பகவுதிய சீத்
அதிவ ஒவத டுமன லட்டே வைதிகுட நைதி டிரா ரிய
லீயக்ஸ் மேன் போலோவெதி நிடிந்தேய.

-
42. දිසේ දිසේ යා තං කයිරා,
වේරි වා පන වේරිනා
මෙවතු පණිභිතං විතතං
පාපියෝ තං තතො කරේ
(කොශල - ඩැන්ද ගෞහාලයා ඇත්බ)

හතුරෙක් හතුරෙකුට යම් අනර්ථයක් කරන්නේද, මෙවරකාරයා මෙවරකාරයෙකුට යම් අනර්ථයක් කරන්නේද, වැරදි සේ පිහිටුවාගත් (තමාගේ) සිත එයට වඩා දරුණු අනර්ථයක් තමාට කරන්නේය.

43. න තං මාතා පිතා කයිරා,
අකොතුකුදු වා පි ව කුතකා,
සමමා පණිභිතං විතතං
සෙයෙසේ තං තතො කරේ
(සැවැන්ගුවර් - සොර්යස නොන් ඇත්බ)

මනාසේ පිහිටුවාගත් සිත තමා උසස් බවට පමුණුවයි. ඒ පැමිණවීම මවුපියන් විසින් හෝ අනා වූ තැයන් විසින් තොකළ හැක්කකි. (මවුපිය තැයන් විසින් කළ හැකි යහපතට වඩා යහපතක් මනා සේ පිහිටු සිත නිසා සිදුවේ.)



4. ප්‍රහැ විගේ

44. කො ඉමං පධිවිං විපෙසෙති
යමලෙකං ව ඉමං සදෙවකං?
කො ධමමපදං සුදෙසිතං
කුසලු පුප්පම්ව පවෙසෙති?
(ඇටැන්තුව - ජයි කාඩා ඇලුණු 500ක එකුණු ඇත්තේ)

කවරෝක් මේ පොලුවත්, දෙවිලෝ සහිත
සතර අපායත්, තත්ත්වාකාරයෙන් දැනගනීද?
කවරෝක් දැසු මාලාකාරයකු මල් තෝරාගන්නා
සේ, මතාසේ දෙසු ධර්මපදයන් අවබෝධ කරන්නේද?

-
45. සෙබා පධ්‍රවිං විපෙසුති
සමලුකාකං වි ඉම් සඳේවකං
සෙබා ධමමපදං සුදෙසිතං
කුසලු ප්‍රපේම්ව පවෙසුති
(සැච්‍යාච්‍රාච් - ඇව් ක්‍රි පාලා ඇගුණු 500ක තිකුණි ඇත්ති)

සේබ පුද්ගලයා මේ පොලොවත්, දෙවිලෝ සහිත සතර අපායත්, තත්වාකාරයෙන් දැනගතී. සේබ පුද්ගලයා දැක් මාලාකාරයකු මල් තෝරාගත්තා සේ මනාසේ දෙසු ධර්මපදයන් අවබෝධ කරයි. (සේබ පුද්ගලයා නම් සේවාන් මග පල ලැබූ දෙදෙනා ද, සකසදාගාමී මග පල ලැබූ දෙදෙනා ද, අනාගාමී මග පල ලැබූ දෙදෙනා ද, රහත් මග පමණක් ලැබූ පුද්ගලයා ද, යන සත් දෙනයි.)

46. වේත්‍යාපමං කායම්මං විදිරවා
මරවිධමමං අභිසමුදාහො
පෙරවාන මාරසා පප්පාපේකාති
අදුසාතං මවතුරාජසා ගවෙශ
(සැච්‍යාච්‍රාච් - තේරුව් ඩොෂන් තිකුණි ඇත්ති)

මේ ගරීරය පෙණ පිඩික් මෙන් (වහා බිඳී යන්නකැයි) දැන, එය මිරිගුවට සමාන මායාවකැයි අවබෝධ කොට මල් සරයයි කියනු ලබන කෙලෙස් බැමි සිද දමා ඔහුට නොපෙනෙන තැන වූ නිවණට යන්නේය.

47. ප්‍රපේති හේ'ව පවිනතාං
බන්සතනමනස් නරං
සුතනං ගාමං මහොසොව
මවතු ආදාය ගවෙශති
(සැච්‍යාච්‍රාච් - විශ්වාස තුවාසා ඇත්ති)

කම් සැප විදීමට උවමනා දේවල් ම රස් කරන්නා වූ, ඒ කම් සැපයෙහි විශේෂයෙන් ඇළුණු සිත් ඇති මිනිසා, මහ ගං වතුරක් නිදා සිටින මිනිසුන් ඇති ගමක් යට කරගෙන යන්නා සේ, මාරයා රැගෙන යයි.

48. පුප්පාති හෝ ප්‍රවිත්තතා

බහාසතාමනසං නරං
අතිතතා යෙව කාමෙසු
අනතකො කුරුතෙ වසං

(ඇවැන්තුවර් - පත්‍රියිකා ඇත්ත්)

පක්ද්වකාමයන් තැමැති මල් පමණක් රස් කරන්නා වූ, විශේෂයෙන් එහි ඇළුණු සිත් ඇති මිනිසා ඒ කාමයන් හී තාප්තියට නොපැමිණ සිටි කළේහිම මාර තෙමේ තමාගේ වසරයට ගනී.

49. ගලාපි හමරා පුප්පා

වත්තාගනධිං අහෙධියං
පලෙති රසමාදුය
විවං ගාමේ මුති වරෙ

(ඇවැන්තුවර් - මුහුර කොසිස සිටු ඇත්ත්)

යම් සේ බමරෙක් (හෝ මීමැස්සේක්) මලක් වෙතට පැමිණ මලේ තිබෙන වර්ණයට හෝ සුවඳට හානියක් නොකොට රෝන් හා මල් පැණී රැගෙන යන්නේද, එමෙන් හිසුතෙම ගමේ මිනිසුන්ට කරදර නොවන සේ (මුවන් ව හානියක් නොකොට) ගමෙහි හැසිරෙන්නේයි.

-
50. න පරෙසා විලොමාති
න පරෙසා කතාකතා
අතහෙව අවෙක්ඩයන
කතාති අකතාති ව
(සැච්‍යාච්‍යාච් - පැවැත්තික ඇරඹ්)

අනුත්ගේ ක්‍රියා වල ගැලපෙන තොග ගැලපෙන තැනුත්, ඔවුන් කළ තොකළ දෙයත්, තොබලන්තේය, තමාගේම කළ, තොකළ, දෙය ගැන විමසා බලන්තේය. (අනුත්ගේ ඇද කුද හරි වැරදි තොසායා තමාගේ ම ඇද කුද බැලිය යුතුය.)

51. යට් පි රුවිරං පුප්‍රේ
වත්තුවනාත් අගඟධිකං
විවං සුහාසිතා වාචා
අව්‍ලා හොති අකුඩාතො.
(සැච්‍යාච්‍යාච් - පැවැත්තික ඇරඹ්)

මතොයි වූ මලක් මනා පැහැයෙන් යුක්ත වුවත් සුවද නැත්තම් නිශ්චල වන්නා සේ, මනා සේ දෙසු ධර්මය තොපිලිපදින්නාට නිශ්චල වේ.

52. යට් පි රුවිරං පුප්‍රේ
වත්තුවනාත් සගඟධිකං
විවං සුහාසිතා වාචා
සව්‍ලා හොති සකුඩාතො
(සැච්‍යාච්‍යාච් - පැවැත්තික ඇරඹ්)

මතොයි වූ පැහැය ඇති මල සුවදින් ද යුක්ත වී තැම (එය පළදින්නාගේ) සිරුර සුවද්වත් කරන්නා සේ මනා සේ දෙසු ධර්මය පිළිපදින්නා එල සහිත වේ.

53. ಯರ್ಥಿ ಕಿ ಪ್ರಪಂಚದಿಂದಿನ
ಹಿಡಿರು ಮಾಲಾಗುಣೆ ಬಹು
ಶಿವಂ ಶಾಹೇನ ಮಾಲೆವಣ
ಹಿಂತಾಹಿಂ ಇಂಡಿಲಂ ಬಹುಂ.
(ಜಾರೀತ್ವ - ವಿಷಯಾಂಶ ಅಧಿಕಾರಿ)

ಯಾರಿ ಸೆಂ ಮಲ್ ದ್ಯಂ ಗೊತನೆನೆಕೆ ಬೋಹೆಗೆ ಮಲ್
ವಲಿನೆ ಬೋಹೆಗೆ ವ್ಯಾ ಮಲ್ ಮಾಲಾ ಸಾಂದ್ರನೆನ್ದ, ಈಮೆನೆ
ಮೆಲೋವ ರೂಪನೆ ಮಿನಿಸಾ ವಿಸಿನೆ ಬೋಹೆಗೆ ಕುಸಲ್ ಕಲ
ಪ್ರಯೋಗ.

54. ನ ಪ್ರಪಂಚದೆಂದು ಪರಿವಾಹಮಾರ್ತಿ,
ನ ವಿಜ್ಞಾನಂ ತಾರ್ಗರ-ಮಾತ್ರಿಕಾ ವಾ,
ಸಹಂ ವ ಗಡೆದು ಪರಿವಾಹಮಾರ್ತಿ,
ಸಾಭಾ ದ್ವಿಕ್ಷಾ ಸಪ್ತಪೂರಂಡು ಪರಾತಿ.
(ಜಾರೀತ್ವ - ಅಣಾಡು ಕ್ಷಾಂಕ ಅಧಿಕಾರಿ)

ಮಲ್ ಸ್ವಾಧ ಹೆಗೆ ಸಾಂದ್ರನ್-ತುವರಲ್-ಬೋಲಿದ್ದ್ಯಂ ಮಲ್
ವಲ ಸ್ವಾಧ ಹೆಗೆ ಲಬ್ಧಿ ಸ್ವಾಲಗತ ನೊಯಡಿ, ಸಾಂದ್ರಪೂರ್ವಾಂತರಿಗೆ
ಸಿಲ್ ಸ್ವಾಧ ಲಬ್ಧಿ ಸ್ವಾಲಗತ ಯಡಿ, ಸಾಂದ್ರಪೂರ್ವ ತೆಮೆ ಹೌಮಿ
ದ್ವಿತೀಯನೆ ಹಿ ತಮಾಗೆ ಸಿಲ್ ಗೃಹ ಸ್ವಾಧ ಪರ್ವತಯಡಿ.

55. ವಿಜ್ಞಾನಂ ತಾರ್ಗರಂ ವಾತಿ
ರಾಜ್ಯಾಳಂ ಅರೀ ವಿಷಯಿಕಿ
ಶಿತೋಷಂ ರಣಭರ್ತಾಹಂ
ಸೀಲಗಡೆದು ಅನ್ನಾಹಂರೆ
(ಜಾರೀತ್ವ - ಅಣಾಡು ಕ್ಷಾಂಕ ಅಧಿಕಾರಿ)

ಸಾಂದ್ರನ್ ಸ್ವಾಧಯ, ತುವರಲ್ ಸ್ವಾಧಯ, ಮಾನೆನಲ್ ಸ್ವಾಧಯ,
ದ್ವಿತೀಯನೆ ಸ್ವಾಧಯ, ಯನಾ ಯಾರಿ ಸ್ವಾಧ ಸಾಂಖಯಕೆ ವೆ ನಾರಿ ಶೇ
ಸಿಯಲ್ ಸ್ವಾಧ ವರ್ಗಯನೆ ವಿಧಾ ಸಿಲ್ ಸ್ವಾಧ ಫ್ರೆಂಶೆಯಡಿ.

56. අපාමණෙකා ආයා ගැහේය
 ගායා තගරවහදුනී
 යො ව සිලවතං ගැහේය
 වාති දෙවෙසු උත්තමේ)
 (ඇත්තෙවන - මහ ක්‍රිස්ථ තොටෝ ඇත්තෙ)


තුවරලා හෝ සඳුන් පිළිබඳ වූ යම් සුවදක්
 වේ නම් එය අල්ප මාත්‍ර එකකි, සිල්වතුන් ගේ යම්
 සුවදක් වේ නම් එය දෙවි ලෝ වලත් පැතිර යේ.

57. තොසං සම්පාදනයිලානං
 අප්පමාදව්‍යාරනං
 සම්දැනුද විමුන්දානං
 මාරෝ මගෙං න විජ්‍යති.
 (ඇත්තෙවන - ගාමික තොටෝ ඇත්තෙවනය ඇත්තෙ)

පිරු සිල් ඇති, කුගල ධර්මයන් හි අප්පමාදීව
 වසන, මනා සේ ධර්මය අවබෝධ කොට
 කෙලෙසුන්ගෙන් මිදුණු, ඒ උතුමන් ගිය මග මාරයා
 නොදි. (එය ඔහුට සොයා ගත නොහැක.)

58. යථා සංකාරධානසම්
 උක්කිතසම් මහාපටේ
 පදුම් තත්ත්ව ජායේ
 සුවිශ්චං මහොරම්,
 59. එවං සංකාරණුතෙසු
 අන්ධිතෙ පුවුප්පතෙ
 අතිරෝවති පක්‍රුක්‍රුය
 සම්මා සම්බුද්ධ සාවකො.
 (ඇත්තෙවන - ග්‍රෑනැංඡලයන ඇත්තෙ)

(58) මහ මග දැමූ කසල ගොඩක යම් සේ මනා සුවඳුති මන වචන්නා වූ මල් හට ගනී ද (59) එමෙන් කසල ගොඩ වලට සමාන වූ (නුවණුසේ නැති බැවින්) අන්ද වූ නුගත් මිනිසුන් අතරෙහි සම්පක් සම්බුද්ධයන් වහන්සේ ගේ ග්‍රාවක වූ රහත් නම ප්‍රයාවෙන් අතිශයින් බෙලයි. (මහ මග දැමූ කසල ගොඩක තෙවැමි මල් හට ගැනීමක් නැති බැවින් මෙහි ‘පදුම’ යයි කියන ලද්දේ ගොඩ සැදෙන මල් ගැනය.)



5. ବାଲ ବିଷୟ

60. ଦିକୁ ପ୍ରଗରତେ ରନନି;
 ଦିକଂ ଜନନସ୍ୟ ଦୋରନଂ;
 ଦିକେ ବାଲାନଂ ଜିଙ୍ଗାରେ
 ଜାଧିମମଂ ଅବିପ୍ରାନନଂ.
 (ଶୈଖିବିନ - ଚାର୍ଚ ଓଲିକ୍ସାନ୍ୟା ଅର୍ଥ)

ନିର୍ଦ୍ଦିଵରନ୍ତିନାମ ରାତ୍ରିଯ ଲୋହେର ଦିକୁ ବ୍ରୀଵକୁ କେ
 ପ୍ରାତିହେଲେ. ଲୋହେଜିପାଦ ପନ୍ତିବ୍ରୀଵଭ୍ରମ ଯୋଦ୍ରନ ଦିକୁ ବ୍ରୀଵକୁ
 କେ ପ୍ରାତିହେଲେ. କର୍ମଦର୍ଶମ୍ୟ ନୋଦିନ୍ତିନା ବ୍ରୀ ଅଞ୍ଚାନାଯନ୍ତିର
 ଜିଙ୍ଗାର୍ଯ୍ୟ ଦୀର୍ଘ ବେ.

61. වරං වේ නාධිගවෙෂයන
සොයුහිං සඳිස්මතතානො,
විකවරයා දළඟං කයිරා,
නරී බාලෙ සහායතා.

(පැවත්තුවූ - මූල්‍ය තොරතුරු සභාච්චයෙහි ඇත්ති)

කළුහාණ මිතුයෙකු සොයන්නෙකුට තමාට
වඩා ගුණ ධර්මයෙන් උසස් අයෙක් හෝ තමාට
සමාන දිලාදිය ඇත්තෙක් නොලැබේ නම්, තනිව
හැසිරීම ස්ථීර ලෙස කළ යුතුය. අදාළයන් හා
මිතුවීම යෝග්‍ය නැත.

62. පුත්‍රා ම'රී, ධනමම'රී
ඉති බාලු විහැකුදාති,
අත්‍යා හි අතතනො එරී.
කුතො පුත්‍රා? කුතො ධනං?

(පැවත්තුවූ - ඇඟු ස්ට්‍රී ඇත්ති)

නුවණ මද පුද්ගලයා "මට දරුවේ ඇත,
මට ධනය ඇතැ"යි සිතමින් වෙහෙසයි. තමාගේ
ශරීරයන් තමාට අයිති නැත, අයිති වූ පුතුයේ
කොයින් ද? ධනය කොයින් ද?

63. ගො බාලු මකුදාති බාලුහිං
පජකිතො වාපි තෙන සො,
බාලු ව පජකිතමාති
ස වේ බාලුති වුවවති.

(ජ්‍යෙෂ්ඨාචාරය - ගැටකපත්තාන් දෙපූණෙකු ඇත්ති)

යම් නුවණ මද අයෙක් තමාගේ අදාළහාවය
දනී නම් ඒ දැනීම නිසා ඔහුට පණ්ඩිතයෙකුයි කිව
යුතු වේ, (තමා අදාළයෙකු බව වටහා ගත හැකිකේ

ස්වල්පයක් නුවනු ඇත්තේකුටය.) තමා උගතෙකැයි සිතා සිටින අයුෂානයා ඒකාන්තයෙන්ම මෝබයා යයි කියනු ලැබේ.

64. ගාච්චිලපි වේ බාලු
පත්‍රිතිං පයිරෑපාසරි
න සො ධමමං විජානාති
දූඩ් සුපරසං යට්.
(ජ්‍යෙෂ්ඨභාෂය - දැනුම් නොහැර ඇත්තේ)

අයුෂානයා ඒවිතාන්තය දක්වා පණ්ඩිතයකු ආගුය කළත් ධර්මය දැන තොගනී. කුමක් මෙන්ද? සැමදාම ව්‍යක්ෂ්තන හැඳිගාන හැන්ද ඒ ව්‍යක්ෂ්තන වල රසය තොදත්තාක් මෙනී.

65. මූහුතත්පි වේ විශුදුදු
පත්‍රිතිං පයිරෑපාසරි
බිපාං ධමමං විජානාති
පිවහා සුපරසං යට්.
(ජ්‍යෙෂ්ඨ-ජාලධියුතු නිපුණ ඇත්තේ)

නුවණුත්තේක් ස්වල්ප වේලාවක් වත් පණ්ඩිතයෙකු ආගුය කෙරේ නම් වහාම ධර්මය දැන ගනී. කුමක් මෙන්ද? දිව ව්‍යක්ෂ්තන රසය වහා දැන ගන්නාක් මෙනී.

66. වරණනි බාලා දුමෙමධා
අම්බෙතනෙව අතතනා
කරෝනතා පාපකං කමමං
යං හොති කටුකපැව්ලං
(වේශ්වැනාරාභය - සුදුසුදු සුවිධී ඇත්තේ)

எலோவு யஹபத நொடித் அணுநயே் நபூரே
விபாக கென என என அகுஷல கர்ம கரமீன் சதுரேங்குட
சமாந வீ அாந்மய (தமா) ஹ ஹைரேந். (அகுசல்
கரந்நா தமாம தமாத் சதுரங் கர ணா.)

67. ந தங கமமங் கதங சுவி

யங கரவி அநுநபதி,
யண அண்டுவோ ரோடு
விபாகங் பரிசேவதி.

(ஏஞ்சினாநால்ய - ஸாநியன் அர்வ)

யம் கியாவக் கொட பஸ்துவில் வந்நேந்஦,
கழுப் பதித முஹங்கன் யூதுவ விடிந்நட வேட? லீலா
டே் நொகல மேநவி.

68. தங வ கமமங் கதங சுவி

யங கரவி நாநுநபதி,
யண பரிதோ சூமநோ
விபாகங் பரிசேவதி.

(ஏஞ்சினாநால்ய - ஆலன் மாலாகாந் அர்வ)

யம் கியாவக் கொட பஸ்துவில்லத பத்
நொவேடு, யம் கியாவகங் விபாகய பீதியேந் ஹ
சதுரெந் யூக்கவ விடிந்நேந்஦, லீ கியாவ கல சுரீ
யேஹெகி.

69. மடுவு மங்கங்குதி வாலோ

யாவ பாபங் ந பவுவதி.
யாலு வ பவுவதி பாபங்
அவி வாலோ டுங்கங் திவெஷதி.

(ஏஞ்சினாநால்ய - ஆலன் தோஷிய அர்வ)

යම් තාක් තමා කළ ප්‍රතිකම විපාක නොදේද, ඒ තාක් අයුෂ්‍යනයා ඒ පටි කම මේ පැණි සේ මිහිර කොට සලකයි. යම් කලෙක ඒ පාපය විපාක දේද එකල්හි ඒ මෝචියා දුකට පැමිණෙයි.

70. මාසේ මාසේ කුසගෙන
බාලෝ භුකුපුර්ව තොර්නං;
න සේ සංඛඩම්බං
කලු අභ්‍යනි සොලසිං.
(ජ්‍යෙෂ්ඨඝාතාවය - ජව්‍යීක ආච්චා ඇඟ්ඩ්)

සත්‍ය නොදත් පුද්ගලයා මසකට වරක් කුසත්තූ අගින් (තවරා) ගෙන ආහාර අනුහව කරයි; හෙතෙම වතුස්සත්තාවබෝධය කළ රහතන්ගේ දහසයෙන් කොටසක් පමණුවත් නො අගනේය. (මෙහි 'හෙතෙම' යන්නෙන් ඔහුගේ ක්‍රියාව අදහස් කරනු ලැබේ.)

71. න නි පාපං කතං කමමං
සරු බිරංචි මුවති;
ඩහනකං බාලම්වෙති
භසමව්‍යනොව පාවකේ.
(ජ්‍යෙෂ්ඨඝාතාවය - ජව්‍යීජ්‍යා ඇඟ්ඩ්)

කළා වූ පාප කර්මය (දෙනගේ තනය අල්වා ඇදි විගස) කිරී තික්මෙන්නා සේ වහා විපාක නොදේ. ඒ පාපය අලු වලින් වැසි තිබෙන නිනි අගුරු සේ අයුෂ්‍යනයා ද්‍රව්‍යීන් පසුපස්සේ ගමන් කරයි.*

* අන් භාම ප්‍රතිර්ක්‍යනයකම වාරේ "කිරී වහා නොමිදෙන්නා සේ" යන අර්ථය දී තිබේ. අවුවාවද ඒ තේරුමට අනුබල දෙයි. නමුත් කිරී මිදිම හෙවත් කැරී ගැසීම 'මුවති' යන පාලි ව්‍යනයෙන් කියවෙන අන් තැනක් පාලි සාහිත්‍යයේ නැත. 'මුවති' යන්න 'තිදහස් ඩේ', 'පිටලේ' යන අර්ථයන් හි පමණක් පෙනේ.

72. ගාවදෙව අනත්ථය
සූත්‍රතාං බාලස්‍ය ප්‍රයති
හත්ති බාලස්‍ය සුක්කංස්‍ය
මුදුදීමස්‍ය විපාතයෝ
(ජ්‍යෙෂ්ඨව්‍යාචාරය - සට්‍රීඩ්වර ප්‍රේන්යා ඇංඛ)
- අදාළතායා උගත් දෙය මහුට අනර්ථ පිණිසම
පවතී. එය මහුගේ තුවන තැමැති හිස බිම හෙළමින්
කුසල් කොටස හෙවත් යහපත් ගුණ වනසයි.
73. අසත්‍ය හාවනම්වෙශයන
ප්‍රරෙකඩාර්ය ව හිකුවසු
ආචාසේසු ව ඉස්සරයා
ප්‍රති පරකුලෙසු ව.
(ජ්‍යෙෂ්ඨව්‍යාචාරය - පුද්ධිම තොරත් ඇංඛ)
- අධික ආගා ඇති හිසුළුනම තමා කෙරෙහි
අවිද්‍යාමාන වූ වර්ණනාව කැමතිවෙයි, හිසුළුන්
අතරෙහි ප්‍රධානත්වය ද පන්සල් වල අධිපතිකමද
තොයෙක් පවුල් වලින් පුද පූජා ද ලබන්ට කැමති
වෙයි.
74. මමෙව කනමස්සුනුතු
ගිහි පබිජ්‍ය උගො,
මමෙව අත්වය අස්සු
කිවා කිවෙවසු කිසම්වි.
ඉති බාලස්‍ය සංකපෙය
ඉවජා මානො ව වයිඩිති.
(ජ්‍යෙෂ්ඨව්‍යාචාරය - පුද්ධිම තොරත් ඇංඛ)

"ගිහි පැවිදි දෙපස්සයම (විහාරස්ථානයේ) වැඩ

කටයුතු සියල්ල මා විසින් කරන ලදැයි හගින්වා,කුඩා,
මහත් කටයුතු වලදී මාගේම අවවාදය සොයන්වා”යි
මෙසේ තුවන් මද පුද්ගලයාගේ කල්පනාවද
කැමැත්තද මානයද වැඩේ.

75. අසුදුකු නි ලාභපතිසා,,
අසුදුකු තිබාණුගාමති;
විවෙතං අනිසුදුකුය
හිකු බුද්ධසා සාචකා
සකකාරං භාහිතපෙදයෙ
විවෙකමුහුමුජහයේ.

(ජ්‍යෙෂ්ඨභාෂය - තිශ්ච්චවාචික ගොජන ඇරඹ)

ලාභ උපදේශන මාර්ගය අනිකකි; නිවන් යන
මග අනිකකි, යන මෙය මෙසේ දැන බුද්ධ ග්‍රාවක
වූ හිසුතෙමේ ලාභ සත්කාර වලට ගිෂ්‍ර නොවේ,
විවෙකය වඩයි.



6. පණ්ඩිත විගෘහ

76. නිධිනාව පවත්තාරං
යා පසෙක වර්ෂ දුස්සිනා
නිශේෂාවාදීං මෙධාවාං,
තාදිසෑං පණ්ඩිතං හපේ.
තාදිසෑං හප්තමානසා
සෙයෙනා හොති න පාපියෙ.
(ජ්‍යෙෂ්ඨඝාවය - බැං තොත්ත ඇඟල්)

නිදත් ඇති තැනක් කියන්නෙකු මෙන් යමෙක්
අත්‍යයකු ගේ ඇති වරද පෙන්වයි ද, ඒ වරදට නිග්‍රහ
කොට කරා කරයි ද, එවැනි බුද්ධීමත් පණ්ඩිතයෙකු
සේවනය කරන්නේය, එවැන්නෙකු සේවනය
කරන්නහුට යහපතක්ම සිදුවේ. අයහපතක් සිදු
නොවේ.

77. ඔවදෙයන් නුසාසෙයන
 අසඩා ව තිවාරයේ,
 සහං හි සො පියෝ හොති,
 අසහං හොති අපටියේ.
 (උස්ථවණාත්‍රවය - ඇංග්‍රීසු ප්‍රත්‍යාක්ෂණයන් ඇත්තේ)

යමෙක් අනුත්ත (මේ දේ නොකළ යුතුයයි) අවවාද කෙරේද (මේ දේ කළ යුතුයයි) අනුශාසනා කෙරේද, අසහා වූ පවිකම් වලින් වළක්වයි ද, ඒ පුද්ගලයා සත්පුරුෂයින් ට ප්‍රිය වේ, අසත්පුරුෂයින්ට අප්‍රිය වේ.

78. න හපේ පාපකේ මිතෙහ
 න හපේ පුරිසාධමේ
 හපේව මිතෙහ කලුනාතේ
 හපේව පුරිසුත්තමේ.
 (උස්ථවණාත්‍රවය - ජන්න තොරත් ඇත්තේ)

පවිච්ච මිතුරන් සේවනය නොකරන්නේය, පහත් අදහස් ඇති මිනිසුන් සේවනය නොකරන්නේය. යහපත් ගුණ ධර්ම ඇති මිතුයන් සේවනය කරන්නේය, උසස් අදහස් ඇති මිනිසුන් ආගුය කරන්නේය.

79. ධමමැති සුබං සෙති
 විපෘසනෙන්ත වෙතස්;
 අරියපෘවෙදීතේ ධමෙම
 සඳා රමති පත්‍රිකිතේ.
 (උස්ථවණාත්‍රවය - මාග කැඹින තොරත් ඇත්තේ)

දහම් රසය වළඳන තැනැත්තා (කෙලෙස් කිලුවු නැති බැවින්) ඉතා පැහැදුම්මු සිතින් සැප සේ නිදයි හෙවත් වාසය කරයි. තුවනැති පුද්ගලයා හැම

கல் கி வூட்டாடி அர்யயன் எட்டு வர்மயேகி ஆலே.

80. உடுகா கி நமயனி நோயிகு),

கட்டுகாரு நமயனி தேர்ன்

ஏர்க் நமயனி தவச்கு

அத்து)ந் ஒமயனி பஞ்சிது).

(எஃனவிளார்டாஸ் - சந்திஷா ஜோர்ஜ் ஆர்வி)

கழிரை ஆடியவர் பல்ய வெநியன தீநாத்தேவ் தமன் கூமதி தீநகத (அகல் மதின்) தீய வெநயத், ர் சாந்தனேவ் தமன் கூமதி சே் ர்தல சகச் கரத். வழிவே் தமன் கூமதி பரிடி லீ நமத், நூவண்டத்தேவ் குழிம் தமன் ஹிக்மவா வெநித், ஹவத் தமன்றே சித டிமநய கரத்,

81. சேலூ யரீ வீக்கனோ

வாதென ந சுமிரதி,

விவங் திசாபசங்காஸு

ந சுமிசூப்தனி பஞ்சிது).

(எஃனவிளார்டாஸ் - லக்ஷ்மிகா காட்டிய ஜோர்ஜ் ஆர்வி)

யம் சே் சீட்டிரை நைதி கற்க பரவுதயக் வாதயேந் கமிபா நொவீடு, சிமேந் பன்சிதயே் நிந்டா, புரங்சு ஦ெக்கிதி கமிபா நொவேத்.

82. யரீபி ரஹஸூ கமிதிரு

விப்பங்கனோ அனாவிலூ

விவங் வெளுகி ஸுருவா

விப்பங்கீதனி பஞ்சிது).

(எஃனவிளார்டாஸ் - காந் லானா ஆர்வி)

கைழிரை விழி, பாகைழின்னு தீய ஆதி, நொக்குலழின்னு விலக் மேந் பன்சிதயே் வர்மய ஆசு விஞ்சயேந் பங்கித்; (மவுந்றே சித் கெலெச் கூலீதீம் வில்ந் நொர் வேத்.)

83. සබඩල් වේ සපුරුසා ව්‍යති.

න කාමකාමා උපයනි සහෙතු;

සුබෙන ම්‍රුදුයි අව්‍යා දුබෙන

තොට්ටාවටට පණියිතා ද්‍රැස්‍යයනි.

(ජ්‍යෙෂ්ඨඝාලය - තිරුණෑස්ව ඇංශ හි එස්සන් ඇත්තා)

සත්පුරුෂයේ හැම දෙයෙහි ඇල්ල්ම අත්හරිත්; ඒ ඒ දේ ලබා ගැනීමේ ආකාවෙන් කරා නොකරත්, නුවණුත්තේ සැපයෙන් හෝ දුකින් යුක්තවුවාහු උස් පහත් බවක් නොදක්වත්.

84. න අත්තහෙතු, න පරස්‍ය හෙතු,

න පුත්‍යම්වෙෂ, න ධනං, න රුධිං,

න ඉවෙෂයෙෂ් අධ්‍යමෙන සම්ඳිමුතානෙ),

ස සිලවා පකුෂුදුවා ධම්මකා සියා.

(ජ්‍යෙෂ්ඨඝාලය - බ්‍රිතින නොරු ඇත්තා)

යමෙක් තමා නිසා හෝ අනුත් නිසා පවි නොකරන්නේ නම්, වැරදි මගින් පුත්‍ය හෝ ධනය හෝ රටක් හෝ නොකැමති වන්නේ නම්, අධර්මයෙන් තමාගේ අහිවැද්‍යය බලාපොරොත්තු නොවන්නේ නම් හෙතෙම සිල්වතෙක්, බුද්ධිමතෙක්, ධාර්මිකයෙක් වන්නේය.

85. අපෘකා තේ මතුසේසුසු

යෙ ජනා පාර්ගාමිතො;

අව්‍යා ඉතරා පජා

නිර්මෙවා' තුබාවති.

(ජ්‍යෙෂ්ඨඝාලය - බ්‍රිතින යුවනායින් ඇත්තා)

(සසර සයුරේ) පරතෙරට යන්නො' මතිසුන් අතරෙහි දුර්ලභ වෙති (ස්වල්ප දෙනෙකි), අනා වූ වැඩි දෙනා මෙතෙර අනුවම දුවත්.

86. යෙ ව බො සමමුද්‍රභාගේ
ධමෙ ධමොනුවත්තිනො,
තේ ජනා පාරුමෙස්සන්ති
මවුවෙයෙන සුදුනකරු
(ජ්‍යෙෂ්ඨවාචාරය - බට්ත ප්‍රවීණයක ඇත්තේ)

යම් කෙනෙක් මනා සේ දෙසු ධර්මයෙහි
ධර්මයට අනුව පිළිපදිත් ද, ඒ පුද්ගලයෝ එතෙර
කිරීම අපහසු වූ මාරයාට අයත් පෙදෙස ඉකුත් කොට
පරතෙරට යන්.

87. කණ්ඩා ධමමං විප්පහාය
සුකකං හාවට් පණිකිනො;
ඡකා අනොකං ආගමම
විවෙකේ යත්තේ දුරමං

88. තතු' හිරතිම්වෙශයන්
හිරවා කාමේ අකිකුත්වනො
පරයොදුපෙයන් අතතානං
විතතකෙලුසෙහි පණිකිනො.
(ජ්‍යෙෂ්ඨවාචාරය - 500ක වෘත්තා ඇත්තේ)

නුවණුත්තා අකුසල් දුරු කොට කුසල්
වඩන්නේය. ගිහි ගෙයින් නික්ම අනගාරික බවට
පත් වූ පුද්ගලයා විසින් යම් විවේකයෙක් හි
(කෙලෙසුන් ගෙන් මිදීමෙහි) සිත ඇලවීම අපහසු
ද, එහි සිත ඇලවිය යුතුයි. නුවණුත්තා වස්තුකාම
ක්ලේශකාමයන් දුරු කොට, තමා අයත් කිසි දෙයක්
නැත්තෙක්ව, සිත කිලිටි කරන ධර්ම වලින් තමාගේ
සිත සම්පූර්ණයෙන් පිරිසිදු කරයි.

89. යෙසං සමේඛධිංගෙකු

සම්මා විතතා පුහාවිතා,

අඳුනපටිනිසියගෙ


අනුපාදුය යෙ රතා,

බීඩාසවා ප්‍රතිමහෙතා

තෙ ලෙළකේ පරිනිඩුතා.

(පෝත්වැණ්ඩාව - 500ක වැනිදා ඇත්තා)

යම් කෙනෙකුගේ සිත වතුස්සත්‍යාච්‍රාධියට උපකාර වූ ධර්මයන් කෙරෙහි මනාසේ වචන ලද්දේ ද, යම් කෙනෙක් (මමය මාගේ යයි සිතා) ගත් දෙය අත් හැරීමෙහි, කාමුපාදානාදිය දුරු කොට, ඇශ්‍රානාහුද, ස්‍යාය වූ ආගුව ඇති ආනුහාව සම්පන්න වූ ඒ උතුමේල් ලෝකයෙහි පිරිනිවියාහු හෙවත් කෙලෙස් ගිනි නිවාගත්තේ වෙත්.



7. අර්හභාණ වගය

90. ගෙතුඩීනා විසේකස්ස
විප්පමුතතස්ස සඩබධ
සඩබගහප්පැහිතස්ස
පර්පාහො ත විරෝධී.

(උච්චක්වලවන - එච්චක ඇත්තල)

සසර ගමන අවසන් කළ, දුරු කළ ගෝක
අැති, හැම ආකාරයෙන් කෙලෙසුන් ගෙන් මිදුනා වූ,
හැම සසර වෙළුම් දුරු කළ උතුමාට සිතේ දැවිල්ලක්
නැත.

-
91. උයුපුදුපති සතීමයෙකා,
න නිකෙතේ රැමනි තේ;
හංසාව පලුලුම් හිත්වා
මිකමොකං ජහති තේ.
(වේශ්වන්තාධය - මහජ්‍යාච්‍ර තොරතු ඇත්බ්)

සිහි ඇත්තේය් ධ්‍යානභාවනාදියෙහි යෙදෙත්,
මුවහු වාසස්ථානයෙහි නො ඇලෙත්, විල හැර යන
හංසයින් මෙන් මුවහු හැම තැනක්ම හැර දමත්.
(මෙහි වාසස්ථාන යයි කියන ලද්දේ පස්ක්වකාමයයි.
විල හැර යන හංසයෝ එහි පිළුම් ආදියෙහි ආගාවක්
තබාගෙන නොයත්.)

92. යෙසං සහතිවයො තරඹී,
යෙ පරුණුදුතහොරනු,
සුදුදුතො අතිමියෙකා ව
විමොක්ඩා යස්ස ගොවරෝ,,
ආකාසේව සඩුන්තාකං
ගති තෙසං දුරන්තයා.
(වේශ්වන්තාධය - බෙලුවියීසිස තොරතු ඇත්බ්)

යම කෙනෙකුගේ ආහාර වස්ත්‍රාදිය රස් කිරීමක්
නැදීදී, යම කෙනෙක් ආහාරයාගේ තත්ත්වය පිරිසිදු
ද්‍රින් ද, යම කෙනෙකුන්ට (රාග ද්වේශාදියෙන්
ඉනා බැවින්) සුක්කුදුත නම් වුත් (රාගාදි නිමිති තැකි
බැවින්) අතිමිත්ත නම් වුත් නිව්‍ය අරමුණු වේද,
මුවන්ගේ ගමන හෙවත් මුවන් ගිය තැන නොදත
හැකිය. කුමක් මෙන්ද? අහසේහි යන පක්ෂීන්ගේ
ගමන් මග නොසේවිය හැකිවාක් මෙනි.

93. යස්සා'සව) පරික්චිතු),
ආහාර ව අනිසිභාගී),
සුකුදුකුගො අනිමිතෙ ව
විමෝකේඩා යස්ස ගොවරේ),
ආකාසේව සඹුනානාං
පදා තස්ස දුරනියෝ.
(වේශ්වනාථ මය - ඇග්‍රැඩ් නොරුත් ඇත්බ)

යමෙකුගේ කාමාදී ආගුවයෝ ගෙවී ගියාහුද,
යමෙක් ආහාරයෙහි නො ඇශ්‍රුනේද, සුකුදුකුත-
අනිමිත යන නම් ඇති නිවණ යමෙකුට අරමුණු
වේද, ඔවුන්ගේ උප්පත්තිය අහසෙහි යන පක්ෂීන්ගේ
පිය සටහන් නොදැක නැකිවාක් මෙනි.

94. යසිජිලියාති සමර්ං ගතාති
අස්සා යට්ටා සාරවීනා සුදුනනා,
පතීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහෘයනි තාදිනො.
(ප්‍ර්‍ර්‍රාන්ත මය - මාන ක්‍රිජ්‍යා නොරුත් ඇත්බ)

රියදුරා විසින් මනාසේ හික්මවන ලද අසුන්
මෙන් යමෙකුගේ ඇස ආදී ඉනැංශයයෝ සන්හුන් බවට
පත් වූවාහුද, දුරු වූ මාන ඇති, කාමාදී ආගාව රහිත
වූ කම්පා නොවන ස්වභාව ඇති ඔහුට දෙවියෝන්
පිය කෙරෙත්.

95. පධිවිසමො නො විරුප්කඩති,
ඉනුවිලුපමො තාදි සුබිතො
රහඛුව අපෙනකදුමො,
සංසාරා න තවනති තාදිනො.
(ජ්‍යෙෂ්ඨ මය - ඇරෝග්‍රෑන් නොරුත් ඇත්බ)

යමෙක් මහ පොලොව මෙන් සංග්‍රහ නිග්‍රහ දෙක්හි විරැදුද තොවේ ද, නුවර දොරටුවෙහි සිටෙවි මහ කණුව මෙන් (නින්දා ප්‍රශ්‍රසාධන් හි) තොසේල්වේද, ඒ නිසාම තාදී ගුණ ඇති, මනා පැවතුම් ඇති හෙතෙම (කෙලෙස් මඩ නැති බැවින්) පහත් මඩ ඇති විලක් මෙන් පවති. එවැන්නාට සසර ඇවිදීමක් නැති.

96. සහතා තස්ස මනා තොති,

සහතා වාචා ව කමම ව

සමඳකුදා ව්‍යුතහස්ස

ලපසනාසන තාදිතො.

(ඝේඩව්ජාටාව - තිස්ස නොරු රු ගොරුණා ඇත්බ)

ආයත්සිසත්‍යයන් මනාසේ දැන කෙලෙසුන්ගේ න් මිදුණු (කෙලෙස් දැවිල නැති බැවින්) ගාන්ත වූ, කම්පා තොවන ස්වභාව ඇති, ඒ රහතන් වහන්සේගේ සිත ගාන්ත වේ. එතුමාගේ වචනයන් ක්‍රියාවත් ගාන්ත වේ.

97. අස්සදේ අකතකුදු ව

සහධිවේෂලු ව යො නරෝ

හතාවකාසේ වණාසේ

ස වේ උත්තමපොරසේ.

(ඝේඩව්ජාටාව - ඇරුණු නොරු ඇත්බ)


යමෙක් අනුන් යමක් කි පමණින් තො අදහා තෙමෙම දැන ගනීද, සංස්කරණයක් නැති නිවණ දැනී ද, සසර ඉපදීම සිද දමයි ද, නැවත ඉපදීමට ඇති අවකාශය දුරු කළ සියලු ආගාවන් වමාරා දැඹු හෙතෙම ඒකාන්තයෙන් උතුම් පුද්ගලයෙකි.

98. ගමේ වා යදි වා'රුණු
නිශේන වා යදි වා එලෙ
යත්ත්'රහනෙනා විහරනත්,
තං තුමිංචාමතෙනෙනකං.
(ජ්‍යෙෂ්ඨඝාලය - බැංච්වතිස උච්ච නොරුත් ඇත්තා)

යම් ගමක හෝ වනයක හෝ පහත් තැනක
හෝ උස් තැනක හෝ රහතන්වහන්සේ වෙසෙත් ද,
එළු සේරානය රම්‍ය තුමියකි.

99. රමණියාති අරණුණුනි
යත්ත් න රමති පනො,
විතරුගා රමස්සනත්,
න තේ කාමගවෙසිනො.
(ජ්‍යෙෂ්ඨඝාලය - ස්ත්‍රීයක් ඇත්තා)

යම් සිත්කඤ් වනයන් හී ලෙංකික ජනයා නො
අැලේද, ඒ තැන් හී රාග දුරු කළේ අැලෙන්නාහ.
මුහු කාම සම්පත් නොසොයත්,



8. සිහිස්ස වගා

100. සහස්‍රමලි වේ වාච
 අනත්වපදසංහිතා,
 එකං අත්වපදං සෙයෙනා
 යං සුරවා උපසම්මති.
 (වේළඳවාචකය - නම්බැඩාධිය ඇර්බ)

අර්ථරහිත පද වලින් යුත් දහසක් වචනයන්ට
 වඩා යම් වචනයක් අසා (කෙකලෙපුන්ගේ) සංසිද්ධීමට
 පත් වේ නම්, එක් අර්ථ සහිත පදය ග්‍රේෂ්‍යයි.

101. සහස්‍රමලි වේ ගාර්ථ
අතරවැපදසංහිතා,
විකං ගාර්ථපදං සෙයෙනෑ
යං සුරවා උපසම්මති.
(ජ්‍යෙෂ්ඨඝාත්‍ය - දූෂ්චරිය නොති ඇත්තේ)

වැඩිදායක නොවූ පද ඇති ගාර්ථ දහසකට වඩා යම් ගාර්ථ පදයක් අසා පුද්ගලයා සංසිද්ධීමට පත් වේ නම් ඒ එක් ගාර්ථ පදයම ග්‍රේෂ්ඨයි.

102. යො ව ගාර්ථසතිං භාසේ
අතරවැපදසංහිතා,
විකං ධමමපදං සෙයෙනෑ
යං සුරවා උපසම්මති.
(ජ්‍යෙෂ්ඨඝාත්‍ය - තුන්ක්වැලක්සි නොතිය ඇත්තේ)

යමෙක් (වනවර්ණාදී) නිරර්ථක පදයන් ගෙන් යුත් ගාර්ථ දහසක් කියන්නේද, (ඒ ගාර්ථ දහසට වඩා) යම් ධර්මපදයක් අසා පුද්ගලයා කෙලෙස් සංසිද්ධීමට පැමුණේ නම් ඒ එක් ධර්මපදය උතුම්.

103. යො සහස්‍රය සහස්‍රන්
සංගාමේ මානුසය පිහෙ,
විකං ව ජේයන අතතාතිං
ස වේ සංගාමලුතතමේ.
(ජ්‍යෙෂ්ඨඝාත්‍ය - තුන්ක්වැලක්සි නොතිය ඇත්තේ)

යමෙක් යුද්ධීයකදී දහසේන් ගුණ කළ දහසක් (දැගලක්ෂයක්) මිනිසුන් ජය ගනීද, යමෙක් තමාගේ එකම ආත්මය ජයගනීද, ඒ දෙවනි පුද්ගලයා ජයගන්නා මිනිසුන් අතරෙහි ග්‍රේෂ්ඨයි.

104. අතතා හමේ පිතං සෞයෙනු
ගාච්‍රයා ඉතරා පරා
අතතදැන්තස්ස පොසස්ස
නිව්වා සක්‍රීදාතවාරනො.

(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍යාලය - බෞජ්‍යා ඇත්තේ)

තම සිත රාගාදී කෙලෙස් වලින් දිනන ලද්දේදේද
ඒයම ඒකාන්තයෙන් උතුම් වේ. දු කෙලීම ආදියෙහි
හෝ යුද්ධයෙහි දී දිනීම එතරම් උසස් තොවේ.

105. නෙව දෙවා න ගෙධිබේවා
න මාරු සහ වූහුහා
පිතං අප්පිතං කයිරා
තට්‍රි රූපස්ස ජනුතොන්.

(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍යාලය - බෞජ්‍යා ඇත්තේ)

සිත දමනය කළා වූ පුද්ගලයාගේ කෙලෙස්
දිනීම, ගකුදී දෙවියෙක් ගාන්ධර්වයෙක් වසවර්ති
මාරයාද, තොදිනුවා කොට තොගන්නේය.

106. මාස මාස සහසෙනා
යො සපේරී සතං සමං,
විඹං ව භාවිතතාතං
මූහුනතමලි පුරුෂයේ,
සා යෙව පුරුනා සෞයෙනු
යා වේ වසසසතං තුතං.
(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍යාලය - ඇත්තුන් නොත් මා ඇත්තේ)

යමෙක් මාස්පතා කහවනු දහය බැගින් වියදුම්
කරමින් අවුරුදු සියයක් යාග කරන්නේද, යමෙක්
වැඩු සිත් ඇති ආර්ය පුද්ගලයෙකුට මොහොතක්
පමණ කල් පුරා පවත්වන්නේ ද, ඒ දෙකෙන් අවුරුදු
සියයක් මුළුල්ලේ කළ යාගයට වඩා ඒ මොහොතක්

කළ පූජාව ග්‍රේෂ්‍යයි.

107. යො වේ වස්සසත් ජනතු
අගිං පරිවරෝ වහෙ,
මිකං ව භාවිතත්තාත්
මූහුතතමපි පූජයේ,
සා යොව පූජනා සෙයෙයා
යා වේ වස්සසත් තුත්.
(වේශ්වානාථ - ඇර්යුන් නොරෝඩ් බැණු ඇඟල්)

යම් මිනිසෙක් අවුරුදු සියෙක් මූල්‍යේල්
වනයෙහි නැවතී ගිනි දෙවියා පුදයි ද, යමෙක්
මොහොතක් පමණ කල් වැඩු ආත්ම ඇති ආරය
පුද්ගලයෙකුට පූජා කෙරේද, ඒ දෙක අතුරෙන් අවුරුදු
සියෙක් කළ ගිනි පූජාවට වඩා එක් මොහොතක්
ਆරය පුද්ගලයෙකුට කළ පූජාවම උසස්ය.

108. යා ඕංචි යිවිධි ව තුත් ව මෙකේ
සංවිතරං යපෙට් ප්‍රකෘත්‍යාපෙබේ,
සඩ්ලමි තං න වතුනාගමෙති
අභ්‍යවාදනා උප්ප්‍රගතෙසු සෙයෙයා
(වේශ්වානාථ - ඇර්යුන් නොරෝඩ් යාමු බැණු ඇඟල්)

පින් බලාපොරාත්තු වන්නා වූ යමෙකු මේ
ලෙස්කයෙහි ඇති තාක් යාගයන් හෝ ගිනි පූජා
නැමැති හෝමයන් අවුරුද්දක් මූල්‍යේල් කළත්
එ සියල්ල ආරය පුද්ගලයෙකුට කරන වැදිමෙන්
සතරෙන් කොටසකුත් වටින්නේ නොවේ. ආරය
පුද්ගල නමස්කාරය යාගයන්ට වඩා ග්‍රේෂ්‍යයි.

-
109. අනිවාදනසීලුස්ස
 නිව්වා වදුපාපවාධීනෝ
 වත්තාරා ධම්ම, වක්ෂීනති,
 ආයු වත්තා සුබං බලං.
 (දැනුවත් දැනුවත් ඇත්තේ)

නිතර සිල්වතුන්ට වදින පුරදේද ඇති,
 ගුණයෙන් වැඩිහිටියන් ට ගෞරව කරන ස්වභාව
 ඇති පුද්ගලයාගේ ආයුෂය, වර්ණය, සැපය, ගරීර
 බලය යන සතර වැඩි.

110. ගො වේ වසසසත් ඒවේ
 දුස්සීලු අසමාභිනෝ,
 එකාභා ඒවිත් සෙයෙහි
 සිල්වත්තස්ස සඩාධීනෝ.
 (උේත්වතාතාවය - සංකීර්ණ තොරත් ඇත්තේ)

සිල් නැතිව (පවි කරමින්) නොසන්සුන් සිතක්
 ඇතිව අවුරුදු සියයක් ජ්වත් වීමට වඩා සිල්වත්ව
 දාන වඩන්නාහු ගේ එක් දිනක් ජ්වත් වීම ග්‍රේෂ්ඨයි.

111. ගො වේ වසසසත් ඒවේ
 දුපෘතෙයුනා අසමාභිනෝ,
 එකාභා ඒවිත් සෙයෙහි
 පසුකුදුවත්තස්ස සඩාධීනෝ.
 (උේත්වතාතාවය - බාහු ගොන්චිකුජ තොරත් ඇත්තේ)

යමෙක් නුවණ නැතිව නොසන්සුන්ට අවුරුදු
 සියයක් ජ්වත් වේ තම්, ඒ ජ්වත් වීමට වඩා නුවණැති
 දාන වඩන්නාගේ එක් දිනක් ජ්වත් වීම උතුම්.

112. ගො වේ වසසසතං ඒවෙ

කුසිනො නීත්වීරයෝ,
විකාහං ඒවිතං සෙයෙනෑ
වරියමාරභතො දැනුං.

(ජ්‍යෙෂ්ඨවාච්‍ය - සංඛ්‍යාජ නොරු ඇත්ති)

(ගිහි වූ හෝ පැවැදි වූ) යම් කිසිවෙක් තමා විසින් කළ යුතු දෙයෙහි කම්මැලිව උත්සාහ නැතිව අවුරුදු සියයක් ජ්වත් වේද, ඒ ජීවිතයට වඩා දැඩි සේ (කෙලෙස් තැවීමට) විරය වඩන්නාහුගේ එක් දිනක් ජ්වත් වීම ග්‍රේෂ්ඨයි.

113. ගො වේ වසසසතං ඒවෙ

අපසසං උදුයව්‍යයෙං,
විකාහං ඒවිතං සෙයෙනෑ
පසසතො උදුයව්‍යයෙං.

(ජ්‍යෙෂ්ඨවාච්‍ය - පාඩාචාර නොතිය ඇත්ති)

යමෙක් ස්කන්ධ පසේ හටගැන්මත් (මොහොතක් පාසා) විනාශවී යාමත් නොදැක (නොදැන) අවුරුදු සියයක් ජ්වත් වේ නම්, ඒ ජීවිතයට වඩා රැපාදී ස්කන්ධයන්ගේ හට ගැනීමත් විනාශයන් දක්නහුගේ එක් දිනක් ජ්වත් වීම ග්‍රේෂ්ඨයි.

114. ගො වේ වසසසතං ඒවෙ

අපසසං අමතං පදාං,
විකාහං ඒවිතං සෙයෙනෑ
පසසතො අමතං පදාං.

(ජ්‍යෙෂ්ඨවාච්‍ය - කිසාගැර්ඩිය ඇත්ති)

යමෙක් නිවණ නොදැක අවුරුදු සියයක් ජ්වත් වේද, ඒ ජීවිතයට වඩා නිවණ දක්නහුගේ එක් දිනක් ජ්වත් වීම ග්‍රේෂ්ඨයි.

115. ගෙ) වේ වසසසන් ඒවෝ

අපසක් ධමමමුතහමං,

එකාන් ඒවිතං සෙයෙයා

පසසතො ධමමමුතහමං.

(ජ්‍යෙෂ්ඨ - බුදුධ්‍ය නොත්තිය ඇත්තේ)

යමෙක් නව ලොවී තුරා ධර්මය නොදැක
අවුරුදු සියයක් ජ්‍යෙන් මේද, ඒ ඒවිතයට වඩා නව
ලෝකෝත්තර ධර්මය දක්නහුගේ එක් දිනක් ජ්‍යෙන්
වීම ග්‍රේෂ්ඨයි.



9. පාප වගය

116. අහිතවරේ කළුනාණා;
පාප විතතං නිවාරයේ;
දියං හි කරෝනො ප්‍රස්ථානා
පාපසම් රමති මතො.
(ජේඩ්විජ්ටාවය - වූල්ක්‍යසාම්‍ය බෙඛා ඇර්බ)

පින් කිරීමෙහි ප්‍රමාද නොවන්නේය. පවිච්‍ර
සිතුවිලි වලින් සිත වළකන්නේය. පින් කිරීමෙහි
පසුබට වන්නහුගේ සිත පවෙහි ඇලේ.

-
117. පාපං වේ පුරිසො කයිරා
න තං කයිරා පුත්පූහා;
න තමනි ජනුදං කයිරාවී;
දුකෙබා පාපස්ස උච්චයෝ.
(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍ය - ඝ්‍යෙෂ්ඨ නොරැත ඇත්තේ)

මිනිසේක් පවක් කලේ නම් එය නැවත නැවත
නොකරන්නේය; එහි ආගාවක් පිහිටුවා නොගත
යුතුයි. (කුමක් නිසාද?) පව් රස් කිරීම දුකට හේතුවන
බැවිනි.

118. පුණුදුදං වේ පුරිසො කයිරා
කයිරාවේ'තං පුත්පූහා;
තමනි ජනුදං කයිරාවී;
සුබා පුණුදුදුස්ස උච්චයෝ.
(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍ය - ලාජ්‍ය දැන්දුව ඇත්තේ)

මිනිසේක් පිනක් කරන්නේ නම් එය නැවත
නැවත කරන්නේය; එහි ආගාව තබා ගන්නේය.
(කුමක් හෙයින් ද?) පින් රස් කිරීම සැප ලැබීමට
හේතුවකි.

119. පාපෙලි පස්සරි හඳු
යාව පාපං ත පවති
යඹ ව පවති පාපං
අව් පාපෙ පාපාති පස්සරි.
(ජ්‍යෙෂ්ඨව්‍යාච්‍ය - ඇත් එකු සිතු ඇත්තේ)

යම් තාක් කල් පව විපාක නොදේ නම් ඒ තාක්
පවිටු මිනිසා යහපත දකී, (පව යහපත් දෙයක් සේ
දකී) යම් කළක පව විපාක දේ නම් එකල් හී පවිටා
අයහපත දකී, (එය තපුරු දෙයක් බව දකී).

120. හලු පි පස්සති පාපං
යාව හඳු ත පවති
යඟ ව පවති හඳු
අව් හලු හැඳුනි පස්සති.
(ජ්‍යෙෂ්ඨවාචකය - ඇණ ඩිටු සිටු ඇත්බ)

කුසල් කරන මිනිසා ද කුගලය විපාක දෙන
තුරු අයහපත දැකී, (හෙවත් ඔහු පෙර කළ පවි වලින්
දුක් විදි.) යම් කළක කුගලය විපාක දේ නම් එකල් හි
සත්පුරුෂයා යහපත දැකී.

121. මාපාමකුදාල් පාපස්ස
“න මං තං ආගමස්සති,”
ලද්ධිජුතිපානෙහ
ලදුමෙහාපි පුරති,
පුරති බාගෝ පාපස්ස
වෝකටෝකමපි ආවිණා.

(ජ්‍යෙෂ්ඨවාචකය - එස්කස නැත්තා නොකළ මාන්‍ය ඇත්බ)

“එය මා කරා නො එන්නේ ය”යි සිතා පව
සුළුකොට නොසිතුව මැත්ත්වී. දිය බින්දු වැට්මෙන්
කළය පිරෙයි. එමෙන් අයුෂානයාද වික වික වුවත් පවි
රස් කරන්නේ නම් පවතන් පිරේ.

122. මාපාමකුදාල් පුකුදාස්ස
න මං තං ආගමස්සති,
ලද්ධිජුතිපානෙහ
ලදුමෙහාපි පුරති,
පුරති දීරෝ පුකුදාස්ස
වෝකටෝකමපි ආවිණා.
(ජ්‍යෙෂ්ඨවාචකය - බිජාල භාජක සිටු ඇත්බ)

“එ සුළු පින විපාකය මා කරා නො එන්නේය”යි

କିମା ପିନ ପ୍ରିସ କୋଟ ନୋଟ୍‌କିଯ ପ୍ରତିକି. ଦ୍ୱାୟ ଲିନ୍‌ଡ୍ର ବୁରୀମେନ୍ କଲାଯ ପିରେ, ଥିମେନ୍ ବୁରୀନ୍‌କୁ ବିକ ରିକ ପିନ୍ ଏବେ କରମିନ୍ ପିନେନ୍ ପିରେ.

123. ଲାଣିପେଲି ହୃଦ ମଣେ
ଅପ୍ପେଜରେଲୀ ମହାଧିଶୋ,
ଵିଜଂ ଶିଖିବୁକୁମୋଳ
ପାପାନି ପରିପର୍ଯ୍ୟେ.

(ଶୈଖିବାରୀରୀ - ଲା ବିଜ୍ଞାନ ଶ୍ରେଣୀ ଆରବି)

ଅପ୍ରି ପ୍ରି ଗ୍ରେ ସମ୍ମିଖ୍ୟକ ହା ପିରିସ ଆତି, ମହ ଦିନାଙ୍କ ଆତି ବେଳେନ୍ଦ୍ରା ସୋର ଲିଯ ଚକିତ ମର ଦ୍ୱର୍ବ୍ଲେ କରନ୍ତିନା କେ, ତେବେବେନ୍ଦ୍ର କୌମୌତିନା ଲିଙ୍ଗ (ନୋକା) ଦ୍ୱର୍ବ୍ଲେ କରନ୍ତିନା କେ, ପରି ଦ୍ୱର୍ବ୍ଲେ କରନ୍ତିନେଯ.

124. ପାଣିମନି ବେ ବନ୍ଦେ ନୀ'ଜ୍ଞ
ହରେଯ ପାଣିନୀ ଲିଙ୍ଗ;
ନାଭିନୁଂ ଲିଙ୍ଗମହେତି,
ନରୀ ପାପଂ ଅକ୍ଷବିଦିତୋ).

(ଶୈଖିବାରୀରୀ - କୁକୁରିତିନ ଶୈଖିବାରୀ ଆରବି)

ଦୁଇନ୍ ଅନ୍ତରେତି ତୁଲାଲାଯକ ନ୍ତିନମି ଅନିନ୍ ଲିଙ୍ଗ ଗେନ ଯା ହୁକ. ତୁଲାଲାଯକ ନ୍ତିନି ଲିତ ଲିଙ୍ଗ ଆକୁଲେ ନୋବେ, ଥିମେନ୍ ପରି ନୋକରନ୍ତିନାହୁବ ପଥକ କିମ୍ବ ନୋବେ.

125. ଯେ ଅପ୍ପୁଦ୍ରବିଜ୍ଞ ନରଜ୍ଞ ଦ୍ରଜ୍ଞରି
କ୍ଷବିଜ୍ଞ ପୋଜ୍ଜିଜ୍ଞ ଅତିଂଗରୁଜ୍ଞ,
ତମେବ ବାରୁଂ ପଲେବିତି ପାପଂ
କ୍ଷବିମୋ ରଫେ ପରିପାତଂବ ବିତେନ୍).

(ଶୈଖିବାରୀରୀ - କେକା ଶୈଖିବାରୀ ଆରବି)

යමෙක් අනුත්ට විපතක් තොකළ, පිරිසිදු සිතැති, (කෙලෙස්) දොස් නැති පුද්ගලයෙකුට විපතක් කෙරේද, ඒ හියාවේ විපාකය ඒ අදානයා කරාම හැරී එයි, (කුමක් මෙන්ද?) උඩු සුළුගට දැමු සියුම් දුලි රු සක් දැමු මිනිසා වෙතම හැරී එන්නාක් මෙනි.

126. ගෙහුමෙකේ උපාර්ථනති,
නිරයං පාපකම්තො,
සඟං සුතරිතො යනති
පරිතිබිනති අනාසවා.

(ජ්‍යෙෂ්ඨවාරුවය - මණ්ඩානුලුපාන තිස්ස ගොජන ඇත්තා)

අතැම් කෙනෙක් මවු කුසේහි උපිදිත්, පවි කලෝ නරකයෙහි උපිදිත්, පින් කලෝ ස්වර්ගයට යත්, ආගුව තැත්තේ (රහත්හු) පිරිනිවෙත්, (කිසි තැනක තුපදිත්)

127. න අනාමුලිකේඩ, න සමුදුම්පේකේඩ,
න පබිතානා විවරං පවිසස,
න විර්ති සො ජගතිප්පදෙසො
යත්වයිතො මුණේත්වය පාපකමම්.
(ජ්‍යෙෂ්ඨවාරුවය - තිකුණි ගුත් නමක ඇත්තා)

යම් තැනක සිට අකුශලයාගේ විපාකයෙන් මිදිය හැකි නම් එවැනි තැනක් ලෝකයෙහි නැත. අහසේහි සිටියත් මූද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් එයින් නිදහස් වෙන්ට තොහැකිය.

128. න අනාමුලිකේඩ, න සමූද්‍රමරෝක්ඩ,
 න පබිතානා විවරං පවිසී,
 න විප්පත් සො ජගතිපෘදුසො
 යත්තේ නපැසහෙට මවු.
 (නිලුයාධාරාවය - ඇඟුරුවුද්ධ සාකච්ඡා ඇත්තා)

යම් තැනක සිටියහු මාරයා නොමැඟී නම්
 එවැනි පෙදෙසක් ලෝකයෙහි නැත. අහසේහි
 සිටියත්, මූද මැද සිටියත්, පර්වතයක කුහරයකට වැදී
 සිටියත් මාරයාගෙන් නොමිදේ.



10. දැනුව වගෙ

129. සබේ තසනති දැනුවසේ;
සබේ නායනති මවුවෙ;

අත්තාන උපමං කරවා
න නනෙයේ, න කාතයේ.

(ජ්‍යෙෂ්ඨවාචාරය - ප්‍රඛ්‍යා ප්‍රඛ්‍යා එස්සුන් ඇඟල්)

සියලු දෙන පහර දෙන පොල්ලට හෝ දුඩුවමට
තැනි ගනින්; සියලු දෙන මරණයට හය වෙත්. තමාන්
ඒ දෙකට බය වන බව සලකා අනුන්ට දුඩු ආදියෙන්
හිංසා නොකරන්නේය. අනුන් නොනසන්නේය.

130. සබඩ තසනති දුණධිස්ස;

සබඩසං ඒවිතං පියං;

අතතානං උපමං කරවා

න තනෙයෝ, න සාතයේ.

(උරොවනාතාත්‍ය - එක්වීරිය ඩිස්සන් ඇටල්)

සියල්ලෝ පොල්ලට හෝ දැකුවමට තැකි
ගනිත්, ඒවිතය සියල්ලන්ට ප්‍රිය වේ. තමා දැකුවමට
බිය බවත් ඒවිතය තමාට ප්‍රිය බවත් සලකා අනුන්ට
හිංසා නොකරන්නේය, අනුන් නොනසන්නේය.

131. සුබකාමාති තුතාති

යො දැණුධින විහිංසනි.

අතතානො සුබමෙසානො,

පෙවව සො න ඉහතේ සුබං.

(උරොවන - තුවත්තාත්‍ය උස්සන් ඇටල්)

යමෙක් තමා සැප ලබන බලාපොරොත්තුවෙන්
සැප කැමති (හිංසා පිඩා නොකැමති) සත්ත්වයන්ට
පොලු ආදියෙන් හිංසා කෙරේද, හෙතෙම පරලොවදී
සැප නොලබයි.

132. සුබකාමාති තුතාති

යො දැණුධින න හිංසනි.

අතතානො සුබමෙසානො,

පෙවව සො ඉහතේ සුබං.

(උරොවන - තුවත්තාත්‍ය උස්සන් ඇටල්)

යමෙක් තමා සැප ලබන ආදහසින් සැප කැමති
සත්ත්වයන්ට දැකු ආදියෙන් හිංසා නොකෙරේද,
හෙතෙම පරලොවදී සැප ලබයි.

133. ಮಾ'ಲೋವ ವರ್ಣಜಂ ಕಂಲಿ,
ಪ್ರಿತ್ಯಾ ಪರಿವಡಿಯ್ತ ತಂ;
ಡ್ರಿಖಿ ಹಿ ಸ್ವಾರಮಹಿಲೀ,
ಪರಿದ್ವಿಳಿ) ಶ್ರೀಸೇಯ್ತ ತಂ.
(ಫೆಂಬ್ರು - ಷ್ವಾಂಶಿಧಿಜ ಅಂತರಂ ಅಧಿಕಿ)

ಹಿಸಿಲೆವೆಕುವ ನಪ್ಪರ್ಗ ವಿವನ ನೋಹಿಯ ಘ್ರಿತ್ತ; ಈಸೆ ಕಿಯನ ಲ್ಯಾಂಡ್ ಓಬರ್ಡ್ ಪರ್ಗ್ ವಿವನ ಕಿಯನ್ಹಾಭ್ರಯ. ಈಕವೆಕ ಕಿಯಾ ಗೈನೀಮ ಘ್ರಿತ್ತಿ. ಓಬ ಅನ್ನನ್ವರ ಪಹರ ಘ್ರಿನಹೊತ್ ಓಬರ್ಡ್ ಪಹರ ವಿದಿನವಾ ಆಗ್ತ.

134. ಜವೆ ಹೇ'ರೆಸಿ ಅತ್ಯಾಹಂ
ಕಂಸೊ ಉಪಹನೋ ಯರ್ಪಿ
ಶಿಂ ಪರೆಹೊಸಿ ನಿಭಿಂತಾಂ
ಸ್ವಾರಮೆಹೊ ತೆ ಹಿ ವಿರ್ಚತಿ.
(ಫೆಂಬ್ರು - ಷ್ವಾಂಶಿಧಿಜ ಅಂತರಂ ಅಧಿಕಿ)

ಲೆಡಿ ಹಿಯ ಲೆಂಬ ತ್ವರಿಯಕುವ ಲಿ ಕ್ರಿಬ್ಲೆಲ್ಕಿನ್ ಗ್ರಜ್ಞ ವಿತ ಹಬಿ ನೋಹಿನ್ಹಾ ಸೆ ತಮಾ ನಿಂಬಿಂಬಿದ್ ಕರ ಗತ ಹೈಕಿ ನಮಿ ಒಬ ನಿಲೀಮೆ ಪ್ರೌತ್ತಿಕಿಯೆತಿ. ಈವೆಂ ಈಕವೆಕ ಕಿಯಾಗೈನ್ಮಕ್ ಓಬ ಆಗ್ತ ನೋವನ್ನನೆಯ.

135. ಯರ್ಪಿ ದಿಂಣಿನ ಗೋಪಾಲೇ
ಗೊಲ್ವೊ ಪಾರೆತಿ ಗೋವರಂ,
ಶಿವಂ ಶರ್ವಾ ವಿ ಮಾವ್ರಿ ವ
ಆಯ್ದಂ ಪಾರೆಣತಿ ಪಾಶಿಹಂ.
(ಫ್ರೆಶ್ವಾರ್ಥ - ರಾಜ್ಯಾಯ ಕರ್ತಳ್ಯಾಂಕಿ)

ಯಮಿ ಸೆ ಗೋಪಲ್ಲೊ ಕೆವಿವೆನ್ ಗವಯನ್ ಗೋಡ್ರ್ಯೇ ಕನ ತೈನಾವ ದ್ವಿಕ್ಕಾದಿ ದಿ, ಈಮೆನ್ ಶರ್ವಾವನ್ ಮರಣಯನ್ ಮಿನಿಸ್ತ್ರನ್ಗೆ ಆಯ್ದಿತಯ ಗಮನ್ ಕರವಡಿ. (ಮಿನಿಸ್ತ್ರನ್ ಮಾರಯಾ ಕರ್ವಾ ದ್ವಿಕ್ಕಾದಿ.)

136. අව් පාපාති කමමාති
 කරං බාලු ත වූප්කඩි;
 සෙහි කමෙමති දුමෙමධේ)
 අගිඳයිනී)ව තපාති.
 (වෛද්‍යි - ඇරිංච ජුන්යා ඇත්බ)

පවි කම් කරන්නා වූ අදාළයා (එයින් ලැබෙන කටුක විපාකය) තේරුම් නොගති. ඒ පවිටු සිතැත්තා ස්වකිය ක්‍රියාවන් නිසා ගින්නෙන් දැවෙන්නෙකු මෙන් තැවේ.

137. ගො දණ්ඩින අදණ්ඩිසු
 අපදුලධිසු දුස්සති
 දසභාමඟුදතරං දාතං
 බිපාමෙව තිවෙපති :-
 (වෛද්‍යි - ඇරිංච ජුන්යා ඇත්බ)

යමෙක් අනුන්ට හිංසා නොකරන්නා වූ, අනුන්ට විපත් නොපමුණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම (මත්තෙහි කියනු ලබන) කරැණු දශයෙන් එකකට වහාම පැමිණෙයි:-

138. වේදනා විරස්ස ජාතිං,
 සරරස්ස ව හේදනා,
 ගරුකං වාපි ආඩාධං,
 විත්තකෙබපං ව පාපුණ්‍ය.
- (වෛද්‍යි - ඇරිංච ජුන්යා ඇත්බ)

හෙතෙම දරුණු වේදනාවකට හෝ ධන හානියකට හෝ අත් පා කැඩීම් බිඳීම් ආදියකට හෝ බලවත් රෝගයකට හෝ උමතු බවට හෝ පැමිණේ.

139. රාජතො වා උපස්‍යගෙ,
අධ්‍යක්ෂාතා වි දූරුණු,
පරක්‍රමය වි සුළුතීතා,
හොගාතා වි පහඩිණුරු.
(බෝධිත - ඇරුණ් ජෑතයා ඇත්තේ)

හෙතෙම රජුන්ගෙන් පැමිණෙන උපද්‍රවයකට
හෝ දරුණු අසත්‍ය වෝදනාවකට හෝ හාජ්‍යනය
වෙයි. නැයන්ගේ විනාශයකට හෝ සම්පත් වැනසී
යාමකට පැමිණෙයි. (ධන හානිය 138 වැනි ගාරාවේ
දක්වන ලදී. මෙහි කියවෙන සම්පත් විනාශය නම්
රන් රිදී අගුරු බවට පැමිණීම, මුතු ඇට කපු ඇට
වීම, මුදුත කාසි කැබැලිති,, රෝම් ආදිය බවට පත්
වීම යනාදියයි.)

140. අව්‍යා අගාරාති
අඟි ඩහති පාවකො;
කායස්‍ය හොඳු දුපෙකුණු
නිරයෝ සො පපර්ති.
(බෝධිත - මැමුජලත තොටෙන ඇත්තේ)

නැතහොත් ඔහුගේ ගෙවල් ඉබේම ගිනි බත්
වෙති. මරණීන් මතු ඒ අයුෂානයා නරකයෙහි උපදී.

141. න නගෙවරියා, න ජටි, න පංකා,
න්‍යානාසකා, ටණකිලකාධිකා ව්).
රජා ව ජලමෙ, උකුටිකපාධාතා
සොධෙනි මවචි අවතිත්තාකිංචි.
(ජේත්වත - බුද්‍යාණ්ඩික තිකෘතිය ඇත්තේ)

වස්තු තොහැදු විසිම වත්, ගෙතුනු හිසකෙස්
දැරීමටත්, ඇැගේ මඩ තවරා ගැනීමටත්, තොකා

හිදිමවත්, ආචරණයක් නැති පොලොවේ නිදිමවත්, ඇගේ කුනු ගොඩ ගැසී පතුරු හැලෙනාතොක් තොනා හිදිමවත් තොනැගිට තොනිදා ඇණ තබා ගෙනම හිදිමවත් (මාරුගයෙන්) දුරු තොකළ සැක ඇති පුද්ගලයා පිරිසිලු තොකෙරෙත්.

142. අලංකතා වෙති සමං වරෝය
 සතෙතා දතෙතා නියතා බුහමවාර
 සබඩු භූතෙසු නිධාය දුණධිං
 සො බුහමත්‍යා, සො සමතා, සහිකතු.
 (ජ්‍යෙෂ්ඨ - සත්ත්‍යාන් මහ ඇත්ත ඇත්ත)

ආහරණ වලින් සැරසී සිටියත් යමෙක් (පවි තොකරන බැවින්) සමසේ හැසිරේද, කෙලෙසුන් නැති බැවින් ගාන්ත ද, ඉන්දිය දමනයෙන් යුත්ත ද, නියත වූ උප්පත්ති ඇත්තේ ද, බුහමවාරී වේද, සියලු සතුන්ට හිංසා කිරීමෙන් තොර වූවේද, හෙතෙම බාහ්මණයෙකි, ගුමණයෙකි, හිසුනමකි.

143. හිරිනිසෙධා පුරසො
 කොව ලෙකසම් විජ්‍යති
 යො නිඹදා අප්පබොධති
 අසො භලු කසාම්ව.
 (ජ්‍යෙෂ්ඨ - එලාතික සෙනෑන ඇත්ත)


යහපත් අශ්‍රවයෙක් කස පහර ලැබීමට ලැංඡා වන්නාක් මෙන් ලැංඡාව නිසා පවින් දුරු වෙන්නාවූ කිසියම් පුද්ගලයෙක් ලෝකයෙහි විද්‍යාමාන වේ; හෙතෙම නින්දාව සුළු කොට තකසි.

144. අසේයා යට් නමු කසාතිවිටෙයි
ආතාවිනෝ සංවේතිනෝ නවාට්;
සඳුය සිලෙන ව විරියෙන ව
සමාධිනා ධම්මිවිෂයෙන ව
සම්පාත්විජ්‍යවරණා පතිස්සතා
පහසුප්‍ර දුක්ඩුමිදං අනපෘකං.
(ජ්‍යෙෂ්ඨ - විශ්වාසික නොරුත් ඇත්තා)

කස පහර ලැබූ යහපත් අශ්‍රේවයා නැවත කස
පහර තොලැඩීම සඳහා උත්සාහවත් වෙන්නා සේ
තොපිද කෙලෙස් තවත විරියෙන් යුත්තව සසරෙහි
කළකිරීම ඇත්තේව් වවි. ඉද්ධාවෙන් ද ශිලයෙන් ද
විරියෙන් ද සමාධි වැඩීමෙන් ද ධර්මයෙන් පිරිසිදු
දැන ගැන්මෙන්ද ත්‍රිවිද්‍යාවන් හා පසලාස්වරණ
ධර්මයෙන් ලැබුවාපු, හැම විටම එළඹ සිටි සිහි
ඇත්තේව් ව මේ අනළේප වූ දුක දුරු කරවි.

145. උදකං හි තයනති නොතිකා,
සුදුකාරා තමයනති තෙරනං,
දාරද තමයනති තවිෂකා,
අතතානං දමයනති සුබඩතා.
(ජ්‍යෙෂ්ඨ - ප්‍රඛන්දන් ඇත්තා)

කුණුරු ආදියට ජලය සපයන්නේ (තමන්
කැමති තැනට) ජලය (වාරි මාර්ග මගින්) ගෙනයන්.
රේතල සාදන්නේ (තමන් කැමති සේ රේතල සකස්
කරන්. වඩුවෝ ලි නමා ගනිත්. මනා පැවතුම් ඇත්තේ
තමන්ගේ සිත් හික්මවා ගනිත්.



11. ජ්‍රේ විගණ

146. කො නු හාසේ ඕමානයෝ
නිවිං පර්‍යුලිතේ සති?
අභධකාරෙන ඔහුදා
පදීපං ත ගවෙස්සවී?
(ජ්‍රේවිජ - විශාකාවගේ යෝගාලියන්)

මේ ගේරය (රාග, ද්වේශ, මෝහ, ජාති, ජරා,
මරණ, ගෝක, පරිදේව, දුක්, දොම්භස්, බලවත්
සිත් කැවිල්ල යන) ගිනි එකොමොසකින් නිතර
දැවෙන කල් හී කවර සිනාවකද? කවර ප්‍රීතියක් ද?
මෝහන්ධකාරයෙන් වැඩි ගිය තෙපි එය දුරු කර
ගැනීමට තුවන තැමැති පහනක් නොසොයවි ද?

147. ಪಣ್ಯ ವಿಶಿಷ್ಟತಾ ವಿಭಿಂ

ಅಂತರಾಯಂ ಸಮೃದ್ಧಿತಾಂ

ಅವುರಂ ಬಹುಸಂಕಪಂ,

ಯಾಂ ನರೀ ದ್ವಿತಿಂ ದೀರ್ಥ.

(ಬೆಳವಣಿ - ಶಿಶಿಲಾ ಗಣಿತಾಳಿ ಅರ್ಥ)

ಯಂತೆ ಉರ್ವರಯಕ್ಕೆ ಸೆರೀರ ಆಂತರಿಕ ಮತ್ತು ನಾಡೆ, ಚಿತ್ತಿಯಂತೆ ಕರನ ಲಡ ರೈಪಯಕ್ಕೆ ವೈನಿ ವಿ, ಆದ ಕಲ್ಪ ವಲಿನ್ ಅಸವಾ ತಬನ ಲಡ ವಣ ಸಮಿಖಯಕ್ಕೆ ವೈನಿ ವಿ, (ನಿತರ ಕೈಮಿತಿ ದೀಯ ಪ್ರತಿ ಲೆವಿನ್) ರೋಗಿಯೆಕ್ಕ ವೈನಿ ವಿ, ನೊಯೆಕ್ಕ ಆಂತಾ ವಲಿನ್ ಪಿರ್ವಣ್ಯಾ ವಿ ಮೊ ಜಿರ್ವರ ಡೆಸ ಬಲವಿ.

148. ಪರ್ವತಿಶಂಕಾಮಿಂದಂ ರಚಂ

ರುಗಣಿಧಿಯಿಂ ಪಹಂಗುರಂ;

ಹಿಂಡರಿ ಪ್ರತಿಸಹಂಡಹೊ;

ಮರಣಾಳಂ ತಿ ಶೆವಿತಂ.

(ಬೆಳವಣಿ - ಶರ್ವಾಂಶ ಶಾಸ್ತ್ರಿ ಅರ್ಥ)

ಡಿರನ ಸೆಂಬಾವಯ ಆತ್ಮಿ ಮೊ ಉರ್ವರಯ ರೇಗಯನ್ನಿಂತೆ ಆಕರ್ಯಕ್ರಿ, ವಣ ವಿದ್ದಿ ಯನ ಸೆಂಬಾವ ಆತ್ಮತಕ್ರಿ. ಮೊ ಕುಶ್ಲಾ (ಒಗಿರೆನಾ) ಉರ್ವರಯ ವಿದ್ದಿ ಯಡಿ; ಶೆವಿತಯ ಮರಣಯ ಕೆಲವರ ಕೊಡ ಆತ್ಮತೆಯೆ.

149. ಯಾತಿ'ಮಾತಿ ಅಪರಿಂತಿ

ಅಲಾಪ್ತಾಹೆವಿ ಸಾರದೆ

ಕಾಪೋತಕಾತಿ ಅವಿದೀತಿ,

ತಾತಿ ದೀಸವಿಾಹ ಕು ರತ್ನಿ?

(ಬೆಳವಣಿ - ಅದಿಲಾಂಶಿ ಶಿಕ್ಷಣ ಅರ್ಥ)

ಪಾಯನ ಕಾಲಯೆಹಿ ಹಂತಗತ್ತ (ಅಣ್ಣರ್ ಸ್ವಿಂ ಪಾಹೈತಿ) ಲಭ್ಯಗೆಬಿ ಮೆನ್ ತಾನಿನ್ ತಾನ್ ದ್ಯಂ ತಿಬೆನ ಅಲ್

පැහැති ඇට දැකීමෙන් කවර ඇලීමක් ද?

150. අවධිනා නගරං කතා
මංසලෙහිතලෙපනා
යන් ජරා ව මතුව ව
මානො මකොවා ව ඔහිතො.
(උග්‍රෑවන - තෙශන්දා තොත්තිය ඇත්බ)

ඇට (කණු මෙන් සිටුවා) මස් ලේ ආලේප කිරීමෙන් (හෙවත් මස් ලේ තමැති මැටි ගැසීමෙන්) කළ නගරයක් වේ. එහි ජරාවද මරණයද මානායද අනුන් ගුණ මැකීමද වාසය කරන්; (එ්වා එහි බහා තබන ලදහ.)

151. පිරනති වේ රාජරඩා සුවිතතා;
අතො සරිරමපි ජරා උපෙති;
සතං ව ධමෙමා න ජරා උපෙති;
සතො හට සඛති පවෙදුයනති.
(උග්‍රෑවන - මල්ලිකා දේවිය ඇත්බ)

මනාසේ විසිතුරු කැටයමින් සැරසු රජුන්ගේ රථයෝ ද ඒකාන්තයෙන් දිරීමට පත්වෙත්; ගැරිරයද දිරීමට පත්වේ; සත්පුරුෂයන්ගේ බරුමය දිරීමට පත් නොවේ. බුද්ධාදී උත්තමයෝ මේ කාරණය නියත වශයෙන් ප්‍රකාශ කරන්.

152. අපසුතා'ය පුරිසේ
බලුවදූව පිවති;
මංසාති තස්ස වධිනිති,
පසුකු තස්ස න වධිනිති.
(විවේචන - ලාජුදායි තොත්ත ඇත්බ)

නුගත් මේනිසා ගොනෙකු මෙන් (කා බේ) ජීවත්වයි; ඔහුගේ මස් වැඩි, නුවණ තො වැඩි. (ජීවති යන්න 'ජරති' යයි හැම පොතකම තිබෙන නමුත් එය යෝගා තොවේ. ජරති යන්නට 'වැඩි' යන අර්ථයක් අවුවාවේ දී තිබේ. පාලි පොත් වල අන් කිසි තැන ඒ අර්ථයෙහි යෙදෙන ජරති යන්නක් තොදක්නා ලැබේ.)

153. අනෙක ජති සංසාරං
සභාවිසසං අතිඛිසං
ගහකාරකං ගවෙසනො
දුකඩා ජති ප්‍රහපුහං.
(බොමැඩි - උදාන ගාර්ගා)

මම ගරීර නමැති ගෙය සාදන්නා සොයමින් ඔහු සොයා ගත තොහැකිව තොයෙක් ඉපදීම ඇති සංසාරයෙහි ඇවිද්දෙමි. (කුමක් හෙයින් ද?) නැවත නැවත ඉපදීම දුකක් බැවිනි.

154. ගහකාරක, දැවෙයි'සි;
ප්‍රහගෙහං න කහාසි;
සභා තේ එළුළු භගා
ගහකුටිං විසංඩිතං
විසංඩාරගතං විතතං
තත්තාතං බිය මරුකිගා.
(බොමැඩි - උදාන ගාර්ගා)

(උඩ ගාර්ගාව හා සම්බන්ධයි.) ගරීර නැමැති ගෙය සාදන ව්‍යුව, තො මා විසින් දක්නා ලද්දෙහි. තොට නැවත ගෙවල් සාදන්ට ලැබෙන්නේ නැත. තාගේ (කෙකෙලස් නමැති) ඉල ඇට සියල්ල බිඳින ලදී. ගෙයි මුදුන විසිරුවා දමන ලදී. සංස්කාරයන්ගේ


න් නිදහස් වූ මාගේ සිත තාශ්ණාක්ෂය නමැති නිවණට පැමිණියේය. (මේ ගාරා දෙක බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූ විගස ප්‍රීති වාක්‍ය වගයෙන් ප්‍රකාශ කරන ලදී.)

155. අවර්ත්වා බුහමවරියং
 අලඳා ගොඩිනේ ධනം
 පිෂ්වාකොස්ට් ව ස්ක්වන්
 බ්‍රිත්‍යමවෙශව පලුලෙල.
 (ඉසිහෘන - මහා සිතුපුරුෂ ඇත්තේ)

තරුණ කාලයේ දී බුහමවර්යාවහි නොයදී, (ගිහියන් විසින් ලැබිය යුතු) ධනයත් නොලැබ හෙවත් රස් කර නොගෙන, මසුන් නැති දිය සිදුණු විලක තැවෙන්නා වූ මහලු කොස්වා ලිභිණි මෙන් තැවෙත්.

156. අවර්ත්වා බුහමවරියং
 අලඳා ගොඩිනේ ධනം
 සෙන් වාප' තිබිතකා' ව
 පුරාණා අනුප්‍රේතം.
 (ඉසිහෘන - මහා සිතුපුරුෂ ඇත්තේ)

ඁක්තිමත් කාලයේදී බණ්ඩර නොහැසිර හෙවත් සිල් නොරක, (ගිහියකු වගයෙන් රස් කළ යුතු) ධනය රස් නොකොට, ඒ ඒ තැනට විදින ලද්ත් ඒ ඒ තැන කැලේ වැටී තිබෙන රේතල මෙන් (තමන්) පෙර විදි සම්පත් සිහි කොට තැවෙමින් වැටී සිටිත්. (රේතල දුන්නෙන් විදිනු ලබන අවස්ථාවන් හි සතුන් මැරීමාදියට සමර්ථ වූවත් කැලේ වැටුණු පසු වේයන් විසින් කා දමනු ලැබේ. නැතහොත් මලකඩ කා දිරා යත්. මේ අයුන පුද්ගලයේ ඒ රේතල වලට සමාන වෙති.)



12. අභ්‍යන්තරය

157. අතතානං වේ පියං ජණුකුදා
රැකෙඩයෙ නං සුරක්ඩිතං
තිත්තුමසුනුදතරං යාමං
පටිපෙශයෙන පණ්ඩිතො.

(ජ්‍යෙෂ්ඨලාභන - බෛධිච්චරු ඇත්ති)

තෙමේ තමාට ප්‍රිය යයි දත්තෙන් නම් එය
හෙවත් තමා (හෝ ආත්මය) මනා සේ රක්ක
යුතුයි. (බාල-තරුණ-මහලු යන) තුත් වයසීන් එක්
වයස දී එය ප්‍රතිසංස්කරණය කරන්නේය. (හෙවත්
අකුරාලින් දුරුව සිල් රකීමාදියෙහි යෙදිය යුතුය.)
රේ යාම තුනෙන් එක් යාමයකදී වත් තිදි දුරු කොට
භාවනාදියෙහි යෙදිය යුතුය යන අර්ථය ද දිය
හැකියි.

158. අතතාමෙව පධීමං
පතිරුපෙ තිවෙසයේ;
අවිසුදුමුහුසාසෙයා,
න ධලිසෙයා පණියෙ.
- (ජේජ්වල - උපන්දි නොරැඹ ඇත්ති)

නුවණුත්තා පළමු කොට තමාම සුදුසු
ගුණබර්මයන් හි පිහිටුවා ඉක්බිති අනායන්ට
අනුශාසනා කරන්නේය. අනුන්ට අවවාද කරන්නට
පෙර තමා ගුණකම් හි තොපිහිටීමෙන් පණ්ඩිතයා
කිලුටු නොවිය යුතු.

159. අතතාහං වේ තට්‍ර කයිරා
යටිසුදුමුහුසාසරි,
සුදුනොතා වත දුමෙමට්;
අතතාහි කිර දුදුමෝ.
- (ජේජ්වල - ඔබාරිකා එස්ස නොරැඹ)

අනුන්ට අවවාද කළ හැකි තත්ත්වයට තමා
පමුණුවා ගන්නේ නම් ඒ පුද්ගලයා මනා සේ
දැමුනොක්ව අනුන් හික්මවන්නේය. ආත්මය (තමා)
වනාහි දමනය කිරීම අපහසුය.

160. අතතා හි අතතනා නාට්‍රේ,
කොති නාට්‍රේ පරෝ සියා?
අතතාව සුදුනොතා
නාට්‍රං ලුහති දුලුහං.
- (ජේජ්වල - තුලාං තෘප්‍ය නොරැඹ)

තමාට පිහිට වන්නේ තමාමය; අනා වූ පිහිට
වන්නොක් කොයින්ද? මනාසේ හික්මවා ගත් තමා
කරණකොට දුර්ලභ වූ පිහිට (හෙවත් නිවණ) ලබයි.

161. අතතාව කතං පාපං
අතතර් අතතසමහවා
අනිමහවි දුමෙමධා
වලීරං ව' සමමයා මණිං.
(ජේඩවින - මහාකාල ඇත්තා)

තමා විසින්ම කරන ලද, තමා කෙරෙහි හට
ගත්, තමාගෙන්ම උපන් පාපය අයුළුනයා මැඩලයි;
කුමක් මෙන්ද ගලෙන් උපන් දියමන්තිය ඒ ගලම
විනාශ කරන්නාක් මෙනි.

162. යස්ස අවවහා දුස්සිලඡං
මාලුවා සාමුමෙවාතතං
කරෝති සො තථ්‍යතාතං
යට්‍ය හං ඉව්‍යති දිසො.
(බැඳ්වින - ගැඹ්ඩන් ඇත්තා)

යමෙකුගේ බලවත් දුර්කිලහාවය සල් ගසේ
පැතිර සිටින මාලුවා වැළක් මෙන් පුද්ගලයා
හාත්පසින් වැළඳගෙන සිටිද, හෙතෙම සතුරෙකු
සතුරෙකුට විපත් පමුණුවන්නාසේ තමාටම විපත්
පමුණුවාගනී.

163. සුකරානි අසාදුනි
අතතනො අනිතානි ව
යං වෙ තිතං ව සාදුං ව
තං වෙ පරමදුකකරං.
(බැඳ්වින - සංස්ක්‍රිතයන් ඇත්තා)

නපුරු ක්‍රියා ද තමාට අවැඩ පිණීස පවත්නා
දේද පහසුවෙන් කළ හැක. යමක් වැඩ පිණීස පවතීද
යහපත් ද ඒ ක්‍රියාව තිරීම අතිශයින් අපහසුය.

164. යො සාසනං අරහතං
 අරුයානං බිමෙපිච්චනං
 පටිකොසති දුමෙමධ්‍ය
 දියිං හිස්සාය පාපිකං
 ව්‍යුලති කටයිකසේසාව
 අතතාතැයුණුය ව්‍යුලති.
 (ඝේත්වන - කාල තොරතු ඇත්ති)

යම් පවිවු අදහස් ඇත්තෙක්, වැරදි අවබෝධයක් නිසා, ධාර්මික සේ ජේවත් වන්නා වූ ආරයය භාවයට පැමිණී රහතන් වහන්සේගේ අනුගාසනනාව තොසලකා හරිද, ප්‍රතිශේෂ්ප කරයි ද, ඔහුට ලැබෙන ලාභ සත්කාරාදිය ඔහුගේම විනාශය පිණීස පවතී; කුමක් මෙන්ද? උණ ගසේ ගෙඩි හට ගැන්ම ඒ ගසේ විනාශය පිණීස පවත්නාක් මෙනි.

165. අතතාව කතං පාපං,
 අතතා සංකිරුස්සති;
 අතතා අකතං පාපං
 අතතාව විසුරුණධති.
 සුද්ධී අසුද්ධී පවචතං;
 නායුණුම්කෙයුණු විසොධයේ.
 (ඝේත්වන - ප්‍රිලුණාල තොරතු ඇත්ති)

තමා විසින් ම කරන ලද පව නිසා තෙමේ කිලිටි වේ; තමා විසින් පවක් තොකරන ලද නම් තෙමේම පිරිසිලු වෙයි. ගුද්ධී අගුද්ධී දෙක තම තමන් කෙරෙහිම ය. අනිකෙකක් අනිකෙකු පිරිසිලු තොකරයි.

-
166. අතත දර්ලිං පරෝලේන
බහුනාපි ත භාපයේ;
අතත දර්ල මහිජුදුය
සදාත්ථපසුතො සිය).
(ඇර්ණවා - ඇත්තෑත්ත්ව නොතැන් ඇත්තා)

බොහෝ වූ ද අනුත් පිළිබඳ වැඩ නිසා තමාගේ යහපතට භානි කරගත යුතු නොවේ. තමාගේ යහපතට අයත් සිල් පිරිම් භාවනා කිරීම් ආදිය මනාසේ දැනගෙන ඒ ස්වත්තිය නිදහස ලැබේමෙහි නිරත විය යුතුය.



13. ලොක වගේ

167. හින් ධමමං න සේවයෙ;
පලාදෙන න සංචිය.
ම්වජාදිවයිං න සේවයෙ;
න සිය ලොකවඩිහෙ.
(පෝනවී - තිකුණුවකු ඇර්බ)

ලාමක වූ කාම සම්පන් සේවනය තොකල යුතු;
කුගල ධරමයෙහි ප්‍රමාදයෙන් යුත්තව තොවිසිය යුතු;
වැරදි ඇදහිම තොගත යුතුයි; ලොකය වඩන්නෙකු,
සසර දික්කරගන්නෙකු තොවිය යුතු. (සංසාරයෙහි
නැවත නැවත ඉපදීම ලොකය වැඩීම යයි කියනු
ලැබේ.)

168. උත්තිවේදී, නපුමරෝගය,
ධමං සූචිතන් වරේ,
ධමතාරී සූඛිං සෙති
අසම් ලොකේ පරමති ව.
(නිශ්චාර්යාම - ප්‍රජාත්‍යුත් ත්‍රේ ඇත්තා)

නිතර උත්සාහවන්තව විසිය යුතු; කුඩල
ධර්මයෙහි ප්‍රමාද නොවිය යුතු. දර්මය පිළිපදින
පුද්ගලයා මෙලොවදීත් පරලොවදීත් සුවසේ වසයි.

169. ටමං වරේ සූචිතන්
න තං දුවචිතන් වරේ;
ධමතාරී සූඛිං සෙති
අසම් ලොකේ පරමති ව.
(නිශ්චාර්යාම - ප්‍රජාත්‍යුත් ත්‍රේ ඇත්තා)

සූචිතන දර්මයෙහි හැසිරිය යුතුයි; දුශ්චරිතයෙහි
නොයෙදිය යුතුයි. දර්මයෙහි හැසිරෙන්නා මෙලොව
පරලොව දෙකේදීම සුවසේ වසයි.

170. යට් බුඩුලකං පසෙය,
යට් පසෙස මර්විකං,
විවං ලෙකං අවෙකනිතං
මවුරාඡා න පසෙනි.
(ජේත්වන - එක්ස්ත්‍රේ 500ක ඇත්තා)

මේ ලෝකය දිය බුබුලක් සේ වහා බිඳී
යන්නකැයි ද, මිරිගුවක් සේ අසත්‍ය ස්වභාවයෙන්
යුක්ත ව්‍යවකැයි ද, දකින පුද්ගලයා මාරයාට
නොපෙන්.

171. විරි, පස්සේ' මං ලෙළකං
විතකං රාජරුපුපම්,
යහට බාලා විසිදුන්,
නරී සංගො විරාතනං.

(වෛශ්වන - ඇංග්‍රීස් ක්‍රිංච් ඇංඛ)

යම් තැනක අයුෂානයෝ ගිලා බසිත් ද,
නුවණුත්තන්ගේ ඇලීමක් යම් තැනක නැද්ද, ඒ
විසිනුරු රාජ රථයක් වැනි වූ මේ ලෝකය ඇවිත්
බලවී.

172. ගො ව පුබේ පමපේරවා
පවුණා සො නපපමර්ති,
සො ඉමං ලෙළකං පහාසෙනි
අධිනා මුතෙනාව වන්දිමා.

(වෛශ්වන - සම්මුංචනී ගෙසෑන් ඇංඛ)

යමෙක් මුලදී ප්‍රමාදයන් යුක්තව සිට පසුව
අප්‍රමාදයන් යුක්ත වේ නම් හෙතෙම වලාකුලින්
මිදුණු වන්දුයා මෙන් මේ ලෝකය බඩුවයි.

173. යස්ස පාපං කතං කමමං
කුසලෙන පිරීයති.
සො ඉමං ලෙළකං පහාසෙනි
අධිනා මුතෙනාව වන්දිමා.

(වෛශ්වන - ඇංග්‍රීස් ගෙසෑන් ඇංඛ)

යමෙකු කළ පව පසුව කළ මහත් කුගල
කර්මයකින් වසා දමනු ලැබේ නම් හෙතෙම
වලාකුලින් මිදුණු සඳ මෙන් මේ ලෝකය බඩුවයි.
(අංගලමාල තෙරුන් මහණ වෙන්ට පෙර සිය ගණන්
මිනිසුන් මැරු නමුත් ඒ පවි කම් සියල්ල රහත් මගින්

වනසා දමන ලදී. එය එකම ආත්මයකදී සිදු වුවකි.)

174. අභිජුතො අයං ලෞකො,
තහුකේ'ත්ත් විපස්සති;
සඩහෙතො ජාලමුතොව
අපෝ සශගාය ගවැති.
(ඇරුණුව - බෙසකාර තුව ඇත්තා)

මේ ලෝවැසි සත්ව සමූහය(නුවණුස් තැති බැවින්) අන්දය, ලෝවැසි ස්වල්ප දෙනෙක් පමණක් ලෝකයේ අනිත්‍ය, දුබාදි වශයෙන් නුවණින් දකින්. එබැවින් දැලකට අසුඩු පක්ෂීන් ගෙන් ඉතා රික දෙනෙකුන් ගැලවී යන්නා සේ ලෝවැසි ස්වල්ප දෙනෙක්ම සුගතියට යති.

175. හංසා' දුවච්චපෙළ යනති,
ආකාසය යනති ඉඳුනිය;
නීයනති ධේරා ලොකමහා
පේරවා මාරං සවාහිති,
(ඇරුණුව - තිකුණු තිකුණුවක ඇත්තා)

හංසයේ හෙවත් පක්ෂීන් අහසින් යත්. සාද්ධීමත්තු ඒ සාද්ධී බලයෙන් අහසේන් ගමන් කරත්. මාරුග එල ලැබූ ප්‍රායුයෙය් සේනා සහිත මරු පරදවා ලෝකයෙන් ඉවත්ව යත්.

176. විකං ධමමං අතීතසා
මුසාවදිසා ජනතුහො
විතිත්තාපරලොකසා
නරී පාපං අකාරයං.
(ඇරුණුව - තිංචා ඇත්තා)

සත්‍යය ඉකුත් කොට බොරු කියන්නා වූ,
පරලොව ගැන බලාපොරොත්තු නැති මිනිසා විසින්
තොකළ හැකි පවක් තැත.

177. න වේ කදරය දෙවලෙකං විජනති;

බාලු හවේ නපෝසංසහති දුනං;

ධිරෝ ව දුනං අනුමොදමානො

තෙනෙව සො ගොති පුඩ් පරත්වී.

(ඝේජ්වන - ඇසුදිස දානය ඇත්තේ)

තද මපුරෝ කිසි කලෙකත් දෙවලොව තුළදින්.
අයුෂානයේ දත් දීමට ප්‍රසංසා තොකරත්. තුවණැත්තා
දානය අනුමත කරමින් එයට සතුවූ වෙමින් එයින්ම
පරලොවදී සුවපත් වෙයි.

178. පරේවනා විකරපේශන

සගේසු ගමනෙන වා

සඩ්බලෙකාධිපවෙන

සොතාපතනිව්ලං වර්ං.

(ඝේජ්වන - ඇන්ඩියු පුඩ් ඇත්තේ)

මුළු පොලාවේ අධිපති වූ සක්විති රජ වීමටත්
වඩා, දෙවලොව ඉපදීමටත් වඩා, මුළු ලොවට අධිපති
මහා බුන්මහාවයටත් වඩා, සෝච්චන් එලය ලැබීම
ලිතුම් වේ.



14. බුද්ධි වගා

179. යස්ස පිතං නාවපියති,
පිතමස්ස තො යති කොට් ලොකේ;
තං බුද්ධිමතනන්ගොවරං
අපදා කෙන පදෙන තොස්සටි?
(බේඛැච් - මාත්‍රුච්චෑන ඇඟල්)

යමෙකු දිනාගත් දෙය නැවත පරාපිට පත්
කළ නොහැකිද, යමෙකු විසින් පරද්වන ලද දෙය
නැවත කිසි කලෙක මහු ලුහුබැඳ නො ඒවිද, සියලු
දේ දත්, කෙලෙසුන් හී පිහිටීමක් නැති ඒ බුදුරජු කවර
ආකාරයකින් මාරයා වෙත ගෙන යවි ද?

180. සයා පාලිනී විසත්තිකා
තත්තා නරී කුතිංචි තෙතටේ,
තං බුද්ධිමතන්තාගොවරං
අපදා කෙන පදෙන තෙස්සට්?
(බේඛ - මැදුවෝණ ඇත්ති)

යමෙකු යම්කිසිතැනකට ගෙන යාම සඳහා උපකාරක දැලක් වැනි බැවින් ජාලිනී නම් වූ අතියින්ම ඇලෙන බැවින් විසත්තිකා නම් වූ තෘප්තාව යමෙකුට නැත්තම් සියලු දෙය පිරිසිද දත්, කෙලෙස් පිහිටීම නැති ඒ බුදුරද කවරාකාරයකින් මාරයා වෙත ගෙන යවි ද?

181. යෙ සඩානපසුතා ධිරු
හෙකුමුපසමේ රතා,
දෙවාපි තෙසං පිහානි
සමුද්‍රානං සතිමතං.
(සංක්‍රාන්තික ඇත්ති)

යම තුවණැති පුද්ගල කෙනෙක් ද්‍රාන වැඩිමෙහි යෙදුනාහුද කෙලෙසුන් සංසිද්ධියාමට හේතු වූ තිවණෙහි ඇලුණාහුද, මතා සේ ධර්මාවබේදය කළ ඒ උතුමන්ට දේවියේත් ප්‍රිය කෙරෙත්.

182. කිවේෂා මනුස්සපටිලාහො;
කිවේෂං මවාත පිවිතං;
කිවේෂං සඳහුමසවනාං;
කිවේෂා බුද්ධානං උප්පාදු.
(බේඛ - එත්කෘත්ත නා ණුරු ඇත්ති)

මනුෂ්‍යාත්මකාවයක් ලැබීම අපහසුය; මිනිසුන් ගේ ජීවත් වීමත් අපහසුය. සත්‍ය ධර්මයක් අසන්නට

ಲೇಬನ್‌ನೆನ್ ಕಲಾಶುರಕಿನಿ. ಬ್ರಿಡ್‌ವರಯನ್‌ಗೆ ಉಪದ್ಯೇಮ
ಅಥಿಷಣಿನ್ ಮ ದ್ರೂಪಣಿ.

183. ಸಬಿಪಾಪಸ್ಯ ಅಕರಣಂ,
ಕೃಷ್ಣಾಪ್ಯ ಲಪಣಂಪಾಲ್),
ಸರ್ವಿಂತಪರಿಯೋಧಪಣಂ,
ಶಿಥಂ ಬ್ರಿಧಿಂಜಾಸಣಂ,
(ರೇಖಾರ್ಥ - ಅನಾಡ ಶಾಸನ ಅರ್ಥ)

ಸಿಯಲ್ ಪವಿ ನೊಕರ ಹೈರಿಂಯ, ಸಿಯಲ್ ಕೃಷ್ಣಲ್ ರಸ್
ಕಿರಿಂಯ, ತಮಾಗೆ ಸಿತ (ಕೆಲೆಸ್ಸುನ್‌ಗೆನ್) ಪಿರಿಸಿಲ್ ಕರ
ಗೈನೀರಿಂಯ ಯನ ಮೆ ಕರಿತ್ತು ಬ್ರಿಡ್‌ವರ್ಯನ್‌ಗೆ ಅನ್ನಾಸನಾಯಿ.

184. ಬಹಿನಿ ಪರಮಂ ತಪೋ ನಿರ್ವಿಳಬಾ,
ನಿಬಿಧಾಣಂ ಪರಮಂ ವಿಧಿನಿ ಬ್ರಿಧಿ);
ನ ತಿ ಪಬಿತ್ತಿತೋ ಪರಂಪಣಾರ್ಥಿ
ಸಂಭಯೋ ಹೋತಿ ಪರಂ ವಿಖಾಯಿತೋ).
(ರೇಖಾರ್ಥ - ಅನಾಡ ಶಾಸನ ಅರ್ಥ)

ಅನ್ನನ್ ಕಲ ನ್ನರ್ಯಾಸೆಸನಾ ದ್ಯಾ ದೃವಸೀಮ ಯಹಿ
ಕಿಯನ ಲ್ಯಾ ಷಾನ್‌ತಿಯ ಲತ್ತಾ ತಪಸಕಿ. ಬ್ರಿಡ್‌ವರ್ಯ ನಿವಣ
ಲಸಚೆ ಯಡಿ ಕಿಯನ್. ಅನ್ನನ್‌ರ ಹಿಂಸ್ಯಾ ತಿಬಾ ಕರನ,
ಅನ್ನಕಿರಿಪಾವಕ್ ನ್ಯಾತಿ ಶ್ರೇಷ್ಠಾ ಗ್ರಂಥಯೆಕ್ ನೊಲೆ.

185. ಅನ್ನಪರ್ವಾದ್ಯಾ ಅನ್ನಪಣಾತೋ,
ಪಾನಿಮೋಷಿಬಿ ವಿ ಸಂವಿರೆ.
ಮತತಾಷ್ಟ್ಯಾ ವಿ ತತತಾಸಿಂ,
ಪರಿತಂ ವಿ ಸಯನಾಸನಂ,
ಅದಿವಿತೋ ವಿ ಆಯೋತೋ.
ಶಿಥಂ ಬ್ರಿಧಿಂಜಾಸಾಸಣಂ.
(ರೇಖಾರ್ಥ - ಅನಾಡ ಶಾಸನ ಅರ್ಥ)

අනුත්ව හෙලා තලා කතා නොකිරීමද, අනුත්ව හිසා නොකිරීමද, හිසූන්ට අයත් හික්ෂා පදයන් හි හික්මිම ද (හෙවත් ඒවා පිළිපැදිමද) ආහාරයෙහි පමණ දැන අනුහව කිරීම ද ගම්න් දුරුවූ (විවේක ඇති) ආරාමයන් හි විසිමද, සමාධි හාවනාවෙහි යෙදීමද යන මෝවා බුදුවරුන් විසින් කළ යුතු යැයි ප්‍රකාශ කරන ලදහ.

186. න කහාපත්‍රවසෙන
තිතති කාමෙසු විජ්‍රති;
අපසසාදු දුබා කාමා
ඉති විශුද්‍යාය පත්‍රයෙනො.

187. අපි දිබෙසු කාමෙසු
රතිං සො තාධිගව්‍රති;
තණහාකබයරතො හොති
සම්මාසමුදු සාවකො.
(උරුවන - කළකිරිතු එක්සුවික ඇත්තා)

කහවනු වැසි වැසිමෙනුත් කාමයන් හි තාප්තියක් ඇති නොවේ යයිද, කාමයෝ ස්වල්ප ආස්ථාද ඇත්තාහුය, දුක් සහිත යයි ද දැනගෙන නුවණැති පුද්ගලයා (187) දිව්‍යමය කාමයන් හි ද ඇලීමකට පත් නොවයි. ඒ බුද්ධ ග්‍රාවකයා ආගාවන් ගෙවා දැමීමෙහි යෙදුනේ වෙයි.

188. බහුං වෙ සරණං යනිති
පබිතාති වනාති ව
ආරාම- රුක්ක-වෙතනාති
මත්‍යසා හයතරිතා).
(උරුවන - කොළඹල තුළුණු පෙරේව බුද්‍රා ඇත්තා)

(රෝගභායාදී) බියෙන් තැකි ගත් බොහෝ මිනිසුන් පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස් ද (දෙවියන් සම්බන්ධ) වෙළත්‍යයන් ද සරණ කොට ගනිත්,

189. නෙතං බො සරණං බෙමං,
නෙතං සරණ මුතතමං;
නෙතං සරණමාගමම
සඩ්දකඩා පමුවති.

(ඇත්තාවා - කොශොල් රුහුණ් පෙරේ බුද්ධා ඇත්තා)

මේ පර්වතාදිය සරණ යාම නිර්හය බව එළවන්නක් නොවේ; මේ සරණය උතුම් නොවේ. මේ සරණය ගෙන සියලු දුකින් නොමිදේ.

190. ගො ව බුද්ධිං ව ධමං ව
සංකං ව සරණං ගතො;
වතතාර අරියසවවානී
සම්පෘශ්‍යාකාය පසසති.

191. දුකඩං, දුකඩසමුප්‍යාදං
දුකඩසස ව අතිකාමං,
අරිය ව'විධිංගිකං මගො
දුකතු'පසමගාමිනං.

(ඇත්තාවා - කොශොල් රුහුණ් පෙරේ බුද්ධා ඇත්තා)

යමෙක් බුදුන් හා උන්වහන්සේගේ ධර්මයන් ග්‍රාවක සංසයාත් සරණ ගියේ දුකය, දුකේ හටගැන්මය, දුක තැකි කිරීමය, දුක තැකි කිරීම සඳහා ගමන් කළ යුතු ආර්ය අෂේරාංගික මාර්ගය යන ආර්ය සත්‍ය සතර මනා සේ නුවණින් දකී.

192. විතං බො සරණු බෙමෙ,
විතං සරණු මුත්තාමෝ;
විතං සරණු මාගමම
සබඩ දුක්කඩ පමුවති.

(ඇර්නිචා - කොළඹ උදෑස් තෙරේ බුද්ධා ඇත්තා)

මේ පිහිට සොයා යාම නිර්හය එකකි; මේ
සරණය උතුමි. මේ සරණය කරා පැමිණ සියලු දුකින්
මිදේ.

193. දුලුහො පුරිසාරයෝදු,
න සො සබඩව් ජායති;
යත්ව සො ජායති දීරේ,
තං කුඩා කුඩාමෙදති.
(ඇර්නිචා - අනු තෛත්ත්ව ඇත්තා)

ශේෂ්ය පුද්ගලයා දුර්ලභ සත්ත්වයෙකි;
හෙතෙම හැම තැන තුපදී. යම් තැනක (පවුලක) ඒ
විරයා උපදින්නේ නම් ඒ කුලය සැපතට පත් වේ.

194. කුබො හුද්ධානං උපාදේ;
කුබො සදුමෙදුසනා;
කුබො සංසසය සාමගි;
සමගෙනං තපො කුබො.

(ඇර්නිචා - කොළඹ ණිකුපුන ඇත්තා)

බුද්වරුන්ගේ ඉපදීම සැපයට හේතුවකි; සඳහම්
දෙසීම සැපයට හේතුවකි; හික්ෂු සංසයාගේ සමගිය
සැපයට හේතුවකි. සමගි ව්‍යවන්ගේ සිල් රැකීම
සැපසේ කළ හැකිය.

195. පුරාරහේ පුරුෂගතේ
මුණේ යැට් සාචකේ
පප්පවසමතිකකහෝ
තිත්ත්‍යාසොක පරදුවේ.


(වශ්‍රකාවකදී - ක්‍රිස්තුතිත්‍යාසය ඇත්ති)

සියලු පුරාවන්ට සුදුසු වූ, තෘප්ත්‍යා-දාෂ්ට්‍රී-
මානයන් දුරු කළ, ගෝක හා වැලුපිම් ඉක්මවා ගිය
බුදුවරුන්ට හෝ බුද්ධ ග්‍රාවකයන්ට පුරා කරන්නේය.

196. තේ තාදිසේ පුරුෂගතේ
නිඩුවෙ අතුතොහයේ
න සකකා ප්‍රසුදුදු සංඛාතුං
ඉදුමුතතාන්ති කෙනවි.

(වශ්‍රකාවකදී - ක්‍රිස්තුතිත්‍යාසය ඇත්ති)

කෙලෙස් ගිනි නිවා දැමු, කිසි තැනකිනුත්
ලියක් නැති එවැනි ඒ උතුමන්ට පුරා කරන්නහුට
ලැබෙන පින මෙපමණයයි ප්‍රමාණ කළ නොහැක.
(මෙහි 'ඉදුමුතත්තා' යන වචනය "ඉමෙතත්තමිති" යයි
මුදුත වූ බොහෝ පොත් වල දක්නා ලැබේ. එය අර්ථ
ගුනය පදියකි.)



15. සුඩ වගය

197. සුඩබං වත පීවාම
වේරනේසු අවේරනො;
වේරනේසු මහුසේසු
වහරාම අවේරනො.

(යාක්ෂ ජන්ඛදය - කෘෂ්ණාර් නැයන් ඇර්බ)

දුශ්චලිත නැමැති වෙර සහිතව වසන මිනිසුන්
අතරෙහි වෙර නැතිව ඉතා සැපසේ ජ්වත් වෙමු.
අපි වෙරින් අතරෙහි වෙර නැත්තෙව වෙසෙමු.

198. சூப்புவாங் வித தீவாம
அநூரெங்கு அனாதூர்;
அநூரெங்கு மனுப்பேங்கு
வினராம அனாதூர்.

(யாகாச சந்தாரா - கலைகார் ஹயன் ஆர்வி)

கெலேசே நாமேதி ரேஞ்சென் ரேஞ்சீவ தீவந் வென மீனிப்புந் அதரேகி கெலேசே ரேஞ் நாதீதேவ் வு ஒது சூப்பேசே தீவந் வெழு. ரேஞ்சீ வு மீனிப்புந் அதரேகி ரேஞ் நாதீதேவ் வெசெழு.

199. சூப்புவாங் வித தீவாம
ஸ்ரூக்கேங்கு அநூப்பூகு);
ஸ்ரூக்கேங்கு மனுப்பேங்கு
வினராம அநூப்பூகு).

(யாகாச சந்தாரா - கலைகார் ஹயன் ஆர்வி)

காம சமிபந் செவீமேகி ரத்சாஹவந் வுவந் அதரேகி சீவேதி ரத்சாஹயக் நாதீவ ஒது சூவெசே தீவந் வெழு. காமயன் ஹி ரத்சாஹவந் மீனிப்புந் அதரேகி சீவேதி ரத்சாஹ நாதீவ வெசெழு.

200. சூப்புவாங் வித தீவாம
யேசங் னோ னநலீ கிணங்குவினங்;
பிதிஹக்கு ஹவிஸ்காம
டேவு ஆஹஜர் யர்.
(சங்கால - மாதா ஆர்வி)

ராதாடி அவதீர கிசிவக் நாதி அபி ஒது சூவெசே தீவந் வெழு. ஆஹஜ்சர விழலோவ ஦ேவியன் மேன் அபி பிதிய பமளங்க் அநூஹவ கரந்தேவ் வெழு.

-
201. ජය වෙරං පසවති;
දුකබිං සේති පරාලීනො;
ලපසනො සුබිං සේති.
හිරවා ජයපරාජයං.
(සැට්ට - කොළඹ ६४ ඇඟල)

ජය ගත්තා පුද්ගලයා අනුත්ගේ වෙරය තමා වෙත යොමු කරවයි. පැරදුණු පුද්ගලයා දුක සේ වෙසයි. ජය පරාජය දෙකම අත්හැර සංසිද්ධීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.

202. නර්මී රාගසමා අගනි;
නර්මී ලුසසමා කලි;
නර්මී බඩුදීසා දුකබෑ;
නර්මී සහතිපරං සුබිං.
(සැට්ට - දැරේයක් ඇඟල)

රාගයට සමාන ගින්නක් ලොව නැතු; ද්වේශයට සමාන අපරාධයක් නැතු; ජේකන්ධයන් හා සමාන අන් දුකක් නැතු. නිවණ නැමැති සංසිද්ධීමට වැඩි සැපයක් නැතු.

203. පිශ්චිපරංමා රෝගා;
සංඛාරපරංමා දුබෑ;
විතං සුදුතා යට්ඨුතං
නිඩ්ඩාණ් පරමං සුබිං
(අල්වි - උජාසකෘත්‍යා ඇඟල)

රෝගයේ බඩින්ත කෙළවර කොට ඇත්තාහ, හෙවත් රෝග අතුරෙන් ඉතාම උසස් රෝගය බඩින්තයි. සියලු දුක් සංස්කාරයන් කෙළවර කොට ඇත්තාහ, හෙවත් ඇතිව නැතිවන අතිත්‍ය ස්වභාවය

ලෝකයේ අන් හැම ඉක්මවා සිටී. මේ කරුණු තත්ත්වාකාරයෙන් දැන නිවන උතුම් සැපය යයි දැන ගන්නේය.

204. ආරෝග්‍ය පරමා ලභා;

සහතුවිපරම් ධනං;

විස්සාසාපරමා සුදානී;

නිබාණුපරම් සුබං.

(ජ්‍යෙෂ්ඨ - කොළඹල ණරු ඇත්ති)

සියලු ලාභයන්ට වඩා නිරෝගී බව උතුම් ලාභයකි. (නිරෝගී බව නැත්තාපුට සම්පත් වලින් ප්‍රයෝගන තොලැබිය හැකිය.) සියලු දනයන්ට වඩා සතුට නැමැති දනය ග්‍රේෂ්යයි, (කෝට් ගණන් දනය තිබූණත් සිතේ සතුවක් නැති නම් එයින් එලයක් නැත.) හැම නැයන්ට වඩා අවංක විශ්වාසය ඇති තැනැත්තා උතුමිය (නැකමක් නැතත් අවංක මිත්‍යය උසස් ය.) ලෝකයේ හැම සැපතට වඩා (ලෝකයෙහි පිටත් හි වූ) නිවන් සැපය උතුම්.

205. පවිච්‍රකරසං පිරවා

රසං උපසමස්ස ව

නිදුරෝ භාති නිපාපාපො

ධම්මපිතිරසං පිබං.

(ජ්‍යෙෂ්ඨ - ඩික්පුද්‍ය ඇත්ති)

විවේක ස්ථානයකට පැමිණ සිත එකග කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ද කෙලෙසුන් සන්සිද්ධීමේ ප්‍රීතියද අනුහව කොට නව ලෝකෝත්තර ධර්මය ලැබීමෙන් හටගත් ප්‍රීති රසය බොන්නා දාහ නැත්තෙක්ද පවි නැත්තෙක් ද වෙයි.

206. සාහු දස්සනමරයාත්;
 සහතිවාසේ සඳු සුබො;
 අද්‍යසහෙ බාලුනං
 නිවච්චමෙට සුබ් සිය).
 (වෛත්‍ය යුතු - සක් රැඹිදුන් ඇරඟ)

ආර්යයන් දැකීම යහපත්ය; ඒ සත්පුරුෂයන්
 හා එක්ව විසිම හැම කල් හී සැප පිණීස පවතී;
 පාපකාරී අයුෂානයන් තොදැකීමෙන් හැම කල්හිම
 සැපවත් වන්නේ ය.

207. බාලසංගත වාරි හී
 දිසීමස්ථාන සොවති;
 දුකෙබා බාලෙහි සංවාසේ
 අම්තෙකහෙව සඩබදු;
 දීරෝ ව සුබසංවාසේ
 කුළුතීනාම සමාගමේ).
 (වෛත්‍ය යුතු - සක් රැඹිදුන් ඇරඟ)

අයුෂානයන් හා එක්ව හැසිරෙන පුද්ගලයා
 දීර්ස කාලයක් ගෝක කරන්නේය, (පවි කිරීමෙන්
 අපාය වල උපදින බැවිති) අයුෂානයන් හා එක්ව
 විසිම සතුරෙකු හා එක්ව විසිම මෙන් හැම කල් හී
 දුක උපදවන්නේය. තුවණැත්තන් හා එක්ව විසිම,
 නැයන් හා එක්ව විසිම මෙන් (එලොව මෙලොව)
 සැප එළවන්නකි.

තසමා හි:

208. දිරි ව පස්සුදී ව බිඹුසුතාව
බොරයෙකීලං වතවනුමාරය
තං කාදිසං සපුරුසං සුමෙධා
භපේච් නකඩතපථා ව වජ්ඩා.
(වෛත්‍ය ගුව - සක් ඡ්‍යෙන්ස් ඇර්ල)

එහෙයින් (උඩ කී කරුණු නිසා) උගත්
දෙය දරණ තුවණැති, විශේෂයෙන් තත්වය දැන
ගන්නා තුවණැති, බොහෝ දේ අසා ඇති, රහත්
මගට පමුණුවන පිළිවෙත තැමැති පුරය උසුලන,
සිලවන්තයන්ගෙන් යුක්ත වූ, ආර්යය භාවයට පත්,
මතා තුවණැති එවන් සත්පුරුෂයන් සේවනය
කරන්නේය, (කුමක් මෙන් ද?) වන්ද්‍යා තාරාපථ
නමැති අහස සේවනය කරන්නාක් මෙනි.



16. ප්‍රිය වගක

209. අයොගේ යුණුස් මතතානං
යොගසම් ව අයොජයි,
අතටිං හිතවා පියගෙනැති.
පිහෙත්තතානුයොගිනං.

(ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ඇත්දෙශනෑෂ ඇත්බ)

නොයෙදවිය යුතු තුවකීන් මෙනෙහි කිරීමෙහි
තමා යොදවන්නා වූ, තමාගේ සිත යොදවිය යුතු
අනිත්‍යාදිය මෙනෙහි කිරීමෙහි නොයොදවන්නා
වූ, තමාට හිත පිණිස පවත්නා දෙය හැර දමා ඇස්
කන් ආදියට ප්‍රිය දෙයම ගන්නට පුරුදු වූ පුද්ගලයා
ආත්මාරාජයෙහි යෙදෙන්නන්ට ප්‍රිය කරයි.

210. ମା ପିଣ୍ଡେଣି ଜମାଗନ୍ଧେ;
ଆପଣିଯେଣି କୁଳ୍ପିତି,
ପିତାନଂ ଅଦ୍ସ୍ୟନଂ ଦ୍ରବ୍ୟବିଂ;
ଆପଣିତାନଂ ଲି ଦ୍ୱୟନଂ.

(ଶ୍ରୀମତୀ - ଅବୈଷି ଶୁନ୍ଦରିଜୀବୀ ଆରାବି)

ପ୍ରିୟ ବ୍ରୁଵନ୍ତି ହା ଲିକ୍ଷନ୍ତ ନୋବାବି. ଅପ୍ରିୟଯନ୍ତ ହା କିମି
କଲେକତି ଲିକ୍ଷନ୍ତ ନୋବାବି. (କୁମକ୍ଷ ହେଦିନ୍ତିର୍ଦି?) ପ୍ରିୟଯନ୍ତ
ଧିକ୍ଷନତ ନୋଲୈବେ ଯାମ ଦ୍ୱିକକି, ଅପ୍ରିୟଯନ୍ତ ଧିକ୍ଷନତ
ଲୈବେମ ଦ୍ୱିକକି.

211. ରଜମା ପିକଂ ନ କଦିରାର,
ପିତାପାଦେ ତି ପାପକୋ;
ଗୋପୀ ତେଜଂ ନ ବିରତନତି
ସେଜଂ ନରି ପିତା'ପିତାଂ.

(ଶ୍ରୀମତୀ - ଅବୈଷି ଶୁନ୍ଦରିଜୀବୀ ଆରାବି)

ଲିହେଦିନ୍ତ ଯମି କିମି ପ୍ରଦ୍ଵାରାଯେକୁବ ହେବେ ଦେଯକବ
ପ୍ରେସି ନୋକଲ ପ୍ରତ୍ଯେ, ପ୍ରିୟଯନ୍ତ ଗେନ୍ତ ଲେନ୍ତିର୍ବିମ ଦ୍ୱିକବ
ହେବୁ ଲନ ବୈଵିନି, ଯମି କେନେକୁନ୍ତିର ପ୍ରିୟ ଅପ୍ରିୟ
ପ୍ରଦ୍ଵାରାଯେ ହେବେ ଦେବଲେ ନୈତନମି ଲମ୍ବିନ୍ତିର ଫିଦିକ
ଲୋହଯ ଆଦି ବୈମି ନୈତନାହ.

212. ପିତାନୋ ପାପରି କୋକୋ,
ପିତାନୋ ପାପରି ହଯଂ;
ପିତାନୋ ବିପର୍ମିତନ୍ତକୁ
ନରି କୋକୋ; କୁତୋ ହଯଂ?

(ଶ୍ରୀମତୀ - କେଳପିଲୁ ଆରାବି)

ପ୍ରିୟ ଦେବ ନିଃସ୍ବା ଶେଷକଯ ହବ ଗନ୍ତି. ପ୍ରିୟ ଦେବ ନିଃସ୍ବା
ହଯ ହବ ଗନ୍ତି. ପ୍ରିୟ ଦେଦିନ୍ତ ଲେନ୍ତିର୍ବିମ ଶେଷକଯକ୍
ନୈତ, ହଯକ୍ କୋଦିନ୍ତ ଧ? (ହଯକ୍ ଆଇତେମ ନୈତ.)

-
213. පෙමතො ජායරී සොකො),
පෙමතො ජායරී හයං;
පෙමතො විපාමුතතස්ස
නර්වී සොකො); කුතො හයං?
(ජේනවින - වියාචා ඇඟල)

ප්‍රේමයෙන් ගෝකය හට ගනී, ප්‍රේමයෙන් හය හට ගනී, ප්‍රේමයෙන් වෙන්වුවහුට ගෝකයක් තැත; හයක් නම් කොයින්ද?

214. රතිය ජායරී සොකො),
රතිය ජායරී හයං;
රතිය විපාමුතතස්ස
නර්වී සොකො); කුතො හයං?
(වේෂාල් - ල්‍රිඩ්ජ්‍රේග ඇඟල)

කාමයෙහි ඇලීම නිසා ගෝකය හට ගනී, එය නිසා හයත් හට ගනී, කාමයන් හි ඇලීමෙන් තොරුවුහුට ගෝකයක් තැත; හයක් නම් කොයින්ද?

215. කාමතො ජායරී සොකො),
කාමතො ජායරී හයං;
කාමතො විපාමුතතස්ස
නර්වී සොකො); කුතො හයං?
(ජේනවින - අනිත්වීගන්ධිජලරා ඇඟල)

වස්තුකාම-ක්ලේශ කාමයන් නිසා ගෝකය හට ගනී, ඒ කාමයන් නිසා හය හට ගනී, ඒ කාමයන්ගෙන් වෙන්වුවහුට ගෝකයක් තැත, හයක් නම් කොයින්ද?

216. තණ්ඩාය ජායෙහි සොකේ),
 තණ්ඩාය ජායෙහි නයි;
 තණ්ඩාය විපාමුත්‍යස
 නරවී සොකේ); කුතො නයි?
 (ජේංචර් - බ්ලිජ්ංක ඇංඛ)

තාජ්ණාව නිසා ගෝකය උපදී; තාජ්ණාව නිසා
 හය උපදී, තාජ්ණාවෙන් මිදුණුව ගෝකයක් තැත,
 හයක් නම් කොයින්ද?

217. සිලදිසිනසම්පූර්ණං
 ධමමටයිං සවවවෙදිනං
 අතතනො කමමකුඩානං
 තං ජනො කුරුණේ පියං
 (ජේංචර් - ලද්දැවත් 500ක ඇංඛ)

පිරිසිදු ශිලයෙන් හා මාර්ගථිල දැකීමෙන්
 යුත්ත වූ, ධර්මයෙහි පිහිටි, වතුරාර්ය සත්‍යය දන්නා
 වූ, තමා අයත් කටයුතු පමණක් කරන්නා වූ ඒ
 පුද්ගලයාට ජන සම්භයා ජ්‍යෙම කරයි.

218. ජනුප්‍රාතො අනකුඩාතේ
 මහසා ව ප්‍රීටො සිය),
 කාමෙදු ව අපටට්ඩ්විතො
 උදිංසොතොති වුවති
 (ජේංචර් - ඡෑං නමක ඇංඛ)

යමෙක් නිවණ ලැබීමෙහි කැමැත්ත ඇත්තේ
 සිතින් එය ස්පර්ශ කරයි ද, යමෙක් කාමයන් හි
 නොබැඳුණු සිතැත්තේ ද හෙතෙම උචිට යන
 ස්වභාව ඇත්තෙකැයි හෙවත් රැපලෝකාදීයෙහි
 පමණක් උපදින්තෙකැයි කියනු ලැබේ.

-
219. වරපෙවාකිං පුරුෂං
දුරතො කොන්ට්‍රේමුගතං
සූතිමිතතා සුහරු ව
අභිජනනයි ආගතං
220. තලේව කන්පස්සාදමලි
අස්මා ලෙකා පරං ගතං
ප්‍රස්ථාදානි පරිගණකනයි
පියං සැතුවිං ව ආගතං
(දෑනියුතු නැතුළු ඇත්තා)

බොහෝ කළක් මුළුල්ලේ ස්වකීය යාතින්ගෙන් වෙන්ව දුර රටකට ගොස් සිට සුවසේ ආපසු පැමිණී මිනිසේකු දැක නැයෝද ද මිතුයෝද හිතවත්තුද ප්‍රිතියට පත් වෙති. (220) එමෙන් මෙලොවින් පර ලොව ගිය, පින් කළ පුද්ගලයා (දුර සිට) පැමිණී පිය යාතියෙකු මෙන් (මහුගේම) පින් ඉදිරියට ඇවින් පිළිගනින්.



17. කොඩ වගා

221. කොඩ ජහේ, විපූජහෙයෙ මාතං,
සංයෝජනං සබැමතිකකමෙයෙ;
තං නාමරුජපසමිං අසර්ජමානං
අකිංචනං නෑ'තුපතනති දුකඩ
(නිශ්චාරිතාම - ගේරිණි ඇත්තා)

තොදය දුරු කරන්නේය, මාන්නය
විශේෂයෙන් පහ කරන්නේය, කාම බැමි ආදී සියලු
සාංසාරික බැමි ඉකුත් කරන්නේය. නාම රුප දෙක්හි
නො ඇලෙන, කෙලෙස් කරදර නැති ඒ පුද්ගලයා
කරා දුක් නොපැමිණෙනි.

222. යො වේ උප්පතින් කොධිං
 රථිං සහන්තිව බාරයේ,
 තම්හං සාරටීං බුද්ධි,
 රස්මිගොනො ඉතරෙ ජනො
 (ඇංග්‍රීසු - සිංහල ඇංජ්‍රී)

යමෙක් තමා ක්‍රූල හට ගත් කොඳය, දක්ෂ රථාවාරයයකු නොමග ගිය රථියක් හසුරුවා ගන්නා සේ හික්මවා ගනිද, ඒ පුද්ගලයා නියම රියදුරෙකැයි කියමි. එසේ සිත හික්මවා ගත නොහැකි පුද්ගලයා නිකමට තෝන් ලෙනුව අල්ලන්නොකැයි කියමි.

223. අකොකාධෙන පිනේ කොධිං;
 අසාදුං සාඩුනා පිනේ;
 පිනේ කදරියං දානෙනා;
 සවෙවන අලුකවාදිනිං
 (වෛත්‍යාචන - ප්‍රතිච්‍රිත ඇංජ්‍රී)

කොඳ කරන පුද්ගලයාට කොඳ නොකිරීමෙන් ඔහු පැරදිවිය යුතුයි, හෙවත් කොඳ නොකිරීමෙන් කොඳය ජය ගත යුතු. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදිවිය යුතු. තද මසුරා යම් යම් දේ දීමෙන් ජය ගත යුතු. ලොරු කියන්නා ඇත්ත කිමෙන් පැරදිවිය යුතු.

224. සවිවං හනු; න කුපේකඩයන;
 දජ්‍ය'පාසමිංපි යාවිතො
 විතෙහි තිහි ධාහෙහි
 ගවේෂ දෙවානසනිකේ
 (ඇංජ්‍රී - මුහුණ නොරු ඇංජ්‍රී)

ඇත්ත කියන්නේය; අනුත්ව නොකිපෙන්නේය;

තමා වෙත තිබෙන දෙය ස්වල්ප ව්‍යවත් අනුන් ඉල්ලු
කල් හි දිය යුතුය. මේ කරුණු තුන පිළිපැදීමෙන්
දෙවියන් සම්පයට යා හැකිය, හෙවත් දෙවිලොව
ඉපදිය හැක.

225. අහිංසකා යේ මූනයෝ
නිවිවං කායෙන සංමුතා
තේ යනති අභ්‍යතං ධිතං,
සර්ථි ගනත්ව හ සොචරේ
(ඇඟිල - සිංහල ඇංග්ලිය)

නිතර කායාදී දොරටු තුනෙන් සංවරයට
පැමිණි අනුත්ත හිංසා නොකරන්නා වූ යම් ගුමණ
කෙනෙක් වෙත් නම්, ඔවුනු යම් තැනකට ගියේ
යොක නොකෙරන් නම්, ඒ වුතුත්වී යාමක් තැනි
නිවෙනට පැමිණෙන්.

226. සඳා පාගරමානානානා
අහාරතානානු සිංහිනා
නිඛ්‍යානානා අධිමුතානානා
අරථා ගව්‍යනති ආසවා
(ගිර්ජ්‍යානුව - පුත්‍රා දායිය ඇංග්ලිය)

කෙලෙස් නිදි තැති බැවින් හැම කල් හි පිබිද
සිටින්නා වූ, දිවා රේ දෙකෙහි දික්ඡා පිටිමෙහි යොදී
සිටින්නා වූ, නිවනෙහි නියැලි සිතැති භාවනානුයේ
ගින්ගේ කාමාදී ආගුවයේ විනාශයට යෙත්.

227. පොරාණමෙතං අතුල,
තෙතං අස්ථ්‍යනාම්ව;
නිඹුනති තුණුනීමාසීනං
නිඹුනති බහුභාවිතං
මිතනාම්ව නිඹුනති
නරේ ලොකේ අනිඹුනෙයා
(පෝනවෑන - ඇඟිල උච්ච ඇංග්‍රීස්)

අතුලයෙනි, නින්දා කිරීමත් ප්‍රගංසා කිරීමත් බොහෝ පුරාණ එකකි. මෙය මෙකල පමණක් සිදු වන්නක් නොවේ. නිශ්චබිදව භූන්තභූට නින්දා කරන්, බොහෝ සේ කතා කරන්නාටද නින්දා කරන්, ප්‍රමාණවත් කතා ඇත්තභූට ද නින්දා කරන්; ලෝකයෙහි නින්දා නොලබන්නෙක් තැත.

228. න ව්‍යු'හු, න ව හවිසසති,
න වේ' තරහි විස්ති
විකනතං තිජ්දීතො පොසො,
විකනතං වා පසංධිතො
(පෝනවෑන - ඇඟිල උච්ච ඇංග්‍රීස්)

ඒකාන්තයෙන් හෙවත් හැම කල්හි නින්දා ලබන පුද්ගලයෙක් හෝ හැම කල් හි ප්‍රගංසා ලබන පුද්ගලයෙක් පෙරද නොවේ, අනාගතයෙහින් නොවන්නේය, දැනුත් විද්‍යාමාන නොවේ.

229. යං වේ විස්තුප්‍රසංසනති
අතුවිව සුවේ සුවේ,
අව්‍යුතුවතිං මෙධාවං
පස්සුසීලකමාහිතං

230. රෙකබං රමේබානදුසේව
කො තං නීත්තැමුමරහති?
දෙද්වාපි තං පසංස්හති,
ඉහමුණාපි පසංසිභෝ,
(ජ්‍යෙෂ්ඨ - අභ්‍යාච්‍ය ඇඟිල)

(කැඩි බිඳී ගිය සිල් නැති බැවින්) සිදුරු රහිත
පැවතුම් ඇති හාටනා ප්‍රයාවෙන් හා වතුපාරිගුද්ධී
දිලයෙන් යුක්ත වූ යමෙකුට දිනපතා විමසා බලා
පුරාසා කෙරෙන් නම්, (230) ජම්මු ගංගා පෙදෙසෙහි
හට ගත් රහිත් කළ කාසියක් වැනි (දොස් රහිත)
මහුව කවරෙක් නින්දා කරන්ට සමර්ථ වේද?
දෙවිවරුන් මහුව පසසත්, බුහ්මයා විසිනුත් හෙතෙම
පසස්නා ලදී.

231. කායපාකොපං රකෙබියන,
කායෙන සංවුතො සිය
කායදුවරිතං හිරව
කායෙන සුවරිතං වරේ
(ජ්‍යෙෂ්ඨ එක්ස්පුන් ඇඟිල)

කයින් කරන ප්‍රාණවධාදී පවිකම් දුරු
කරන්නේය, කයින් සංවර ඇත්තෙක් වන්නේය.
කාය දුශ්ච්වරිතය (සතුන් මැරීම, සොරකම, කාම
මිර්යාවාරය යන තුන) අත්හැර කයින් සුවරිතයෙහි
හැසිරෙන්නේය.

232. වවිපාකොපං රකෙබියන,
වාචාය සංවුතො සිය;
වවිදුවරිතං හිරව
වාචාය සුවරිතං වරේ.
(ජ්‍යෙෂ්ඨ එක්ස්පුන් ඇඟිල)


වචනයෙන් සිදුවන බොරු කිම ආදි
පවිත් වැළකෙන්නේය, වචනයෙන් සංවරයට
පැමිණෙන්නේය, වාග්දේශ්වරිතය දුරු කොට බොරු
නොකිම ආදි වාග් සුවරිතයෙහි හැසිරෙන්නේය.

233. මතොපකොපං රකෙබියන,
මතසා සංවුතො සියා;
මතොදුවවරතං හිතවා
මතසා සුවරිතං වරෝ
(ඡ්‍යෙෂ්ඩිය එකුණු ඇත්තේ)

සිතට වැදගත්තා රීර්ෂා මානාදිය දුරු
කරන්නේය; සිතින් සංවරයට පැමිණෙන්නේය.
(පවිත් සිතුවිලි වලට ඉඩ නොදීම සිත සංවර කිරීමයි.)
දැඩි ලෝහය ආදි මතොදේශ්වරිතය දුරු කොට සිතින්
සුවරිතයෙහි හැසිරෙන්නේය.

234. කායෙන සංවුතා ධීරා
අටේ වාචාය සංවුතා,
මතසා සංවුතා ධීරා
තේ වේ සුපරිසංවුතා
(ඡ්‍යෙෂ්ඩිය එකුණු ඇත්තේ)

යම පණ්ඩිත කෙනෙක් කයින් (දේශ්වරිත
නොකිරීමෙන්) සංවරයට පැමිණීයාහු ද, වචනයෙන්
සංවරයට පැමිණීයාහු ද සිතින් සංවරයට
පැමිණීයාහුද, ඔවුහු ඒකාන්තයෙන් මනා සංවරයට
පැමිණීයාහු වෙති.



18. මල වගන

235. පත්‍රිපලාසොව දැනි'සි;
යමුදුරසාප ව තං උපයිතා;
රියෙන්ගමුබේ ව තිවිධි
පාටෙයනම්පි ව තෙ න විජ්‍රති.
(ඇංග්‍රීසි - ගෞරෘත්‍යාකාරී)

තෙය් දැන් පසුවන් වී ගිය කොළයක් මෙන් ජරාවට පැමිණියෙහි, යමදුතයෝත් (-මැරෙන ලකුණුත්) තා කරා එළඹ සිටියාහ. පිරිහිමේ කෙළවරට පැමිණ සිටින්නෙහි; තට (පරලොව ගමනට) මාර්ගෝපකරණද තැත.

236. සේ කරෝහි දීපමතනහො;
 බියෝ වායම පණියිනො හට;
 නිදින්නමලෙළා අනිංගනො
 දිබඩා අරියහුම්මෙනිසි.
 (උර්ජවන - ගොජනකයෙනු ඇත්තේ)

එ් තෝර් තමාට පිහිටක් කර ගනුව, වහා උත්සාහ කොට තුවනැත්තේක් වෙව. (එසේ කිරීමෙන්) කෙලෙස් මල දුරු කොට කිළුවු තැනැත්තේක්ව දිව්‍යමය වූ ආරිය භුමියට පැමිණෙන්නෙහි.

237. උපහිතවයො ව දුනි'සි;
 සමපයාතො'සි යමස්ස සහනිකං;
 වාසොපි ව තේ හර්මී අහතරු;
 පාවෙයනමපි ව තේ න විජ්‍යති.
 (උර්ජවන - ගොජනකයෙනු ඇත්තේ)

තොර් දැන් ඉක්මගිය වයස ඇත්තේතකි; මරණයාගේ සම්පයට පැමිණියෙහි, තට මැරි යන අතරමග නවතින්ට තැනැක් ද තැත; මාර්ගේපකරණද තැත.

238. සේ කරෝහි දීපමතනහො
 බියෝ වායම පණියිනො හට;
 නිදින්නමලෙළා අනිංගනො
 න පුන ජාතිජරං උපෙනිසි.
 (උර්ජවන - ගොජනකයෙනු ඇත්තේ)

එ් තෝර් තමාට පිහිටක් කර ගනුව, වහා උත්සාහ කොට තුවනැත්තේක් වෙව; දුරු කළ කෙලෙස් කිළුවු ඇත්තේක් ව, නික්ලේදියෙක් ව තැවත ඉපදීමට හා ජරාවට නොපැමිණෙන්නෙහි.

239. අනුප්‍රධෙහන මෙධාවී
 එකලේකං බණ්‍ය බණ්‍ය
 කමමාරු රජතසේස් ව
 නිදිමෙ මලමතතෙනු.
 (ජේංචරි - බුද්ධානු ඇත්තා)

රන් රිදී වැඩ කරන්නා පිළිවෙළින් විකෙන්
 රික රිදියේ ඇති මල පහ කරන්නා සේ තුවණුත්තා
 තමාගේ කෙලෙස් කිළුවූ මොහොතක් පාසා විකෙන්
 රික කුමයෙන් දුරු කරන්නේය.

240. අයසාව මලං සමුයිතං
 තදුවිය තමෙට බාදති,
 විවං අතිධිතවරිතං
 සකකම්මානි හයනති දුගැතිං.
 (ජේංචරි - තිශ්ස නොරුන් ඇත්තා)

යකඩයෙන් හටගත් මලය එයින්ම නැගී එයම
 කා දමන්නා සේ විමසා බලන තුවණින් තොර වූ
 පුද්ගලයා ස්වකීය කරමයේම දුගතියට පමුණුවත්.

241. අසජ්ජයමලු මනතා;
 අනුයිහමලු සරු;
 මලං වත්තාස්ස කොසජ්ජං;
 පමාල්‍යේ රකඩතො මලං.
 (ජේංචරි - ලැංඡායි නොරුන් ඇත්තා)

මන්තු ආදි කට පාඩම් කළ දේ (නැවත නැවත
 පාඩම් තොකිරීමෙන් සිහි තැකි වෙන බැවින්) තො
 හැදැරීම කිළුවූ කොට ඇත්තාහ. ප්‍රතිසංස්කරණය
 තොකිරීමෙන් ගෙවල් කිළුවූ බවට පත් වෙති. කුසීත
 බව ගිරිර වර්ණයට කිළුවති. වතුපිටි ආදියක් හෝ

දිලාදියක් රක්නහුට (ඒ ගැන නොසලකා) ප්‍රමාද වීම කිළුවකි.

242. මලුරේය දුච්චරිතං;
මලෙපරං දදනො මලං;
මලා වේ පාපකා ධමමා;
අසම් ලොකේ පරමණි ව
(ඝේනවී - ඇල ප්‍රූයා ඇත්බ)

ස්ත්‍රීයනට දුශ්චරිතයෙහි හැසිරීම කිළුවකි; යමක් දෙන්නාට මසුරුකම කිළුවකි; පාපධර්මයේ මෙලාවිහිද පරලාවිහිද ඒකාන්තයෙන් කිළුවු වෙති.

243. තනො මලා මලුතරං;
අවිප්‍රා පරමං මලං;
විතං මලං පහරවාන
නිමමලා නොට හිකකවා
(ඝේනවී - ඇල ප්‍රූයා ඇත්බ)

ඒ හැම කිළුවු වලට වඩා බලවත් කිළුවක් ඇත. අවිද්‍යාව හැම කිළුවු ඉක්මවා සිටි කිළුවකි. මහණෙනි, ඒ මලය දුරු කොට කිළුවු නැත්තේ වවි.

244. සුපිවං අහිර්කෙන
කාකසුරෙන ධංසිනා
පක්ඩිනා පගබෙනා
සංකිලුවෙයින එවිතං
(ඝේනවී - ත්‍රීලු සාර්ක ඇත්බ)

හය ලැජ්ජා නැත්තා වූද, කවුඩු මෙන් ගසා කැමෙහි දක්ෂ වූද, අනුන් ගුණ මකන්නා වූ ද, තමාට අයිති තැනි වැඩට පනින්නාවූද, උඩගු ස්වභාව ඇති,

කිලිටි ජීවිතයක් ඇත්තාහු විසින් ජීවත් වීම පහසුය.

245. හිරිමතා ව දුපේවං
නිවවං සුවිගවෙසිනා
අඹිහෙත් පාගධෙහන
සුදුධාරීවෙන පසෙනා
(ඝේන්වීන - දුර්ල සර්කා ඇත්බ)

පවි කිරිමට හය හා ලැප්පා ඇති, නිතර පිරිසිදු ක්‍රියා කිරිමට සෞයන, කුගල ක්‍රියාවහි පසු නොබස්නා, උඩිගු බවක් නැති, පිරිසිදු ජීවිතයක් ඇති, දුරදිග බලන්නා වූ පුද්ගලයා විසින් ජීවත් වීම අපහසුය.

246. යො පාණුමරිපාතෙති,
මුසාවාදං ව හාසති
මෙළකේ අදිතිනා ආදියති,
පරදාරං ව ගව්පති.

247. සුරාමෙරයපානං ව
යො නරෝ අනුයුකුපති,
ඉධෙව මෙසො මෙකසමිං
මූලං බිණුනි අත්තනො
(ඝේන්වීන - උච්චුන් 500ක ඇත්බ)

යමෙකු සතුන් මරයි ද, බොරු කියයිද, ලෙස්කයෙහි නොදුන් දදය ගනී ද, අනුන්ගේ භාරයාවන් කරා යේ ද, මත්පැන් බිමෙහි යෙදේද, ඒ පුද්ගලයා මෙලාවදීම තමාගේ සම්පත් නැමැති මූලය සාරාගනී. (තමා විපතට හෙලා ගනී.)

248. එවං හො පුරිස, පානාහි:
 පාපධම්ම ආසක්කාදතා
 මා තං ලෙහො අධිමෝ, ව
 විරං දුක්ඛාය රැඹයුණ
 (ජේංචරි - උච්චාන් 500ක් ඇත්ති)

පින්වත් පුරුෂය, මෙසේ දැනගනුව: පවිච්චාව ඇත්තේ නොහික්මුණ ක්‍රියා කරන්නේය. ලෙස්හය අධර්මය යන දෙදෙන තා බොහෝ කලක් සසර දුක් විදීම පිණීස නවත්වා නොගනිත්වා.

249. දැඩි වේ යට්ටාසද්ධිං
 යට්ටාපසාදනා ජහො,
 තත්ත්ව වේ මංකු යො හොති
 විරෝධං පානහොජහො,
 න සො දිවා වා රත්තිං වා
 සමාධිං අධිග්‍රහණති.
 (ජේංචරි - ඩිජ්‍යොන් ඇත්ති)

මහජනයා තම තමන්ට ගුද්ධාව ඇති පමණින්, පැහැදිම ඇති පමණින් දන් දෙයි, යම් පුද්ගලයෙක් ඒ අනුන් දෙන ආහාර පානයෙහි නොසතුවූ වේ නම්, හෙතෙම දාවල් හි හෝ රාත්‍රියෙහි සිමේ එකග බව (සමාධිය) නොලබයි.

250. යස්ස වෙතං සමුවැනකං
 මූලකවිතං සමුහතං,
 ස වේ දිවා වා රත්තිං වා
 සමාධිං අධිග්‍රහණති
 (ජේංචරි - ඩිජ්‍යොන් ඇත්ති)

යමකු විසින් මේ (මේ හෝජනයෙහි) නො

සතුටුවේම (මූණ හකුලා ගැනීම) මනාසේ සිද දමන ලද්දේ ද, මූල් සහිතව උදුරු දමන ලද්දේ ද, හෙතෙම දාවල් හී හෝ රාත්‍රියෙහි සමාධිය ලබයි. (සින් එකග බවට පත් වේ.)

251. නරවී රාශසමා අගේ,
නරවී දොසසමා ගහො,
නරවී මොහසමං ජාලං,
නරවී තත්තාසමා තදී
(පේන්වන - උච්ච මැයිය 500ක ඇත්තා)

රාග ගින්නට සමාන ගින්නක් නැත. ද්වේෂයට සමාන දැඩි අල්ලා ගැනීමක් නැත. මෝහය වැනි අවුල් ජාලයක් (දැලක්) නැත. තං්ඡ්‍රාව වැනි ගංගාවක් නැත. (දැඩි අල්ලා ගැනීම නම බද්ධ වෙරයයි. දැලකට අසු වූ සත්ත්වයන් මැරෙන්නේ එක් වරකි; තං්ඡ්‍රා නමැති දැලට අසුව්වෙර් එයින් මිදෙන තුරු අනන්ත වාරයක් මරණයට පත් වෙති.)

252. සුදුස්සං විරෝ අසේදුද්දසං,
අතතනො පන දුදුසං;
පරෙසං හි සො විරෝති
ඡප්පාති යට්‍ය භුසං;
අතතනො පන ජාදෙති
කලිං ව කිතවා සයේ
(හදුනු තුවර - බණ්ඩක සිදු ඇත්තා)

අනුන්ගේ දොස් දැකීම පහසුය; තමාගේ දොස් දැකීම අපහසුය; මෙතෙම අනුන්ගේ දොස් බොල් වී සුළගේ පහකර හරින්නා සේ නගා පෙන්වයි; කපටි පක්ෂී වැද්දෙකු කොළ අතු ආදිය ඇදුගෙන තමා

සගවා ගන්නා සේ තමාගේ වරද සගවා ගනී.

253. පරවරුතුපසිසා
 නිවව උරකාහසකුදිනො
 ආසවා තසා වධීනති
 ආරා සො ආසවකඩා
 (ඝේන්ටන - උරකාහා සංස්ක්‍රී තොරතු ඇත්තා)

නිතර අනුන්ගේ දොස් සොයන්නා වූ, දොස් සොයා ඇද කුද කියන්නා වූ ඒ පුද්ගලයාගේ ආගුවයේ වැඩින්; හෙතෙම කාමාදී ආගුවයන් ක්ෂය කිරීමෙන් ඉතා දුරය.

254. ආකාස පද්ධ තරී;
 සමණු තරී බාහිරේ;
 පරංවානිරතා පත්,
 නිපුපසකුවා තරාගතා
 (ඝේන්ටන එංචුය - ප්‍රාග් ඇත්තා)

අහසෙහි පියවර නැත. බුදු සස්නෙන් පිටත්හි නියම ගුමනයෙක් නැත. සත්ත්වයේ තෘප්තා-මාන-දාත්මීන් හි ඇලුනාභාය. බුදුවරයේ ඒ තෘප්තාදී ප්‍රපාව (පමාවීම්) නැත්තේය.

255. ආකාස පද්ධ තරී;
 සමණු තරී බාහිරේ;
 සංඛාර සස්සතා තරී,
 තරී බුදුහමිකුදීතං
 (ඝේන්ටන එංචුය - ප්‍රාග් ඇත්තා)

අහසෙහි පියවර නැත. බුදු සස්නෙන් පිටත්හි මහණෙක් නැත. හැමදා පවත්නා සංස්කාරයේ නැත්තාහ. බුදුවරුන්ට කම්පා වීමක් නැත.



19. බිමෙවයි වගක

256. න තෙන හොති බමෙටේයි
යෙන් රථිං සහසා න යෙ
යෙ ව අන්ථිං අන්ථිං ව
ලහො තිවේෂයන පත්තිතො

257. අසාහසෙන බමෙන
සමෙන නයති පරෙ,
බමෙසා ගුතොතා මෙධාවී
බමෙටේයිති ප්‍රව්‍ලති
(ඇත්තෙවන - තිනිස කත්තවනු ඇත්තා)

විනිශ්චය කටයුතු අර්ථය යුත්තියෙහි
තරකානුකුලව නොවිසදාද එපමණින්ම මහු
විනිශ්චය කාරයෙක් නොවේ. යම් නුවණැත්තෙක්
යුත්තියත් අයුත්තියත් දෙක තිශ්චය කොට, ඉක්මන්
නොවී යුත්ති ධර්මයට අනුව අන්තර්යන් ජය පරාජයට
පමුණුවයිද ධර්මය විසින් රක්නා ලද ඒ බුද්ධිමතා
විනිශ්චය කාරයා යයි කියනු ලැබේ.

258. න තෙන පණ්ඩිතො හොති

යාචතා බහු භාසති;

බෙමි අවෙරි අහයෝ

පණ්ඩිතොති ප්‍රව්‍යවති

(උර්ජනවල - එක්ස්ප්‍රේෂන සිංහල ඇඟිල)

බොහෝ දේ කථා කළ පමණින් පණ්ඩිතයෙක්
තොවේ. උච්චරි වලින් මිදුණු, දුර්වලින නැමැති
වෙටර නැති, අනුන්ට බිය තො උපද්‍රවන පුද්ගලයා
පණ්ඩිතයා යයි කියනු ලැබේ.

259. න තාචතා ධමමධරෝ

යාචතා බහු භාසති;

යො ව අපාමලි සුජවාන

ධමමං කායෙන පසසති

ස වෙ ධමමධරෝ හොති

යො ධමමං හපපම්පේති

(උර්ජනවල - විජ්‍යාන රුහුණ ඇඟිල)

බොහෝ සේ කථා කළ පමණින් ධර්මධරයෙක්
තොවේ. යමෙක් ස්වල්ප ධර්මයක් අසාගෙනත්
නාමකායයෙන් හෙවත් සිතින් ධර්මය දකී ද, යමෙක්
ධර්මය පිළිපැදිමෙහි ප්‍රමාද තොවේ ද හෙතෙම
ධර්මධරයා නම් වේ.

260. න තෙන ටේරෝ හොති

යෙන්ස් පලුතිං සිරෝ;

පර්පකො වයෝ තසස,

මොකපිනෙනුති වුවවති

(උර්ජනවල - ලක්ෂණ භාෂ්‍ය තොරතු ඇඟිල)

යමෙකුගේ හිස කෙසේ පැසුණු පමණින්ම

හෙතෙම ස්ථ්‍රීලීඛ නමක් නොවේ. මහුගේ වයස මෝරා ගියේය. මහුට “හිස් මහල්ලා” යයි කියනු ලැබේ.

261. සමඟ සවවං ව ධමො ව
අතිංසා සංයමා දමො,
ස වේ වනතමලු දීරෙ
රේරෙ ඉති පවුවති
(ජ්‍යෙෂ්ඨ - බෞජ්‍යා තද්දිය නොරූ ඇඟල්)

යමෙකු කෙරෙහි සත්‍යයත්, ලෝකෝත්තර ධර්මයත්, කරුණා මෙමත්‍ය ආදියත්, ශිලසංයමයත්, ඉන්දිය දමනයත් පිහිටියාහුද, වමාරා දැමු කෙලෙස් කිළුට ඇති ඒ නුවණුත්තා ස්ථ්‍රීලීඛ යයි කියනු ලැබේ.

262. න වාකාරණමතෙන
වත්තාපොක්බරනාය වා
සාධුරුපො තරු හොති
ඉසුළුකි මවපර සයේ
(ජ්‍යෙෂ්ඨ - බෞජ්‍යා ණිජුරු ඇඟල්)

හොබනා වවන කි පමණින් හෝ ගරීරයේ මනා වර්ණ සටහන් ඇති පමණින් හෝ අනුන්ට එර්ජයා කරන, තද මසුරු වූ, කපට වූ මිනිසා යහපත් මිනිසෙක් නොවේ.

263. යස්ස වෙතං සමුවපිනකං
මූලුකවවං සමුහතං,
ස වනතදුසො මෙධාවි
සඩු රුපොත වුවති
(ජ්‍යෙෂ්ඨ - බෞජ්‍යා ණිජුරු ඇඟල්)

යමෙකු විසින් එර්ජයාමානාදිය මනා සේ සිඳී

දමන ලද්දේදී, මූලින් උදුරා නසන ලද්දේ ද, ඒ වමාරා දැඩි කෙලෙස් ඇති පණ්ඩිතයා සත්පුරුෂයෙකුයි කියනු ලැබේ.

264. න මුණිකෙන සමණ්‍ය
 අධිකො අලුකං හණං;
 ඉවත් ලොහසමාපනෙනා
 සමණ්‍ය දිං හට්සුකරි?
 (ජේජ්වන - ගජ්ඩා තිජ්‍යව ඇඟ්ල)

රකින ශිලයක් නැති බොරු කියන පුද්ගලයා හිස මුඩු කළ පමණින් මහජෙනක් නොවේ. නොයෙක් දේ ලබන ආගාවන් හා ලැඩි දෙයට ඇලෙන ලෝහයෙන් යුතු පුද්ගලයා කෙසේ නම් ගුම්ණයෙක් වේද?

265. යො ව සමෙති පාපාති
 අත්‍යුංශ්‍යුලාති සඩ්බිසො,
 සම්තතා නි පාපානං
 සමණ්‍ය නි පවුවති
 (ජේජ්වන - ගජ්ඩා තිජ්‍යව ඇඟ්ල)

යමෙක් කුඩා මහත් වූ පවි හැම ආකාරයෙන් සංසිඳවයි ද, එසේ පවි සංසිඳව් බැවින් ගුමන යයි කියනු ලැබේ.

266. න තෙන හිසුව හොති
 යාවතා හිසුබතේ පරෝ;
 විසුසං ධමමං සමාඳුය
 හිසුව හොති ත තාවතා.
 (ජේජ්වන - බුල්භා ඇඟ්ල)

අනුන්ගෙන් පිඩු සිගා ගත් පමණින් හිසුවක්
නොවේ. දුගඳ හමන (පිළිකුල් කටයුතු) දුශ්චරිතයන්
හි යෙදී වසන පුද්ගලයා හිසුවක් නොවේ.

267. යෝ'ධ පුණුදුදං ව පාපං ව
බාහෙරවා බූහමවරයවා
සංඛාය ලොකේ වරති,
ස වේ හිසුවති ව්‍යවති.
(ජේජාච් - බමුණු ඇරඹ)

මේ ලේඛයෙහි යමෙක් පින් ද පවි ද දුරු
කොට බූහමවරයාවන් යුක්තව ස්කන්ධ ආදිය
නුවණීන් සලකා බලා හැසිරේ නම් හෙතෙම
හිසුවකැයි කියනු ලැබේ.

268. න මොනෙන මුති හොති
මූහුරෑපො අවඟුසු;
යො ව තුමංව පගෙයා
වරමාදාය පණ්ඩිතො.

269. පාපාති පරිවරෝති,
සමුති, තෙන සො මුති
යො මූහාති උහො ගෞකේ
මුති තෙන පවුවති
(ජේජාච් - තීත්තකයු ඇරඹ)

මුළා ස්වභාව ඇති අයුළානයා කතා නොකොට
හුන් පමණින් 'මුති' නම් නොවේ. යම් නුවණැත්තෙක්
තරාදිය අතට ගත්තකු මෙන් කිරා බලා යහපත් දෙය
රගෙන අයහපත් අකුළයෙන් දුරු කරයිද, හෙතෙම
'මුති'නම් වේ, ඒ කාරණයෙන් හෙතෙම මුති වේ.
යමෙක් මෙලොව පරලොව දෙකම අනිත්‍යාදී

වගයෙන් පිරිසිදු දති ද ඒ කාරණයෙන් හෙතෙම මුති යයි කියනු ලැබේ.

270. න තෙන අරයා ගොති
යෙහ පාත්‍රාති හිංසති;
අහිංසා සඩනිපාත්‍රාතිං
අරයාති ප්‍රව්‍ලවති
(ඝේන්ටින - එස්ස්ඩ්‍රැනු ඇංඛ්ලි)

සත්ත්වයන් හිංසා කිරීමෙන් ආර්යයෙක් නොවේ,
හැම සතුන්ට හිංසා නොකරන්නා ආර්යයෙකැයි කියනු
ලැබේ.

271. න සිලෙභතමතෙන
බහුසලේච්ච වා පුත්
අව වා සමාධානෙන
විච්චව සයනෙන වා

272. ව්‍යුත්ම තෙකුමම සුබං
අපුවුස්සන සෙවිතං,
හිකුතු විස්සාසමාපාදී
අයෙනෙන ආසවකඩයං
(ඝේන්ටින - ඩිජ්‍යුලු ඇංඛ්ලි)

සිල් හා ඔතාංග පිරු පමණින් හෝ,
උගත්කම ඇති පමණින් හෝ, සමාධි ලැබූ පමණින්
හෝ විවේකස්ථානයක විසූ පමණින් හෝ “මම
පාථග්‍රනයන්ට නොලැබිය හැකි කාමයන්ගෙන්
වෙන්වීමේ සැපය ලබමි”සි තාප්තියට නොපැමිණිය
යුතු. ඒ හිසු නම (ඒ තාක්) ආගුවක්ෂයට හෙවත්
රහත් බවට නොපැමිණියේය.



20. මගා විගා

273. මගානවධිංගිකා සෙටෙයි;
සවානු වතුරු පඩු;
වරාගා සෙටෙයි ධම්මානු
දීපඩානු ව වක්‍රිමා
(ජ්‍යෙෂ්ඨ - සිංහල 500ක ඇත්තා)

මාර්ගයන් අතුරෙන් අංග අටක් ඇති ආර්ය
මාර්ගය උත්තමයි. සත්‍යයන් අතුරෙන් ආර්යය සත්‍ය
සතර ප්‍රධානයි. ධර්මයන් අතුරෙහි විරාගය හෙවත්
නිවණ ග්‍රෑශ්‍යයි. දෙපා ඇත්තන් අතරෙහි පසැස්
ඇති බුදුරජ ග්‍රෑශ්‍යයි.

274. විසොව මගෙ, නර්ත් සේනාලු
 දිසෝනයා විසුද්ධියා;
 විතමති තුමෙහ පටිපත්ත්,
 මාරසොය් තං පමොහනං
 (ජේනවී - සිංහල 500ක ඇත්බ)

නිවන ලැබීම සඳහා ඇත්තේ මේ මාර්ගය
 පමණයි; අන් මගක් නාත. තෙපි මේ මාර්ගයෙහි
 පිළිපදිච් (ගමන් කරවි), මෙය මාරයා මුළා කරන්නකි,
 මාරයාට අපු නොවී යන මගකි.

275. විතමති තුමෙහ පටිපතනා
 දුක්ඩිස්සනං කරස්සට්
 අකඩානො වෙ මය මගෙ
 අකුත්තාය සලු සත්ත්තිං;
 276. තුමෙහති කිවව් ආතපෝ;
 අකඩාතාරු තථාගතා
 පටිපතනා පමොකඩනි
 සඩායිනො මාරබඩනා
 (ජේනවී - සිංහල 500ක ඇත්බ)

මේ මාර්ගයෙහි පිළිපන් තෙපි දුක කෙළවර
 කරන්නාහුය. රාගාදී මුල් උදුරන සැටි දැනගෙන මා
 විසින් මාර්ගය දෙසන ලදී. (276) විරෝධ වැඩිම ඔබ
 විසින් කළ යුතුය. බුදුවරු මාර්ග කියා දෙන්නොය. ඒ
 මාර්ගයෙහි පිළිපදිමින් දාන වඩන්නොය මාරයාගේ
 බැමි වලින් මිදෙත්.

277. සබඩ සංඛාරා අතිවා'ති

යදා පක්‍රූපාය පස්සනි,

අව් තිබේනැති දුකෙඩ;

විස මගෙනා විසුද්ධියා

(ජේංචර් - එක්ස්ත් 500ක ඇත්ල)

ලෝකයෙහි ඇත්තාක් සියලු දේත් සියලු
සත්වයෙක්ත් නිත්‍ය නෙවතියි යම් කළක දකීද, එවිට
දුකෙහි (හෙවත් සසරෙහි) කළකිරේ. මෙය නිවන
ලැබීමට මගකි.

278. සබඩ සංඛාරා දුක්ඛා'ති

යදා පක්‍රූපාය පස්සනි,

අව් තිබේනැති දුකෙඩ;

විස මගෙනා විසුද්ධියා

(ජේංචර් - එක්ස්ත් 500ක ඇත්ල)

සියලු වියුන සහිත - වියුන රහිත දේ දුක්
සහිත යයි යම් කළක විද්‍රේගනා ප්‍රයුවෙන් දකීද,
එකල සසර දුකෙහි කළකිරේ. එය නිවන ලැබීමට
මගකි.

279. සබඩ ධමමා අනත්තා'ති

යදා පක්‍රූපාය පස්සනි,

අව් තිබේනැති දුකෙඩ;

විස මගෙනා විසුද්ධියා

(ජේංචර් - එක්ස්ත් 500ක ඇත්ල)

සියලු සවියුනක-අවියුනක දේ ආත්ම
නැත්තාහු යයි නුවණීන් දකීද, එකල සසර දුකෙහි
කළකිරේ. එය නිවන ලැබීමට මගකි.

280. උයේනකාලමේ අනුයිහානො
පුවා බලී ආලුසියා උපෙනො
සිංසනනසිංකප්පමනො කුසීනො
පසුදාය මගෙන අලුසො හ විජ්‍යති
(ජේජ්වන - පධාන කෝචික තිස්ස නොරුණ ඇඟ්බ)

ලත්සාහයෙන් ත්‍රියා කළ යුතු කාලයෙහි
ලත්සාහවත් නොවන්නා වූ, ගක්ති සම්පන්න තරුණ
වයසින් යුක්ත වූවත් අලසකමින් යුත්, කාම විතරක
ආදිය නිසා ගිලා බැස්සා වූ යහපත් කළුපනා ඇති
කුසීතයා ප්‍රජාවෙන් ලැබිය යුතු ආය්සීමාරගය
නොලබයි.

281. වාචානුරක් මනසා සුසංව්‍යෙනො
කායෙන ව අකුසලං හ කයිරු;
විතෙ තයෙ කම්මපටේ විසොධයේ
ආර්ධය මගෙන ඉසියාවේදිතං
(ජේජ්වන - ප්‍රක්ෂෑප්‍රාන්‍ය ඇඟ්බ)

වවනය රකින්නේ හෙවත් වාග් දුශ්චරිතයෙන්
තොර වූයේ, සිතින් මනා සංවරයට පත් වූයේ
කයින් ද අකුසල් නොකරන්නේය. මේ කායකරමාදි
කර්මපථත්‍යන පිරිසිලු කරන ප්‍රදේශලයා ආය්සීයන්
ප්‍රකාශ කළ මාරගය ලබන්නේය.

282. යොගා වේ ජායතී හුරි,
ඇයොගා හුරිසංඛයෙ;
විතං දේවිධාපටිං සැදුවා
හවාය විහවාය ව
තරිත්වාතං තිවෙසෙයා
යට් හුරි පවතිනි
(ජේජ්වන - පොට්ඨිලු නොරුණ ඇඟ්බ)

හාටනා කිරීමෙන් නුවණ උපදී හෙවත් වැඩි; හාටනාවහි නොයෙදීමෙන් නුවණ පිරිහේ. අහිවැද්ධිය හා අනහිවැද්ධිය පිණිස පවත්නා මේ දෙම්සන්ධිය (කරුණු දෙක) දැනගෙන නුවණ වැඩිනා ආකාරයෙන් තමාගේ සිත පිහිටුවා ගත යුතුයි.

283. වතං ජිනදාරී, මා රැකඩිං;
 වතනො පායති හයය
 පෙනවා වතං ව වතරිකුව
 නිඛනා හොට සිංඛලෝ
 (ජේජ්වල - මහැලු තිකුණු වර්ෂක ඇත්තා)

කෙලෙස් වනය කපා දමචි, ගස් නොකපවි; හය උපදින්නේ (කෙලෙස්) වනයෙනි. මහණෙනි, මහ ගස් ද ඒවා යට ඇති කුඩා ගස් ද (හෙවත් ලොකු - කුඩා කෙලෙසුන්) කපා දමා තෘප්තා නැත්තේ වවි.

284. ගාවං හි වතබේ න ජිප්පති
 අතුමතෙකා'පි තරස්ස තාරසු
 පටිබඳමනො'ව තාව සේ
 වචේ බිරුපකේ'ව මාතර
 (ජේජ්වල - මහැලු තිකුණු වර්ෂක ඇත්තා)

යම තාක් කල් ස්ථින් කෙරෙහි පවත්නා පුරුෂයාගේ ස්වල්ප මාත්‍ර වූත් කෙලෙස් බැමුම නොසිදේ ද, ඒ තාක් කල්, කිරී බොන වස්සා මව දෙන පසුපස්සේ යන්නා සේ, හෙතෙම පිළිබඳ සිත් ඇත්තේම වේ.

-
285. උච්චේෂු සිහෙහමතනෙනෑ
කුම්ඩ් සාරදීකාව පාණිනා;
සහනිමගෙමෙව බුෂනය;
නිබාණා ආගතෙන දෙසිතං
(ජේංචරි - සැර්පුන් ග්‍රෑයන්ස් ගාලුයෙකු ඇත්ති)

සරත් කාලයෙහි (හෙවත් වප්-ඉල් දෙමස තුළ) හට ගත් හෙළ මානෙල් මලක් අතින් කඩන්නා සේ තමා තුළ පවත්නා ස්නේහය කඩා දමව; ගාන්ති මාර්ගයම වචව. නිවණ ගාන්තියකැයි බුදුරඳන් විසින් දෙසන ලදී.

286. ඉඩ වස්ස වසිස්සාම්,
ඉඩ හෙමන්තාගිමනිසු,
ඉති බාලෝ ව්‍යිශෙනති;
අන්තරාය ත බුජ්ජ්ධරි
(ජේංචරි - උච්චා නායකෙකු ඇත්ති)

වර්ෂා කාලය මෙහි ගත කරන්නෙම්, ශිත සාතු-
උෂ්ණ සාතු දෙක මෙහි ගත කරන්නෙමියි අදාළයා
සිතයි. පැමිණෙන්නට තිබෙන අනතුර ගැන නොදතී.
(කොයි අවස්ථාවේ දී වුවත් මරණය පැමිණිය හැකි
බැවි නොසිතයි.)

287. තං ප්‍රාත්‍යාපන්සමමතනං
බහාසනනමනසිං නරං
ස්‍යතතං ගාමං මහොශේ'ව
මවතු ආදාය ගව්ති
(ජේංචරි - කිසා ගාලුන් ඇත්ති)

දරුවන් හා තමා අයත් ගවාදී සතුන් නිසා


උඩගු බවට පත් ඒවා කෙරෙහි විශේෂයෙන් ඇලුණු සිතැති මිනිසා මාරයා ගෙන යයි; කුමක් මෙන් ද? මිනිසුන් නිදා සිටින විට පැමිණී මහ ගෙවතුරක් ඒ මිනිසුන් සහිත ගම ගසාගෙන යන්නාක් මෙති.

288. න සහති පුරතා තාණාය,
න පිතා නපි බඟධවා;
අනෙකෙනු දිපහනස්ස
තරවී කුරේසු තාණාතා
(ජ්‍යෙෂ්ඨ - වෘත්තාචාර ඇදුම්)

මරුවා විසින් මකින ලද්දහුට පූත්‍රයෝ පිහිට (පිණීස) නොවෙත්, පියවරුත් නැයෙන් පිහිට නොවෙත්. ඔහුට නැයුත්ගෙන් පිහිටක් නැත.

289. විනමන්වසක කදාව
පණ්ඩිනො සීල සංවුතො
නිධ්‍යාත්මකත් මගින්
චිප්පමෙව විසේදයේ
(අර්ථාත් - ප්‍රතිච්‍රිත ප්‍රාග්ධන)

සිල සංවරයෙන් යුතු තුවණැක්තා මේ කාරණය දැනගෙන තිවනට යන මග වහාම ගුද්ධ කරගන්නේය.



21. පැකිණුහාන වගය

290. මතතාසුඩ පර්විගා
 පසේස වේ විපුලම සුඩං
 වරේ මතතාසුඩං දීරෝ
 සමපසෙං විපුලම සුඩං
 (ඇව්‍යේචන - මූල්‍ය පෙන් ක්‍රියාකාරක)

තාවකාලික අල්පමාත්‍ර සැපයක් අත් හැරීමෙන්
 මහත් සැපයක් දකී නම්, තුවණුත්තා ඒ මහත් සැපය
 දෙස බලමින් අල්පමාත්‍ර සැපය අත්හරින්නේය. (කාම
 සැපය තාවකාලික අල්පමාත්‍ර එකකි. ධ්‍යාන සැපය
 රට වඩා උසස් සැපයකි.)

291. පරදුකුඩුපලුනෙන
අත්‍යන්තේ කුබම්වැනි,
වෙරසිංසිගි සංසියේ
වෙරා සො හ පරමුවිති
(ජ්‍යෙෂ්ඨ - කිකිල් බ්‍රිත් නෑ ඝ්‍යුෂියක ඇත්ති)

යමෙක් අනුත්ත දුක් දීමෙන් තමාට සැප
කැමති වෙද වෙරයෙන් බැඳුණු සිතැති හෙතෙම
වෙරයෙන් නිදහස් නොවේ.

292. ය හි කිවිවිං තදපවිද්‍යාව,
අකිවිවිං පන කයිරති;
උනනළාහාං පමතාහාං
තොසා වඩිහති ආසවා
(භාද්‍රිය තුවිත - භාද්‍රිය ත්‍රිකුණාම ඇත්ති)

යම් කිසිවෙකු විසින් කළ යුතු දෙය නොකොට
හරින ලද්දේ ද, නොකළ යුතු දෙය කරනු ලැබේ
ද, මානයෙන් උඩගූ වූ ප්‍රමාදී වූ ඒ පුද්ගලයන්ගේ
ආගුවයෝ වැශේත්.

293. යෙසා ව සුස්මාරද්‍යාව
නිවිවිං කායගනා සති,
අකිවිවිං තේ හ සෙවනති,
කිවේවි සාහවවකාරනා;
සතාකං සමප්‍රතානාහාං
අත්‍යාං ගව්තතති ආසවා
(භාද්‍රිය තුවිත - භාද්‍රිය ත්‍රිකුණාම ඇත්ති)

යම් කෙනෙකුන් විසින් කාය ගතා සතිය නිතර
වඩනු ලැබේද, මිවුහු නොකටයුතු (සිරුර ඔප මට්ටම
කිරීම ආදිය) නොකරත්, කළ යුතු භාවනාවහි නිතර

යෙදෙන්, සිහි නුවණීන් යුතුව කියා කරන මධ්‍යන්ගේ
ආශ්‍රාවයේ විනාශයට යෙත්,

294. මාතරං පිතරං හනඩවා
 රාජානො දේව ව බහියෝ
 රයිං සානුවරං හනඩවා
 අතිසො යාති බුජමලනු)
 (භාෂ්‍ය ආචාර - භාෂ්‍ය සිංහල ඇරඹ)

බාහ්මණ තෙමේ මව ද පියා ද ක්ෂේත්‍රය රජුන්
 දෙදෙනෙකුන් ද අනුවරයන් සහිත මූල්‍ර රටක් ද නසා
 විපත් නැතිව ගමන් කරයි. (මෙහි මව නම් තාජ්ණාවයි.
 පියා නම් මානයයි. රජ දෙදෙන නම් ගාස්වත-
 උවිපේරද දාජ්ධී දෙකයි. අනුවරයා නන්දිරාග යයි. රට
 නම් ඇස් කන් නාසා ආදි දොලාස් ආයතන යෝයි.)

295. මාතරං පිතරං හනඩවා
 රාජානො දේව ව සොජවීය
 වෙයෙගෙපක්‍රමමං හනඩවා
 අතිසො යාති බුජමලනු)
 (ජ්‍යෙෂ්ඨ - දාත්‍යාච්‍රක ඇරඹ)

බාහ්මණ තෙමේ මවද පියාද බාහ්මණ වංශික
 රජුන් දෙදෙනෙකුන් ද ව්‍යාසුයා පස්වෙනි කොට
 ඇති සතුන් ද නසා නිරුපදිතව යයි. (මෙහි ව්‍යාසුයා
 පස්වෙනි කොට ඇති සත්ත්‍ය නම් කාමවිෂන්ද-
 ව්‍යාපාද-ලීනම්දේ-ලද්ධවිෂ-කුක්කුවිෂ-විවිකිවිෂ යන
 නීවරණ පසයි. ඉතිරි මව පියා දිහු උඩ ගාලාවේ කි
 ලෙසින් දත යුත්තාහ.)

296. සුප්පබූධිං පබුරුණධනි
සඳු ගොතමසාවකා),
යෙසං දිවා ව් රැනෙනා ව
නිව්වා බුද්ධගතා සති
(ජේජ්වන - දාත්ත්‍රේෂ ඇත්ති)

යම් කෙනෙකුන්ට ර් දාචල් දෙකෙහි නිතර
ඩුඩු ගුණ සිහි කිරීම පවතී නම් ඒ ගොතම ග්‍රාවකයෝ
හැම කල් හි මනා පිබිදීමෙන් පිබිදෙන්.

297. සුප්පබූධිං පබුරුණධනි
සඳු ගොතමසාවකා),
යෙසං දිවා ව් රැනෙනා ව
නිව්වා ධම්ගතා සති
(ජේජ්වන - දාත්ත්‍රේෂ ඇත්ති)

යම් කෙනෙකුන්ට ර් දාචල් දෙකෙහි නිතර
ඩරුම ගුණ සිහි කිරීම පවතී නම් ඒ ගොතම ග්‍රාවකයෝ
හැම කල් හි මනා පිබිදීමෙන් පිබිදෙන්.

298. සුප්පබූධිං පබුරුණධනි
සඳු ගොතම සාචකා),
යෙසං දිවා ව් රැනෙනා ව
නිව්වා සංග්‍රහතා සති
(ජේජ්වන - දාත්ත්‍රේෂ ඇත්ති)

යම් කෙනෙකුන්ට ර් දාචල් දෙකෙහි නිතර
සංස්යාගේ ගුණ සිහි කිරීම පවතී නම් ඒ ගොතම
ග්‍රාවකයෝ හැම කල් හි මනා පිබිදීමෙන් පිබිදෙන්.

299. සුප්පුබුද්ධිං පබුරුණධනති
 සඳු ගොතම සාචකා,
 යෙසං දීවා වි රතෙනා ව
 නිව්විං කායගතා සති
 (උර්ජව්‍ය - දාත්ත්‍යාච්‍යාරක ඇත්ති)

යම් කෙනෙකුන්ට රේ දාවල් තිතර ගේරයේ
 පිළිකුල් බව පිළිබඳ සිහිය පවතිනම් ඒ ගොතම
 ග්‍රාවකයෝ හැම කල් හි මනා පිබිදිමෙන් පිබිදෙන්.

300. සුප්පුබුද්ධිං පබුරුණධනති
 සඳු ගොතම සාචකා,
 යෙසං දීවා වි රතෙනා ව
 අහිංසාය රතෙනාමතො
 (උර්ජව්‍ය - දාත්ත්‍යාච්‍යාරක ඇත්ති)

යම් කෙනෙකුන්ගේ සිත රේ දාවල් දෙකෙහි
 අහිංසාවෙහි ඇශ්‍රුනේ නම් ඒ ගොතම ග්‍රාවකයෝ
 හැම කල් හි මනා පිබිදිමෙන් පිබිදෙන්.

301. සුප්පුබුද්ධිං පබුරුණධනති
 සඳු ගොතම සාචකා,
 යෙසං දීවා වි රතෙනා ව
 හාවනාය රතෙනා මතො
 (උර්ජව්‍ය - දාත්ත්‍යාච්‍යාරක ඇත්ති)

යම් කෙනෙකුන්ගේ සිත රේ ද්වල් දෙකෙහි
 මෙත්තී හාවනාවෙහි ඇශ්‍රුනේ නම් ඒ ගොතම
 ග්‍රාවකයෝ හැම කල් හි මනා පිබිදෙන්.

302. දුපූඩඩරුං දුර්භිරං,
 දුර්වාසා සරා දබා
 දුක්කඩා'සමානසංවාසේ,
 දුක්කඩානුපතිතඳිගු
 තසමා න ව'ඳිගු සියා;
 දුක්කඩානුපතිතො සියා
 (වේෂාල් - විජ්‍යීයුත්තක සිකුවක ඇත්තා)

පැවිදි වීමද එහි සිත් ඇලෙවීමද අපහසුය. හිහි ගෙයි විසිමත් දුක් සහිතය. තමාට නොගැලපෙන්නන් හා විසිමත් අපහසුය. සංසාර තැමැති දිර්ස මාරුග යෙහි ගමන් කිරීමත් අපහසුය. එහෙයින් සසර මගට පිළිපත්ත්නෙක් නොවන්නේය, දුකින් ලුහුබඳින්නා ලද්දෙක් ද නොවන්නේය.

303. සඳේඛ සිලෙන සමපතෙනා
 ගසොහොගසමයිතෙනා
 යං යං පදේසං හර්ති
 තත්ව තතෝච්ච ප්‍රාපිතෙනා
 (උර්ගවන - විත්ත ගෘහන් ඇත්තා)

ශුද්ධා ඇති, සිල්වත්, කිර්තියෙන් හා දනයෙන් යුත් පුද්ගලයා යම් යම් පෙදෙසක් ආගුය කෙලේ නම් ඒ හැම තැන් හි දී පුද්නු ලැබේ.


304. දුරෝ සහෙනා පකාසෙනති
 මිම්වහෙනාව පබිතෙනා;
 අසහෙන්ත්ව න දිස්සනති
 රත්තිවිතෙනා යට් සරා
 (උර්ගවන - ව්‍යුම ප්‍රාදු ඇත්තා)

රටට වැඩ කළ සත්පුරුෂයේ හිමාලය

පර්වතය මෙන් දුරට පෙනෙන්න. එසේ වැඩ නොකළ අසත් පුරුෂයේ රාත්‍රී කාලයෙහි විදින ලද හි මෙන් නොපෙනී යත්.

305. විකාසන් විකසයයෙන්
 විකො වරමතපදිතො
 විකො දුමයමතකාන්,
 වනනෙන රමිතො සිය)
 (ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨක තොරතු ඇත්තා)

තනිවම ආත්මය දුමනය කරන්නාහු විසින්
 තනිව හිදිම, තනිව නිදිම කළ යුතුයි. නොමැලිව
 තනිව හැසිරෙමින් වනයෙහි සිත් අලවා විසිය යුතුයි.



22. නිරය වගා

306. අභ්‍යතවාදී තිරයෝ උපෙති,
යො වා'පි කටවාන හ කරෝම් ති වා'හ
ලභා'පි තේ පෙවව සමා හවනති
නිහිනකම්මා මහුජා පර්තේ
(ජ්‍යෙෂ්ඨ - පූජ්‍යා ජ්‍යෙෂ්ඨ ඇත්තේ)

බොරු කියන්නා ද කළ දෙය නැතැයි කියන්නා
ද නරකයට යති. ලාමක ත්‍රියා ඇති ඒ පුද්ගලයේ
දෙදෙනම පරලාවදී සමාන වෙත්.

307. කාසාවක්ත්‍යා බහවෙ
 පාපධම්ම (අසිඛුදාත);
 පාප පාපේනි කමෙමෙනි
 නිරයෝ තේ උපපර්පර
 (වේෂ්වන - සේන් විෂ්ව වූ ජ්‍යෙෂ්ඨ ඇත්තා)

ලාමක ක්‍රියා ඇති, කය වචන දෙකේ හික්මීමක් තැති, කසාවත් කරේ දමාගත් පුද්ගලයෝ බොහෝ වෙති. ඒ පටිවෝ පටිවු ක්‍රියා වලින් නරකයෙහි උපදිත්.

308. සෙයෙනා අයෝගුලේ තුශෙනා
 තතෙනා අගිසිඩුපමෙ,
 යෝ වෙ තුකෙසුයන දුස්සීලේ
 රයිඩිත්ත්විඩ අසිඛුදාතෙනා
 (වේෂ්වලී - වර්ගුවුදාත්ත්ව තොරත් ඇත්තා)

සිල් රැකීමක් තැති, කායවාක් සංයෝගක් තැති පුද්ගලයා විසින් රටවැසියාගෙන් ලත් ආහාරය අනුහව කිරීමට වඩා රත් වූ ගිනි සිලක් වැනි වූ යකඩ ගුලියක් ගිලිම උතුම් ය.

309. වතතාර ධානාති තරෝ පමතෙනා
 ආපස්ති පරදුරුපසෙවී;
 අපුණුදාලාහං, ත් නිකාමසෙයනං,
 නිජදං තතියං, නිරයං වතුතටීං
 (වේෂ්වන - ශේෂ නෑ සිටු ප්‍රා ඇත්තා)

අනුන්ගේ භායීවත් කරා යන ප්‍රමාදී පුද්ගලයා අකුසල් රස් කිරීමය, කැමති සේ නිදි තොලැබීමය, තෙවෙනි වූ රටුන්ගෙන් එන නින්දාවය, සිවු වෙනි වූ (මරණින් පසු) නරකාදියෙහි ඉපදීමය යන කරුණු සතර ලබයි.

310. අපුණුදුලහො ව, ගතිව පාපිකා,
හිතස්ස හිතාය රතී ව රෝකිකා),
රාජා ව දූෂ්චිං ගරුකෙම පත්‍රෙනි,
තසමා තරෝ පරදාරං හ සේවේ
(උර්ජනව්‍ය - ගේ නම් සිටු ප්‍රංශ ඇර්බ)

පරදාර සේවනයෙන් අකුසල් රස් වීමද දුගතියක ඉපදීමද සිදුවේ; බියපත් වුවකු සමග බියපත් ස්ත්‍රීයකගේ කාමාස්වාදය ද අල්ප වේ. රජ හෙවත් ආණ්ඩුවද බරපතල දඩුවම් පමුණුවයි. එහයින් පරදාරාවන් සේවනය නොකරන්නේය.

311. කුසො යට් දුගැහිනො
හරැමෙව් නුකන්තරි,
සාමණුදුදු දුපෝරාමලයිං
නිරුයායු' පකඩිනි
(උර්ජනව්‍ය - දුර්වා මහජනු ඇර්බ)

යම්සේ (හුලස් අතට වැදෙන සේ) වරදවා අල්වා ගත් කුස තණ ගස අත කපයි ද, එමෙන් සිල් බිඳිමින් වැරදි සේ කරන මහණකම ඒ පුද්ගලයා තරකයට ඇද දමයි.

312. යං කිංචි සිවේලං කමමං,
සංකිලිවයිං ව යං වතං,
සංකස්සරං බුහමවරියං
න තං හොති මහපථේලං
(උර්ජනව්‍ය - දුර්වා මහජනු ඇර්බ)

පසුබට වෙමින් යන්තමින් කළ කුගලයත්, කිලිටි වූ සිල් රැකිමත්, අනුත් විසින් සැක කටයුතු ආකාරයෙන් රකි බුන්ම වර්යාවත් මහත් එල නොවේ.

313. කයිරා වේ කයිරාලේ'තං
දැනුමෙතං පරකකමේ;
සිටිලො හි පරබඩාපේ
හියෝ ආකිරතේ රජං
(ජේංචරි - දුර්වා මහජනු ඇත්තේ)

කුගලයත් කරතොත් එය මනා සේම කළ යුතු;
එ් සඳහා දැකි සේ උත්සාහ කළ යුතු. ලිහිල් සේ කළ
මහණ කම බොහෝ සේ කෙලෙස් රජස් වගුරුවයි.

314. අකතං දුක්කතං සෙයෙනා,
පවතා තපති දුක්කතං;
කතං ව සුක්කතං සෙයෙනා
යා කරවා භා'තුතපති
(ජේංචරි - ජ්‍යෙෂ්ඨාකාර ස්ථිරාකාශ ඇත්තේ)

නපුරු දෙය නොකරන ලද්දේ නම් යෙහෙකි;
නපුරු දෙය කිරීමෙන් පසුතැවීල්ලට පත් වේ. යමක්
කොට පසුතැවීල්ලට පත් නොවේ නම් ඒ යහපත්
දෙය කිරීම යෙහෙකි.

315. නගරං යට් පචචනතං
ගුතතං සන්නාරභාහිරං
විවං ගොපේව අතතාතං,
බණු වේ මා උපවිත
බණාතිතා හි සොචනති
නිරුයමි සමපිතා
(ජේංචරි - තිෂ්පුත් ප්‍රේෂණ ඇත්තේ)

අැතුළතින් හා පිටතින් රක්නා ලද පිටිසර
නුවරක් මෙන් තමා රක ගනිවි; කාලය ගත වන්නට
ඉඩ නොහරිව. බුද්ධේධ්‍යපාදයක් පැතිවීමෙන් ලැබේ

තිබෙන පින් කිරීමට යෝගා කාලය අපතේ හැරි
පුද්ගලයේ තරකයෙහි වැටී ගෝක කරත්.

316. අලපින්තාය ලඟ්නති,
ලඟ්නාය න ලඟ්රේ;
ම්වජාදිවිසමාදානා
සත්තා ග්‍රව්‍යනති දුගැනීම්
(උර්ජව්‍ය - ඩිගණ්ඩියන් ඇඳ්ල)

යම් කෙනෙක් ලැංඡා නොවිය යුතු (කුසල් කිරීමාදියෙහි) ලැංඡාවට පැමිලෙනත් ද, ලැංඡා විය
යුතු (අකුශල කරුමයෙහි) ලැංඡා නොකරත් ද වැරදි
ඇදහිම් ඇති ඒ පුද්ගලයේ දුගතියට යත්.

317. අහය ව හයදුස්සිනො,
හය වා' හයදුස්සිනො
ම්වජාදිවිසමාදානා
සත්තා ග්‍රව්‍යනති දුගැනීම්
(උර්ජව්‍ය - ඩිගණ්ඩියන් ඇඳ්ල)

බිය නොවිය යුත්තෙහි බිය වන, බිය විය
යුත්තෙහි බිය නොවන සත්ත්වයෝ වැරදි-හිස් අදහස්
ගැනීමේ හේතුවෙන් දුගතියට යත්.


318. අවපේ වප්පමතිනො
වපේ වා'වපරදුස්සිනො
ම්වජාදිවිසමාදානා
සත්තා ග්‍රව්‍යනති දුගැනීම්
(උර්ජව්‍ය - ඩිගණ්ඩියන් ඇඳ්ල)

වැරදි අවබෝධය නිසා නිවැරදි දෙයෙහි
වැරදිය යන හැඟීමත්, වැරදි දෙයෙහි නිවැරදි යන

හැරීමත් ඇති සත්ත්වයේ දුගතියට යන්.

319. වර්ණ ව වර්ණෙ කුදාල
අවප්‍රං ව අවප්‍රං
සමාදුවිසුමාදුනා
සතා ගව්‍යනි සුගතිං
(ඝේන්ටන - මිජ්‍යඩියන් ඇඳඟල්)

හරි අවබෝධය ඇතිව වරද වරද සැරියටත් නිවැරද දෙය නිවැරද ලෙසත් දැන ගන්නා සත්ත්වයේ සුගතියට යන්.



23. නාග වගේ

320. අහං නාගෝ'ව සංගාමේ
ව්‍යාපාතො පතිතං සරං
අතිව්‍යක්තං තිතික්ඩිසං;
දුස්සීලෙ හි බහුප්‍රේනො
(කොෂව්‍ලි - තමන් ව්‍යාහැරේල ඇරාබ)

යුධ බිමට ගිය ඇතා දුන්නෙන් විදි ර්තල
ඉවසන්නාක් මෙන් මම අනුන් කියන ඇනුම පද
ඉවසම්. ලෝකයෙහි බොහෝ දෙන සිල් නැත්තෙයි.

321. දැනතා නයන් සමතිං;
 දැනතා රාජ් හිර්හන්
 දැනතා සෙබේමනුසෙසු
 යො' තිවාකහං තිතිකඩති
 (කොසල් - නම් ව්‍යාපෘති ඇඟල)

ලොකික මහජනයා අතරින් වැඩි දෙනෙක් යුශීලයෝ වෙති. කටට ආවක්, ඇතුම් පද කියයි. ඒ පරුෂ වවන සියල්ලක් මම ඉවසම්. යුධ බිමෙහි දියුන්නෙන් මිදී ආ තාක් රේතල පහර ඉවසන ඇතෙකු මෙනි.

322. වරමසෙනරා දැනතා,
 ආජ්නියා ව සිංහවි,
 කුංජරා ව මහානාගා;
 අතතදැනතා තතො වරං
 (කොසල් - නම් ව්‍යාපෘති ඇඟල)

හික්මුනා වූ මිගු අශ්වයෝ ද අදහස් වහා දැන ගන්නා සින්තු දේශයෙහි උපන් අශ්වයෝද කුංජර නම් වූ මහ ඇත්තුද උතුම් වෙති. තමා හික්මවා ගත් පුද්ගලයා ඒ සියල්ලට වඩා උතුම්.

323. න ති විතෙනි යාහෙනි
 ගවේෂයන අගතං දිසං
 ගලී' තතතා සුදැනෙතන
 දැනතා දැනෙතන ගවේති
 (කොසල් - ඇත්ති වූ ඇත්තිවූ ඇඟල)

යම සේ මතා සේ හික්මවීම තිසා දැමුණා වූ තමාගේ සිත කරණ කොට, පෙර නොගිය දිගාවක් වූ

නිවණට යයි ද (එමෙන්) මෙකී අශ්‍රවයානාදියෙන් ඒ දිගාවට යා නොහැක.

324. ධතපාලකා තාම කුණුප්පරේ
කුවුකපාහෙදනො දුනතිවාරයේ
බඳු කඩලං ත කුණුප්පති,
සුමරති තාගවනසස කුණුප්පරේ
(සාම්‍රාජ්‍ය - බුද්ධිඝ්‍යතා ප්‍රජාත ඇත්ති)

තියුණු මද වැහෙන, වැළැක්වීමට හෙවත්
හික්මේමට අපහසු වූ ධතපාලක නම් ඇතා බඳින
ලද්දේ (හෙවත් අල්වා ගන්නා ලද්දේ) ආහාර අනුහව
නොකරයි; ඒ මාතුපෙසක නම් වූ ඇතා තමා විසු
වනයම සිහි කරයි.

325. මිද්‍රි යථ හොති මහගක්සා ව
නිදුයිතා සමපරිවතතාසායි,
මහාවරාහො'ව නිවාපපුටේධා
ප්‍රත්‍යුහං ගෙහිමුපෙති මහේ.
(ජ්‍යෙෂ්ඨ - කොළඹාල් රුද්‍ර ඇත්ති)

යමෙක් බොහෝ සේ අනුහව කරන්නේ මැලි
ගතියෙන් යුක්ත වේ ද ඒ මේ අත පෙරලි පෙරලි
නිදන ස්වභාව ඇත්තේ ද ඒ අදානයා උග්‍රන්ට
දෙන ආහාරයෙන් වැශිණු මහ උග්‍රරෙකු මෙන් නැවත
නැවත සසර ඉපදීමට පැමිණෙයි.

326. ඉදං පුරේ විතතමවාරි වාරිකං
යෙකිවිරිකං යන්වීකාමං යන්වීසුඩං,
තද් ජ්‍යෝත්හං තිගිහෙස්සාම් ගොනිසේ
හරවීං පැහිනතං විය අංකුසභගහෙ.
- (ජේනවී - සානු පාලණ්ඩයන් ඇර්බ)

මේ සිත පුර්වයේදී යම් ආකාරයකින්
හැසිරෙන්නට කැමති නම් එසේ ද, යම් තැනක
හැසිරෙන්නට කැමති නම් එතැනදී සැපසේ
හැසිරුණේ ය. අද මම හෙණ්වුව ගත් ඇත් ගොවිවා
මද කිපුණු ඇතෙකු හික්මවන්නා සේ ඒ සිත හික්මවම්.

327. අප්පමාදරතා ගොරී,
සවිතතමතුරකඩාරී,
දුගා උදුධර් තතාහං
පංකේ සතෙනා'ව බුංඡරෝ.
- (ජේනවී - බ්ලේඩිකාර්ජ ඇර්බ)

අප්පමාදයෙහි ඇලෙලවි, තමන්ගේ සිත් රෙක
ගනිවි. මඩ වගුරක එරුණු ඇතෙක් මෙන් තමාගේ
ආත්මය කෙලෙස් මඩ වගුරෙන් ගොඩ දමවි.

328. සවේ ලෙහෙර් කිරිකං සහායං
සඳුංවරං සාධුවහාර් දීරං
අභිජය සඩ්බානි පරිසසයානි
වරෙයය තෙන් තතමතො සතීමා.
- (බක්කී එනය - තිශ්‍යුත් ඇර්බ)

ඉදින් සේරානේවිත පුද්‍යාවෙන් පුක්ත වූ, සමග
හැසිරෙන්නා වූ, මනා පැවතුම් ඇති පණ්ඩිත මිතුයෙකු
ලබන්නේ නම් මහු සමග එක්ව හැම උවදුරු මැඩ
පවත්වා සතුවු සිතැතිව සිහි ඇතිව හැසිරෙන්නේය.

329. නො වේ ලුහෙව් තිපකං සහායং
සූදුවරං සාධුවහාර දිරං
රාජුව රටයිං විෂ්තං පහාය
විකො වරේ මාතංග'රකුදුක්ව නාගෝ.
(ඛක්ෂිත ව්‍යාය - සිජ්‍යුන් ඇර්බ)

ඉදින් තැනට නිසි තුවණැති, සමග
හැසිරෙන, සමාන පැවතුම් ඇති පණ්ඩිත මිතුයෙකු
තොලබන්නේ නම් ජය ගත් රට හැර ගිය රජේකු
මෙන්, රැල හැර ගොස් තනිව වතයෙහි හැසිරෙන
ඇත් රජේකු මෙන් තනිව, හැසිරෙන්න්න් ය.

330. එකස්ස විරතං සෞයෙනු,
නරී බාලෙ සහායතා;
විකො වරේ න ව පාපාති කයිරු
අපෝස්සුකො මාතංග'ර කුදුක්ව නාගෝ.
(ඛක්ෂිත ව්‍යාය - සිජ්‍යුන් ඇර්බ)

අදානයන් හා මිතුව විසිමට වඩා පුදෙකලාව
හැසිරීම උතුමිය. කැලුවේ තනිව හැසිරෙන මාතංග
හස්තියා මෙන් පුදෙකලාව හැසිරෙන විට පවිද
තොපිරේ.

331. අත්වමති ජාතමති සුඩා සහායා;
තුවයි සුඩා යා ඉතිරිතරෙන;
ප්‍රකුදුක්දං සුඩං පිවිතසංඛයමති;
සබිස්ස දුක්ඩ්ස සුඩං පහාණ්ඩා.

(ජ්‍යෙෂ්ඨ - මාත්‍රා ඇර්බ)

වැඩක් ඇති කල්හි යහුලුවන්ගෙන් ප්‍රයෝගන
ඇත්තේත්ය. කැම් බීම් ආදිය සඳහා ලැබුණු දෙයකින්


සතුටු වීම සැපයකි. ඒවිතය ගෙවී යන කල්හි හෙවත් මරණාසන්න අවස්ථාවහි පින සැප පිණිස පවතී. සියලු දුක් දුරු කිරීම ඒකාන්ත සැපයයි.

332. සුඩා මතෙනයනා මෙකේ;
 අපෝ පෙතෙනයනා සුඩා;
 සුඩා සාම්ජ්‍යාදානා මෙකේ;
 අපෝ බ්‍රහ්මය්‍යාදානා සුඩා.
 (නිව්‍ය - මාසා ඇර්බ)

ලෝකයෙහි මැණියන්ට සංග්‍රහ කිරීම සැපයට හේතුවකි. පියාණන්ට උපස්ථාන කිරීමත් එසේය. ග්‍රමණයන්ට සත්කාර කිරීම ලෝකයෙහි සැපයට හේතුවකි, කෙලෙසුන් දුරු කළ බ්‍රාහ්මණයන්ට සත්කාර කිරීමද සැපයට හේතුවකි.

333. සුඩං යාච ජරු සිලුං;
 සුඩා සඳා පතිධිතා;
 සුඩා පස්ස්‍යාද පටිලාහො;
 පාපානි අකරණං සුඩං.
 (නිව්‍ය - මාසා ඇර්බ)

මහලු අවස්ථාව දුක්වා සිල් රකීම සැපයට හේතුවකි, නොසෙල්වෙන සේ පිහිටි ග්‍රද්ධාව සැපයට හේතුවකි, ලෝකික - ලෝකෝත්තර ප්‍රජාව ලැබීම සැපයට හේතුවකි. පවි නොකිරීම සැපයට හේතුවකි.



24. තණභා වගේ

334. මතුරසා පමතකවාරනේ
තණභා වධීති මාලුවා විය;
සො පැවති හුරාහුරං
විලුම්විඡං' ව වනසමිං වානරේ.
(ජ්‍යෙෂ්ඨ - කඩල එච්ස ඇරබ)

ප්‍රමාදයෙන් යුක්තව වසන මිනිසා ගේ
තෘප්ත්සාව (ගස් විනාශ කරන) මාලුවා වැලක් මෙන්
වැශේ. හෙතෙම ගෙඩි සොයමෙන් වනයෙහි ඒ මේ
අත පනින වලුරෙකු මෙන් හවයෙන් හවයට පනී.

335. යං විසා සහති ජමම්
තණකා ලෙංකේ විසරතිකා),
සොකා තස්ස පටයීනති
අතිවයිං' ව බිරණු...
(ජේගච්ච - කඩිල මධ්‍ය ඇරඹ)

ලාමක වූ, ඉතා ඇලෙන ස්වභාවය ඇති මේ
තෘප්තා තොමෝ' යම් සත්ත්වයකු මැඩගෙන සිරී නම්,
වැස්සෙන් තෙමුණු සැවැන්න පදුරක් වැඩින්නාසේ
මහුගේ ගෝකයේ වැඩිත්.

336. යො වේ'තං සහති ජමම්...
තණකං ලෙංකේ දුරවවයා,
සොකා තමු) පපතනති
දද්ධිජ්‍ය'ව පොකඩර).
(ජේගච්ච - කඩිල මධ්‍ය ඇරඹ)

යමෙක් මේ ලාමක වූ, ඉක්මවීම අපහසු
වූ තෘප්තාව මැඩ පවත්වයි ද මහුගේ ගෝකයේ,
තෙමුම් කොළයෙන් දිය බින්දුව වැවෙන්නා සේ,
ගිලිනි යත්.

337. තං වො වදුම්, හදු වො,
යාවනෙන්'රච සමාගතා:
තණකාය මුරං බණට්
ලසිරනේ'ව බිරණු...
මං වො තළංව සොතොව
මංරො හකුදී ප්‍රතිප්‍රතානං
(ජේගච්ච - කඩිල මධ්‍ය ඇරඹ)

මෙහි රස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්,
ඒ හැමට යහපතක් වේවා! මම ඔබට කරුණක් කියම්:

සැවැන්න මුලින් වැඩක් ඇත්තා සැවැන්න පදුරක්
සාරන්නාක් මෙන් තෘප්ත්‍යාවගේ මුල් උදුරව්. සැඩ
පහරක් (ගං තෙර හටගත්) බට පදුරක් උදුරා බිඳ
දමන්නා සේ මාරයා තොප නැවත නැවත උදුරා
තොදමාවා.

338. යථා'පි මූලේ අනුපදුවේ දැඹෙ
පිශෙක්'පි රැකෙබා ප්‍රතරේ'ව රැහැර,
විවමේ තත්තා'තුසයෙ අනුහතේ
නිඛිතත්ත් දුක්ඛමිදං ප්‍රත්‍යුම්
(වේශ්වන - ප්‍රක්ෂ ගොත්කාව ඇත්තා)

යමිසේ මුල අනතුරට පත් තොවී ගක්තිමත්ව
තිබෙන විට කපා දමනු ලැබූ ගස නැවත පැල වේද,
එසේම මුල් බැසිගත් තෘප්ත්‍යාව තොනැසු කල් හී මේ
සංසාර දුක නැවත නැවත උපදී.

339. යස්ස ජතතිංසති සොතා
මතාපස්සවත්‍ය තුසා
වාහා වහනති දුදුවිධීං
සංකපා රාගනිසිතා
(වේශ්වන - ප්‍රක්ෂ ගොත්කාව ඇත්තා)

සැඩ පහරවල් තිස් හයකින් යුක්ත වූ,
ප්‍රියමනාප අරමුණු කරා ගලා බස්නා යමෙකුගේ
තෘප්ත්‍යා නැමැති ගෙ බලවත් වේද, රාග තිශ්‍රිත වූ
කාම විතරකාදී ඒ සැඩ පහරවල් විපරිත බුද්ධි ඇති ඒ
පුද්ගලයා අපායට ගෙන යත්.

-
340. සවනති සබඩාධී සොතා;
ලතා උබහිස්ස තියිති;
තං ව දිස්සා මතං පාතං
මුලං පරැදුක්කාය ජීජාදාර්
(වේළඳව - පූජ භාණිකාව ඇත්තා)

තාප්ත්‍යා සැංචි පහරවල් හැම පැත්තෙන් ගලා
බසිත්, ආගා නැමැති වැල පැල වී නැගී සිටියි . ඒ
හටත් වැල දැක ඒකේ මුල විද්‍රෝහනා ප්‍රයාවෙන්
සිඳ දමවි.

341. සරතාති සිහෙළිතාති ව
සොමනස්සාති සවනති ජනතුනො;
තෙ සාතසිතා සුබේසිනො
තෙ වේ පාතිර්ජ්‍යා තරා
(වේළඳව - පූජ භාණිකාව ඇත්තා)

මිනිසාට අරමුණු වල පැතිර පවත්නා වූ ද,
තාප්ත්‍යාවෙන් තෙත් වූ ද, සතුට සිතුවිල උපදිත්.
එ සොමනස්සාති යුක්ත වූවෝ තව තවත් කම් සැප
සොයන්. ඔවුහු ඒකාන්තයෙන් නැවත ඉපදීමට හා
දිරීමට පැමිණෙන්නොයි.

342. තසිණාය පුරකුඩාපත්
පරිසපනති සසො'ව බිජධිනො;
සංයෝජනසංගසතා
දුකුඩුපෙනති ප්‍රහපුතිං විරාය
(වේළඳව - පූජ භාණිකාව ඇත්තා)

තාප්ත්‍යාවෙන් බැදුනු සත්ත්වයෝ මළපුවුවෙන්
බැදුනු සාවෙක මෙන් එහා මෙහා දැගලත්.
කාමරාගාදී දෙ සංයෝජනයෙන් හා කාමසංගාදී සංග
වලින් බැදුණු සත්ත්වයෝ බොහෝ කළක් නැවත
නැවත දුකට පැමිණෙත්.

343. තයිනුය පුරකඩතා පජ
 පරසපෙන් සසේ'ව බැංචිනො;
 තසමා තයින් විනොදුයේ
 හිකුතු ආකංචි විරාගමතතනො
 (වේල්වීන - පූජ්‍ය ගොනිකාව ඇත්තා)

තාශ්ණාවෙන් බැඳුණු සත්ත්වයෝ මලපුඩුවෙන්
 බැඳුණු සාවකු මෙන් ඒ මේ අත දගළන්. එබැවින්
 තමාගේ විරාගි බව කැමති හිසුනම තාශ්ණාව දුරු
 කරන්නේය.

344. යො හිඛනටේ වනාධිමුතෙනා
 වනමුතෙනා වනමේ'ව බාවති,
 තං ප්‍රගෙළමේ'ව පසකට
 මුතෙනා බභිනමේ'ව බාවති
 (වේල්වීන - සිවුරු නළ මාණ්ඩා ඇත්තා)

යමෙක් ගිහි ගෙයි ඇලීම හැරදමා තපස් රකින
 වනයෙහි ඇලී සිට නැවත ඒ තපෝවනයෙන් වෙන්ව
 ගිහිගෙට යයි ද, බැමීමෙන් මිදී නැවත බැමීමට
 අසුවීම සඳහා දුවන ඒ පුද්ගලයා දෙස බලවී.

345. න තං දූෂණ බභිනමානු දේරා
 යද්‍යයකං දුරුපතං බඛඩතං ව;
 සාරතතරතා මත්ත්තුනිලෙසු
 ප්‍රතෙනසු දාරෙසු ව ය අපෙක්ඩ,

346. විතං දූෂණ බභිනමානු දේරා
 ඔහුරන් සිවීරං දුපෙමුණුවිං;
 විතමටි ජේන්වාන පර්බඩතනති
 අනපෙක්ඩිනො කාමසුබං පහාය
 (වේල්වීන-බභිනාගාර්යකාලී)

යකඩින් කළ දම්වැල් ආදි වූ ද ලියෙන් කළ සුරංගු ආදි වූ ද තාණ වර්ග අඩරා කළ කඟ ආදි වූ ද යම් බැමීමක් වේ නම්, ඒ බැමීම දැඩි බැමීමකැයි පණ්ඩිතයෝ නොකියත්. මැණික් ඇල්ලු කඩුක්කම් ආදි ආහරණයන් හිද අඩුදැවන් කෙරෙහිද යම් ඇල්ලමක් වේ නම් (346) ඒ බැමීම දැඩි එකකැයි පණ්ඩිතයෝ කිහි. ඒ දෙවෙනිව කි බැමීම සත්ත්වයන් පහත් අපාය භුම් වලට අදියි, බැඳ තිබෙන බවක් නොපෙනෙන තරමට බුරුල් වුවත් ලිභා ගැනීම අපහසු වුවකි. කම් සැපෙහි බලාපොරොත්තු නැත්තෙය් ඒ බැමීමද සිද ගෙන ගිහි ගෙය හැර යත්.

347. යෙ රාගරන්තා'නුපනභා සොතං
සයංකතං මසකටකො'ව පාලු
විතම්පි ජේරවාන විරහති ධීරා
අනපෙක්ඩිනො සඩඛදුක්කං පහාය
(වේදවී - ඩේව මෙහෙතිය ඇත්තා)

රාගයෙන් මැඩුණු යම් කෙනෙක් තමා විසින් ම වියා ගන්නා ලද දැශෙහි වැවෙන මකුල්වා මෙන් තාජ්ණා නැමැති සැඩ පහරෙහි වැවෙත් ද, කම් සැපෙයෙහි බලාපොරොත්තු නැති තුවණැත්තෙය් ඒ තාජ්ණා දැල ද කඩා දමා සියලු දුක් දුරු කොට යති.

348. මූණ්ඩු පුරේ, මූණ්ඩු පවිත්තො,
මපේකඩ මූණ්ඩු; හවස් පාරග
සඩඛත්ව විමුතතමානසො
න පුන පාතිරරු උපෙහි සි
(වේදවී - ජුරුණුවන ඇත්තා)

පෙර හවයෙහි පැවැත්තාවුත් අනාගත

හවයෙහි පවත්නා වූත් දැන් මේ හවයෙහි පවත්නා වූත් සේකන්ද පසේහි ආගාව දුරු කරව; හවයෙන් එතෙරට ගියේ හැම තැනින් මිදුණු සිතැත්තේ නැවත ඉපදීමට හා දීරිමට තොපැමිණෙන්නේ හි.

349. විතකුපම්බිතස්ස ජනුණො
තිබිඟාගස්ස සුභානුපසකිනො
නියෙනා තත්තා පවතිති,
විස බො දැඟන් කරෝති බහානින්
(උර්ජවන - ඩිජුවන ඇත්තල)

කාමවිතරකාදියෙන් මධ්‍යනා ලද සිතැති, දැඩි රාග ඇති, ස්ත්‍රී පුරුෂ රුපාදිය ගුහ වශයෙන් සලකන්නා වූ පුද්ගලයා ගේ තාශ්ණාව බොහෝ සේ වැඩේ. මේ තෙමේ කාම බන්ධනය දැඩි කර ගනී.

350. විතකුපසමේ ව යො රතො,
අසුහන් හාවයති සඳු සතො,
විස බො වන්නතිකාභිති,
විසවෙෂවැති මාරඛනින්
(උර්ජවන - ඩිජුවන ඇත්තල)

යමෙක් කාම විතරකාදිය සංසිඳුවේමෙහි ඇළුනේ ද, හැම කල් හි සිහියෙන් යුක්තව ස්ත්‍රී පුරුෂ රුපාදිය පිළිකුල් වශයෙන් දැක අඟහය වඩයි ද, ඒ පුද්ගලයා ආගාව නසන්නේය, හෙතෙම මාරයාගේ බැමීම සිදින්නේය.

351. නිවධිං ගතො අසනතාසි
විතතතෙනො අනාගතෙනො
අව්‍යුහදී හවසලුති,
අනතිමො'යං සමුස්සයො
(උර්ජවන - මාරය ඇත්තල)

යමෙක් සංසාරයාගේ කෙළවරට පැමිණියේදී, ජීවිතාගා නැති බැවින් තැති ගැනීම් නැත්තේ ද, පහ කළ තාශ්ණා ඇත්තේ ද, කෙලෙස් නැත්තේ ද, හෙතෙම කෙලෙස් පුල් උදුරා දැමීමේය. මෙය ඔහු ගේ අන්තිම ඉපදීමයයි.

352. විතත්තෙහා අනාභානේ
නිරෝත්තිපදාකොට්ටු
අකුරාතං සහතිපාතං
ජයුද්ධා, ප්‍රබිපරාති ව,
ස වේ අනතිමසාරරෝ
මහාපෙශුදා මහාපුරුශේ'ති ව්‍යවති
(ජ්‍යෙෂ්ඨ - මාස්‍ය ඇඟල)

යමෙක් දුරු කළ තාශ්ණා ඇත්තේ ද, තමාගේ යැයි අල්ලා ගැනීමක් නැත්තේ ද, ගබාදයන්ගේ නිෂ්පත්තියෙහි දක්ෂ ද, අකුරු රස්වීම නැමැති පදයන් හා වාක්‍යයන් ද ඉදිරියෙන් හා පසු වී සිටිය යුතු අකුරුත් දන්නේද, අන්තිම ගරිරය දරන ඒ මහා ප්‍රාදේශා මහා පුරුෂයෙකුයි කියනු ලැබේ.

353. සබඩානු සබඩාවද'හමසම්,
සබඩාපු ධමෙමසු අනුපලිතෙකා,
සබඩාතෙහා තත්ත්ත්වය ව්‍යුතෙකා;
සයා අනිකුදුදාය කමුදුෂීසෙයෝ!
(බර්තාස ව්‍යින මග - උපන ආච්චික ඇඟල)

මම සියලු හවයන් මැඩපවත්වන්නෙක් ද සියල්ල දන්නෙක් ද හැම දෙයෙහි නො ඇළුනෙක් ද, සියල්ල දුරු කරන්නෙක් ද තාශ්ණාව ක්ෂය කරලිමෙන් එයින් නිදහස් වූවෙක් ද වෙමි. තෙමේ ම ධර්මාවලේදය කොට කවරෙකු (ගුරුවරයා සේ)

ಪೆನ್‌ವಿಂ ದ?

354. ಸಬಿಧಿನಂ ದಿಮಂಧಿನಂ ಶಿನಾರಿ;
ಸಬಿ ರಙಂ ದಿಮಂರಸೊ ಶಿನಾರಿ;
ಸಬಿ ರತಿಂ ದಿಮಂರತಿ ಶಿನಾರಿ;
ತಾಷಾಹಿಯೋ ಸಬಿಧಿಕಾಂ ಶಿನಾರಿ
(ಫೋನ್‌ವಿಳ - ಇಂಗ್ಲಿಷ್‌ನ ಅರ್ಥ)

ದರ್ಶಾನಯ ಜಿಯಲ್ಲ ದಾನಯನ್ ಪರದ್ವಿಡಿ; ದರ್ಶ
ರಸಯ ಅನ್ ಹೌಮ ರಸಯನ್ ಪರದ್ವಿಡಿ; ದರ್ಶಯಹಿ ಆಲೈಮ
ಅನ್ ಹೌಮ ಆಲೈಮ ಪರದ್ವಿಡಿ. ತಾಃಷೇಣಾವ ದ್ವರ್ಗ ಕಿರಿಮ ಹೌಮ
ದ್ವಕ್ ನಾಸದಿ.

355. ಹಣಹರಿ ಹೋಗಾ ದ್ರಮೇಂದಿಂ,
ಹೋ ಲೆ ಪಾರಣವೆಸಿಹೋ;
ಹೋಗತಶಾಯ ದ್ರಮೇಂದೆ
ಹಣಹಿ ಆಂಡ್ರ್ಯಾಂ ವ ಆತಹಂ
(ಫೋನ್‌ವಿಳ - ಅಪ್ರಾಣಿಕ ಸ್ವಾ ಅರ್ಥ)

ಹೋಗಯೆ (ದಿನ ದಾನಾಂಡಿಯ) ನ್ನಾವನು ಮದ್ದ
ಪ್ರದೀಪಲಯಾ ವನಾಸಿನ್; ಸಸರಿನ್ ಲಿತೆರ ವೀಮ ಸೊಯನ್ನಾನ್
ತೋವನಾಸಿನ್. ಆಂಡ್ರಾನಯ ದಿನಾಂಗಾವ ನಿಸಾ ಅನ್ನನ್
ನಾಸನ್ನಾಕ್ ಮೆನ್ ತಮಾಮ ನಾಸಾ ಗನೀ.

356. ತಿಣಾಭ್ರಾಸಾರಿ ಬೆಣಹಾರಿ
ರಾಗಭ್ರಾಸಾ ಆಯಂ ಪರ್;
ತಾಸಮಾ ಹಿ ವಿತರ್ಗಾಗೆಣ್ಣ
ದ್ವಿತಿಂ ಹೋರಿ ಮಹಾಪೀಠಂ
(ಅಪ್ರಾಣಿ ಅಪ್ರಾಣಿ ಮಿ - ಅಂಕರ್ ಇಂಗ್ಲಿಷ್ ಅರ್ಥ)

ಕ್ವಾರ್ಟ (ಗೊಲಿ ತೈನ್ ಪಾಲ್ರ ಕರಹ) ತಾಃಣ ವರ್ಗ
ನೌಮೌತಿ ದೇವ್ಯಾಯನ್ ಪ್ರಕ್ರಿಯ ವೆತಿ, ಮೆ ಸತ್ಯವೀ
ಸಮುಹಯ ರಾಗ ನೌಮೌತಿ ದೇವ್ಯಾಯನ್ ಪ್ರಕ್ರಿಯ ವೆತಿ. ಶಿಬೈವಿನ್
ಪಿಹ ವ್ರಿ ರಾಗ ಆತ್ಮತನ್ ಕೆರೆಹಿ ದ್ವಿನ್ ದಾನಯ ಮಹತ್ ಲಿಲ

අැත්තේ වේ.

357. තිණුදෙශාති බෙතතාති
දෙළඹදෙශා අයෝ පරා;
තසමා හි විතදෙශාසු
දිනහා හොති මහපෑලං
(අත්‍යුත් ඇපුන මහ - ඇංජි රුව් ප්‍රති ඇත්තේ)

කුමුරු තෙන වර්ග නාමැති දේශයෙන් යුක්ත වෙති. මේ සත්ත්ව ප්‍රජාව ද්වේශ දේශයෙන් යුක්ත වේ. එබැවින් පහවු ද්වේශ අැත්තන් කෙරෙහි දුන් දානය මහත් එල අැත්තේ වේ.

358. තිණුදෙශාති බෙතතාති
මොහදෙශා අයෝ පරා;
තසමා හි විතමොහොසු
දිනහා හොති මහපෑලං
(අත්‍යුත් ඇපුන මහ - ඇංජි රුව් ප්‍රති ඇත්තේ)

කුමුරු වල් තෙන වර්ග දොසින් යුක්ත වෙති; මේ සත්ත්ව සමුහය මෝහ නැමැති දේශයෙන් යුක්ත වේ. එහෙයින් මෝහය දුරුකළ ප්‍රදේශලයන් කෙරෙහි දුන් දානය මහත් එල අැත්තේ වේ.

359. තිණුදෙශාති බෙතතාති
ඉව්‍යාදෙශා අයෝ පරා;
තසමා හි විගතිවෙශාසු
දිනහා හොති මහපෑලං
(අත්‍යුත් ඇපුන මහ - ඇංජි රුව් ප්‍රති ඇත්තේ)

කුමුරු වල් තෙන වර්ග නැමැති දොසින් යුක්ත වෙති; මේ සත්ත්ව සමුහය ආගාව නැමැති දේශයෙන් යුක්ත වේ. එහෙයින් පහවු ආගා අැත්තන් කෙරෙහි දුන් දානය මහත් එල අැත්තේය.



25. හිකුත්‍රු විගේ

360. වක්‍රිතා සංවරෝ සාධු,
සාධු සොතෙන සංවරෝ,
කාණේන සංවරෝ සාධු,
සාධු ජිවනාය සංවරෝ
(ඇත්තෙවත - සිංහල ජය නමක් ඇරඹා)

අැසින් සංවර වීම යෙහෙකි, කණීන් සංවර වීම
යෙහෙකි, නැහැයෙන් සංවර වීම යෙහෙකි, දිවෙන්
සංවර වීම යෙහෙකි, (මෙහි සංවර වීම නම් අැසින්
රුපයක් දැක එහි තො ඇලීම ආදියයි.)

361. කායෙන සංචරේ සාධු,
 සාධු වාචාය සංචරේ
 මහසා සංචරේ සාධු,
 සාධු සබිත්ලේ සංචරේ
 සබිත්ව සංචුතො හික්මු
 සබිදුකඩා පමුවති
 (ජේජ්වල - තිශ්පූත් පස් නමක් ඇත්ති)

කයින් හික්ම්ම යහපති; වවනයෙන් හික්ම්ම යහපති; සිතින් හික්ම්ම යහපති; හැම තැන් හික්ම්ම යහපති. හැම තැන් හී සංචරය ඇති හික්මුනම හැම දුකින් මිදේ.

362. හරපිසසුදුදෙනො පාදයසුදුදෙනො
 වාචායසසුදුදෙනො සසුදුදුතතමේ;
 අස්සයතරතේ සමාඟිතේ)
 විකො සනුවාසිතේ තමාහු හික්මු
 (ජේජ්වල - තිශ්පූත් ඇත්ති)

අත් පා හික්ම්ම ඇති, වවනයෙන් හික්ම්ම ඇත්තා සංයත පුද්ගලයන් අතරෙන් ග්‍රෑෂ්‍ය වේ. කම්බහන් වැඩිමෙහි ඇලුණා වූ, එකග සිත් ඇති, පුදෙකලා වසන මග පලයෙන් සතුවූ වූ යමෙක් වේ නම් ඕ හට හික්මු යැයි කියමි.

363. ගෙ මුබසසුදුදෙනො හික්මු
 මතතහානි අනුදුතෙනො
 අතටෝ ධමම් ව දිපෙති,
 මධුරා තස්ස භාසිතං
 (ජේජ්වල - කොශ්ඩාලික ඇත්ති)

හික්මුණු වවන ඇති (හෙවත් කට රෙකගත්)

ಪರಿಣಾಮ ದೈನ ಕಥಾ ಕರನ, ಸಹಸ್ರನೀ ಸಿತಾತಿ ಯಾರಿ
ಹಿಂಸ್ತನಿಂತೆ ದರ್ಶಾಯನೆ ದರ್ಶಾಯನೆಗೆ ಅರ್ಪಾಯನೆ ಪ್ರಕಾರ
ಕೆರೆ ನಾನಿ ಅನ್ನಾಗೆ ಕೀರು ಹೇವಿನೆ ಕಥಾವ ಮಿಶಿರೆಯ.

364. ದಿಲೋರಾಮೊ ದಿಲೋರನೊ
ದಿಮಂ ಅನ್ನವಿಶಿಷ್ಟಾಯಂ
ದಿಮಂ ಅನ್ನಾಂಸಂ ಹಿಂತಿ
ಸಾಧಿತ್ತಾ ನಿ ಪರಿಣಾಯನಿ
(ಕೌಶಿಲಿ - ನಿರ್ವಿಕಾರ ಶಾಸನ ಘರ್ಬಳ)

ದರ್ಶಾಯ ವಾಸಕೆರ್ಪಾನ ಕೊಡ ಆತಿ, ದರ್ಶಾಯನಿ
ಅಭ್ಯರ್ಥಿ, ದರ್ಶಾಯ ಅನ್ನವ ಸಿತಾನ, ದರ್ಶಾಯ ನ್ಯಾಯ
ನ್ಯಾಯ ಸಿತಿಪತ್ತೆ ಕರನ ಹಿಂಸ್ತನಿಂ ನಾವ ಲೋಕೆಂತ್ರರ
ದರ್ಶಾಯನೆ ನೋಪಿರಿಹೆ.

365. ಸಾಲಾಹಂ ನ್ಯಾಯಿತಿಂದ್ಯಾಂಡ್ಯಾಯಃ,
ನ್ಯಾಯಾಂಡ್ಯಾಸಂ ಪಿಹಾಯಂ ವಿರೇ;
ಅಂದ್ಯಾಂಡ್ಯಾಸಂ ಪಿಹಾಯಂ ಹಿಂತಿ
ಸಾಮಾದಿಂ ನ್ಯಾ'ದಿಗಿವಿಷತ್ತಿ
(ಕೌಶಿಲಿ - ವಿಭಾಜ ಶಾಸನ ಘರ್ಬಳ)

ತಮಾಡ ಲೈಬೆನ ದೇಯ ಸೆಲ್ಪೆ ವ್ರಿವತ್ತೆ ಶಿಯದ
ಅವಿಂತನೆ ನೋಕಡ ಗ್ರಾಹಿ; ಅನ್ನನೀತ ಲೈಬೆನ ದೇಯದ
ಆಗಾ ಕರಮಿನೆ ನೋಹಾಸಿರಿಯ ಗ್ರಾಹಿ, ಅನ್ನನೀಗೆ ದೇಯದ
ಆಗಾ ಕರಮಿನೆ ಹಾಸಿರೆನ ಹಿಂಸ್ತವ ಸಾಮಾದಿ ನೋಲಾಡಿ.

366. ಅಪಾಲಾಹೋ'ಪ ವೆ ಹಿಂತಿ
ಸಾಲಾಹಂ ನ್ಯಾಯಿತಿಂದ್ಯಾಂಡ್ಯಾಯಃ,
ತಂ ವೆ ದ್ಯುವಾ ಪಾಸಾಂಧಾಯಿ
ಸ್ತ್ರಾಧಾರೀಂ ಅತಿಂದ್ಯಾತಂ
(ಕೌಶಿಲಿ - ವಿಭಾಜ ಶಾಸನ ಘರ್ಬಳ)

අඩු ලැබේම් ඇති හිසුනමක් තමාට ලැබෙන
අල්ප දෙය පහත් කොට නොසිතා නම්, ඒ පිරිසිදු
ජ්විතාවක් ඇති කුසීත නොවූ හිසුවට දෙවියේ
ප්‍රගංසා කරත්.

367. සධිසො නාමරුපසම්
යසා නරී මමාදිතං,
අසතා ව න සොවති
ස වේ හිකුති වුවති
(ජ්විතා - බුද්ධානු ඇත්තා)

යම පුද්ගලයෙකුට නාමයයි රුපයයි කියනු ලබන
ස්කන්ධ පසසහි මමය මාගේ ය යන හැඟීමක් නැද්ද,
නාම රුප දෙක නැති වූ කළුහිත් ගෝක නොකෙරේ
ද, හෙතෙම ඒකාන්තයෙන් හිසුවකැයි කියනු ලැබේ.

368. මෙතතා විහාර යො හිකුති
පසනො බුදු සාසනේ
අධිග්‍රෑශ පදම සත්තා
සංඛාරුපසම් සුඩං
(ජ්විතා - බොහෝ සිජුවන් ඇත්තා)

මෙත්තී භාවනාවෙන් යුත් යම් හිසුනමක්
බුදුන්ගේ ධර්මයෙහි ස්ථීර ලෙස පැහැදුනේ නම්
සංස්කාරයන්ගේ සංසිදිම යයි කියන ලද ගාන්ත වූ
නිවන් සැපය ලබන්නේ ය.

369. සිංහව හිකුති ඉමං නාවං,
සිතතා තේ ලහුමෙසකති;
පෙරවා රාගං ව දොසං ව
තතො තිබාතාමෙහිසි
(ජ්විතා - බොහෝ සිජුවන් ඇත්තා)

හිසුව, මේ ගැරය නැමැති නැවේ පිරි තිබෙන කාම විතර්කාදී ජලය ඉස දම්ව, එසේ ඉසදැමූ විට තාගේ ගැරය සැහැල්ල වන්නේය. ඉක්බිති රාගයත් ද්වේෂයත් සිද දමා නිවණට පැමිණෙන්නෙහිය.

370. පංච ප්‍රේද, පංච ජහෝ,

පංච වු'තතර හාවයේ,

පංචසංගාතිගො හිකුවු

ඡිජිතිගොන්ති වුවවති

(උර්ජවන - බොහෝ සිජුන් ඇත්තා)

සක්කාය දිවියී ආදි පහතට අදනා බැමි පස කපා දැමිය යුතු, රුප රාගාදී උඩ හවයන්ට අදනා බැමි පසද සින්ද යුතු. රාගසංගාදී ඇලීම් පස දුරු කළ හිසුනම සසර සැඩි පහර ඉක්මවා ගියේ යයි කියනු ලැබේ.

371. සඩාය හිකුවු, මා ව පමාදු;

මා තේ කාමගුණේ හමසු විතතං;

මා ලෙහගුලං ගිල් පමතෙනා;

මා කන්දී “දුක්මිද්” නි ඩියුමානො

(උර්ජවන - බොහෝ සිජුන් ඇත්තා)

හිසුව, ධ්‍යාන වචව; ප්‍රමාද නොවෙව; තාගේ සිත කම් සැපෙහි නො කැරකෙක්වා. ප්‍රමාද වී සිට ලෝ ගුලී නොහිලුව මැනවී; නරකයෙහි ඉපද දැවෙමින් “මෙක දුකය” සි කිය කියා නොහඹන්ත.

372. නර්මී සඩානං අපකුණුසේය;
පකුණුදා තත්මී අඩඩාය තො);
යමනි සඩානං ව පකුණුව ව
ස වේ හිඛඬාත්‍යසනතිකේ
(උර්ගවල - බොලෝ සිජුන් ඇර්බ)

නුවණ නැත්තහුට දියාන වැඩීමක් නැත. දියාන
හාවනා තොකරන්නාට තත්ත්ව යුතානයක් නැත.
යමෙකු කෙරෙහි දියානයත් තත්ත්වයුතානයත් තිබේ
නම් හෙතෙම ඒකාන්තයෙන් නිවණ සම්පයෙහිය.

373. සුකුණුනුගාරං පවිචිසේ
සහනවිතනස්ස හිකුවනො
අමාඉසී රත් හොති
සමා ධමමං විපස්සනො
(උර්ගවල - බොලෝ සිජුන් ඇර්බ)

විවේක ස්ථානයකට පැමිණී, ගාන්ත සිතැති,
මනා සේ ධර්මය විමසා බලන හිසුවට දිව්‍යමය වූ
ප්‍රිතියක් ඇති වේ.

374. යතො යතො සමසති
බඩානං උදුයධියං
ඉහති පිතිපාමොර්ජං,
අමතං තං විජානතං
(උර්ගවල - බොලෝ සිජුන් ඇර්බ)

යම් යම් ආකාරයකින් ස්කන්ධයන්ගේ හට
ගැනීම හා නැසී යාම විමසා බලයිද ඒ හිසුනම
එ ඒ ආකාරයෙන් ප්‍රිතිය හා සතුට ලබයි. එය
වැටහෙන්නන්ට අමෙතයක් වැනිය.

375. තතු'යමාදී හටති
ඉඩ පැකුණුස්ස නිකුත්තේ;
ඉන්දියගුත්ති, සහතුරියි,
පාතිමෝකේඛ ව සංවරු,
මිතෙන පරස්ස කළුහානේ
සඳුජීවේ අතජදීතේ;

376. පටිසන්සාරවූතතන'ස්ස
ආචාරවූතකුලො සියා;
තතො පාමොප්පබහුලො
දුක්ඩස්'හතං කරස්සසි
(උර්ජනවා - බොහෝ එශ්ඨන් ඇත්තා)

මෙ සස්නේහි නුවණුති හිස්සුවට මතු කියන
කරුණු දුක් නැසීමට මුල් වෙති, ඇසේ ආදී ඉන්දියයන්
සංවර කිරීම එකකි, ලද දෙයින් සතුටු වීම එකකි, පිරිසිදු
ඡේවත් වීමක් ඇති කුසීත තොටු යහපත් මිතුරන් ආගුය
කළ යුතු; (376) ආහාරපානාදියෙන් හා ධර්මයෙන්
අනුන්ට සංග්‍රහ කරන ස්වභාව ඇත්තේකු විය යුතු;
වත් පිළිවෙත් හි දක්ෂ විය යුතු. ඉක්කිති ඉතාමහත්
සතුරින් යුක්කත වූයේ දුක් කෙළවර කරන්නේහි.

377. වසසිකා විය පුප්පානි
මදුවාති පමුණුවාති,
විවං රාං ව දුසං ව
වියාමුණුවාවි හික්ඩිවා
(උර්ජනවා - එශ්ඨන් 500ක ඇත්තා)

මහණෙනි, යම් සේ සමන් මල් වැල මැලැවී
ගිය මල් බිම හෙළයි ද එමෙන් රාගය ද ද්වේෂය ද
මුදාහරිවි.

-
378. සහතකායෝ සහතවාවේ)
 සහතවා සුසමානිනො)
 වහතලෙකා'මසා හිකුවු
 උපසන්නා'ත ව්‍යවති
 (ඝේජ්වන - සහතකාය නොරැත ඇත්ති)

ගාන්ත වූ කය හා වවන ඇති, ගාන්ත
 වූ, මතාසේ එකග වූ සිත් ඇති, වමාරා දැමූ ලෙංකික
 ආගා ඇති හිසුනෙම උපගාන්ත යයි කියනු ලැබේ.

379. අතතා වොදුයතාතාතං,
 පටිමාසේ අතතමතතනා;
 සේ අතතගුතෙනා සරිමා
 සුඩා හිකුවු වහානිසි
 (ඝේජ්වන - ඩංගලකුල නොරැත ඇත්ති)

තමා විසින් ම තමාගේ දොස් සොයා වේදනා
 කළ යුතුය, තමා විසින් ම තමා විමසා බැලිය යුතුය.
 එසේ තමා රෙකගත්, සිහි ඇති හිසුනම සැපසේ
 වසන්නේය.

380. අතතා හි අතතනා ණාටෝ,
 අතතා හි අතතනා ගරි;
 රසමා සකුදුදුමය'තතාතං
 අස්සං හඳුං'ව ව්‍යානිපේ
 (ඝේජ්වන - ඩංගලකුල නොරැත ඇත්ති)


තමාට පිහිට වන්නේ තෙමේමය; තමාට
 පිළිසරණත් තෙමේමය. එබැවින් වෙළෙන්දෙකු
 යහපත් අශ්වයෙකු හික්මවන්නා සේ තමා හික්මවා
 ගත යුතු.

381. ପାମୋଚେବିହୁଲେ ତିକାଳ
ପଦନେତୁ ବୁଦ୍ଧିକୁଷନେ
ଅଧିଗଵେଶ ପଢଂ ଜନତଂ
କଂବାର୍ଥେ କମଂ କୁବଂ
(ଶ୍ରୀମତୀ - ଉତ୍ସବାଲ୍ଲୋକନ ଆଶବ)

ତମାଗେ ଦରମାନୁଗତ ପୈବିତ୍ରେମ ନିଃସ୍ଵା ଦିର୍ଗମିକ,
ପ୍ରିତିଯ ବିହୁଲ କୋଠ ଆଖି, ବୁଦ୍ଧି ଜନେତି ପୈହାଦ୍ୱାର୍ଣ୍ଣ
ତିକ୍କୁନମ ଜଂଚେକାର୍ଯ୍ୟନେଗେ ଜଂଚିଦିମ ବୁ ଜାନ୍ତ ଜୀବଯ
ଲବନେନେଯ.

382. ଯେ ହାତେ ଦୃହରେ ତିକାଳ
ଫୁଲର୍କର ବୁଦ୍ଧିକୁଷନେ,
ଯେ ତୁମଂ ଲୋକଂ ପହାସେନି
ଅବିନ୍ଦିନୀ ମୁତେନୀ'ଲି ବିନଦିମା
(ପ୍ରତ୍ୟାମାର୍ଥ - ଶ୍ରୀମତୀ ଜୀବନୀର୍ଥୟନ ଆଶବ)

ୟମି ତର୍ତ୍ତେ ତିକ୍କୁନମକୁ ବୁଦ୍ଧନେଗେ
ଅନୁଜାଜନାଵେହି ଯେଦେହୁ, ହେତେମ ବଲାକୁଲିନୀ ମିଦ୍ଦାର୍ଣ୍ଣ
ବନ୍ଦ୍ୟା ମେନ୍ଦି ମେ ଲେହୁକ୍ୟ ବବ୍ରାହିଵହି.



26. බ්‍රාහ්මණ වගා

383. පිනු සොතං පරකකමම,
කාමේ පනුද බ්‍රාහ්මණ;
සංබාරාහං බියං හැඳවා
අකත්සුදු'සි බ්‍රාහ්මණ
(ඇත්ත්ව - බ්‍රාහ්මණ ඇත්ත්ව)

බමුණ, උත්සාහකාට තාප්ත්ණා සැඩ පහර
සිදු දම්වා කාමයන් දුරු කරව; ලොව අශ්‍රිතාක්
ධරමයන්ගේ විනායය දැන සංස්කරණය තොකළ
දෙයක් වූ නිවණ දන්නෙක් වෙව.

384. யா ழபேஸ் விமேஸ்
 பார்டு ஹோநி பூகுமன்னு,
 அப்'ஸ் சுவெஷ் சுங்஗ோ
 அரபீங் வித்தநி ராந்தோ
 (ஏஞ்சலன் - சிங்கு சிரீசுநி ஆர்லி)

யම் கலேக் பூகுமன்யா சுமல்-வி஦ிர்க்கா
 வெக்கி பரதேரவ் கிளே வெடி, சிரித் ஆர்ய சுதா சுதர்
 டுந்தா உஹுஞ் ஹூம் சுசர் லை விநாகயுத யேத்.

385. யஸ் பாரஂ அபாரஂ வி
 பாரு'பாரஂ த விச்சுதி,
 விதல்லுரஂ விசுங்குதகம்
 தம்'ங் பூசுமி பூகுமன்றஂ
 (ஏஞ்சலன் - ஓர் ஆர்லி)

யமேகுவு (அசு ஆகி கீர்ய தூல் பவத்தா
 ஆயதன சுய நூமேதி) மேரோவித், (ரை-கலிலாகி
 கீர்யயேந் பிதத பவத்தா லாஹாயதன நூமேதி)
 சீரோவித், சீகி சீரோவி மேரோவி வெக்மத் நைட்டி,
 கெலேச் டாக நைதி, கெலேச் லை வலிந் மீட்டன் உஹு
 பூகுமன்யைகூடி மம் கியமி.

386. சுவாகிங் விருத்தமாகினம்
 கதகிலுவி அதாஸுவி
 டுதுமிரவீங் அநுபைதகம்
 தம்'ங் பூசுமி பூகுமன்றம்
 (ஏஞ்சலன் - சிலுஞ்சு ஆர்லி)

தூதா வாந் நா வீ, கெலேச் ரஷ்சே நைதி கலா
 வீ (சுசரிந் சிதேர வீமே) வேசி ஆதி, ஆகுவரகித வீ,

ରହନ୍ତି ଶଲ୍ୟର ପ୍ରମିଣୀ ଭିନ୍ନ ବ୍ରାହ୍ମମଣ୍ୟେକୈହି ମମ କିଯମି.

387. ଦ୍ଵିତୀୟ ତପତି ଆଦିଲୋହ),
 ରହନ୍ତିଂ ଆହୁତି ବିଜ୍ଞାମା,
 କଣନଦ୍ରେବ ବିତନିଯେ ତପତି,
 କବାହି ତପତି ବ୍ରାହ୍ମମଣ୍ୟୁ,
 ଆପି କବିମାତ୍ରାହୋରତନିଂ
 ବ୍ରିଦ୍ଧେବ ତପତି ତେରକୁ
 (ପ୍ରଥମାଖ - ଅନ୍ତର୍ମାତ୍ରାକାଳ)

ସ୍ମର୍ୟଯ୍ୟା ଦ୍ୱାରାଲେ ହି ବବଲାହି, ବନ୍ଦ୍ୟା ରାତ୍ରିଯେହି
 ବବଲାହି, ରାତ୍ରାହରଙ୍ଗ ପ୍ରାଣିଗତ ରାତ୍ରିବଂଦିନ୍ୟା ବବଲାହି,
 ଦିନାନ ବଚିନ୍ତନା ବ୍ରା ରହନ୍ତି ନମ ବବଲାହି. ତୀଜେ ନମ୍ରତ
 ବ୍ରଦ୍ଧିରତ ର ଦ୍ୱାରାଲେ ହୃମକଳିହି ତେରପଣିନ୍ ବବଲାହି.

388. ବାହିତପାପେ'ତି ବ୍ରାହ୍ମମଣ୍ୟୁ,
 କମରିଯ କମଣ୍ୟୁ'ତି ପ୍ରାପନ;
 ପବିତ୍ରୀତା'ତାହୋ ମର୍ତ୍ତା
 ରାଜମା ପବିତ୍ରିତାତି ପ୍ରାପନ
 (ଦେଖାଇ - ବ୍ରାହ୍ମିତ୍ତରାଜ ଆଶବ)

ବହା ତାତ୍ତ୍ଵ ପାପ ଆତ୍ମତେନ୍ତରୁହି ବ୍ରାହ୍ମମଣ୍ୟ ନମି ବେ;
 ବିଷମ ହୃଦୟରୀମ ନୀତି ବୈଵିନ୍ କ୍ରମଣ ଯଦି କିଯନ୍ତୁ ଲୋବେ.
 ତମାଗେ କେଲେହେ କିଛିପରି ଦ୍ୱର୍ବ୍ଲା କରନ ବୈଵିନ୍ ପ୍ରାପିଦ୍ଦୀ
 ଯଦି କିଯନ୍ତୁ ଲୋବେ.

389. ନ ବ୍ରାହ୍ମମଣ୍ୟକୁ ପହରେଯନ,
 ନୀ'କୁ ମୁକ୍ତେବିପରି ବ୍ରାହ୍ମମଣ୍ୟ;
 ଦି ବ୍ରାହ୍ମମଣ୍ୟକୁ ହନ୍ତାରଂ;
 ତହୋ ଦି ଯକ୍ଷକୁ ମୁକ୍ତେବି
 (ଦେଖାଇ - କର୍ମଧର ନେତର ଆଶବ)

କେଲେଜୁନ୍ ଦ୍ୱର୍ବ୍ଲା କାଳ ପ୍ରଦୀପାଲେଯକୁଠ ପହର

තොදිය යුතුයි. තමහට පහර දුන්නාකුට ඒ පුද්ගලයා
තොකිපිය යුතුයි. ක්ෂේණාගුව බ්‍රාහ්මණයෙකුට පහර
දෙන්නාට නින්දා වේවා. පහර ලැබූ යම් පුද්ගලයෙක්
කිෂේ නම් ඔහුට රේත් වඩා නින්දා වේවා.

390. න බ්‍රාහ්මණයෙකුදකිංච සෙයෙන
යදා'නිසෙධී මහසා පියෙහි;
යතො යතො නිංසමහා නිවතතා
තතො තතො සමමති එව දුක්කං
(ජේංචරි - ඇර්යුන් තොරතු ඇත්තා)

සතුරන්ට ප්‍රිය තු කොදය ඉපද්‍රවීමෙන් තමාගේ
සිත වළක්වා ගැනීම තැමැති යමක් වේ නම්, එය
නික්ලේසී බ්‍රාහ්මණයා පිළිබඳ ස්වල්ප ගුණයෙක් තොවේ.
හිංසා විතරක සහිත සිත යම් යම් ආකාරයකින්
නැවතේ නම් ඒ ඒ ආකාරයෙන් දුක සංසිද්ධාය.

391. යෙය කායෙන වාචය
මතසා තරේ දුක්කං,
සංවුතං තිහි ධාහෙහි
තම්හං මුශම් බ්‍රාහ්මණං
(ජේංචරි - මූල පුරුෂන් ගෝන් ඇත්තා)

යමෙකුගේ කයින් හෝ වවනයෙන් හෝ සිතින්
සිදුවෙන නපුරු ක්‍රියාවක් නැත් ද, ඒ තුන් තැනින්
හික්මුණු ඔහු බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

392. යමනා ධමමං විජාහෙයන
සමමා සමතුළුදෙසිතං,
සකකවවං තං නමසෙයෙන
අගිනුතතංව බ්‍රාහ්මණෝ
(ජේංචරි - ඇර්යුන් තොරතු ඇත්තා)

යමකු කෙරෙන් බුද්ධ දේශීන වූ ධර්මය දැන
ගනී නම්, වහ්නිහෝමයට හෙවත් ගිනි දෙවියාට පුදන
බාහ්මණයකු මෙන්, ඔ භට මතා සේ නමස්කාර කළ යුතු

393. න ජටාහි, න ගොනෙනා,
න ජටා හොති බුහමණ්‍ය,
යමහි සවිවෘත ධමෙලා ව
සො සුව්‍යී, සො ව බුහමණ්‍ය
(පෝෂන - එවැළ බ්‍රූණඩ ඇත්තා)

හිසේ බඳින ජටාවෙන් හෝ ගොනුයෙන්
හෝ ඉපදීමෙන් හෝ බාහ්මණයෙක් නොවේ; යමකු
කෙරෙහි සත්‍යයන් ධර්මයන් පිහිටියේ නම් හෙතෙම
ඹද්ධ පුද්ගලයෙකි, බාහ්මණයෙකි.

394. කිං තේ ජටාහි දුමෙධඩි!
කිං තේ අඩිනසාටියා?
අවහනතරං තේ ගහනුං,
බාහිරං පරිමස්සි
(වේෂාල් - කුහන බ්‍රූණඩ ඇත්තා)

දුෂ්චර පුද්ගලය, තාගේ ජටා වලින් ඇති එලය
කුමක් ද? අදුන් දිවි සමින් ඇති එලය කුමක් ද?
තාගේ ඇතුළත් කෙලෙස් වලින් පිරි තිබේ; (පිටතින්
තවුස් වෙස් ගෙන) පිටත ඔප දමන්නෙහි.

395. පංසුකුල ධරං ජනනුං
කිසං ධමනිස්සෑනාං
විකං වනසම් සඩායනනාං
තම්හං බුෂම් බුහමණුං
(රිච්ජ්ඩින්ට - කිජාගාර්නේ ඇත්තා)

ඉවත දැඟු රේදී කැබලි අවුලා සිවරු
මසා අදිනා කෙටිවූ වූ නහර ඉල්පුණු ගරීර ඇති,
පුදෙකලාව වනයෙහි භාවනා කරන්නා වූ ඒ පුද්ගලයා
බාහ්මණයෙකැයි මම කියමි.

396. න ව්‍යාහා බුහමණ් බුෂම
යොනිපර් මත්තිස්මහව්
හොවාදී නාම සො හොති
සට් හොති සකිංචනෙ:
අකිංචන් අනාදුනා
තම්හා බුශම බුහමණ්
(ජ්‍යෙෂ්ඨ - බ්‍රිතානු ඇංග්ල)

මමු කුසේහි පිළිසිද ගෙන බමුණු කුලයෙහි
උපන්න පමණින් බාහ්මණයෙකැයි මම තොකියමි.
ඉදින් හෙතෙම කෙලෙස් සහිත වූවෙක් නම්
හෝවාදියෙක් වේ. (පින්තා යයි ආමන්තුණය
ලැබිය යුත්තෙක් වේ.) කෙලෙස් ස්වල්පයක් තැනි,
මෙලොව අල්ලා ගැනීම් කිසිවක් තැනි පුද්ගලයා
බාහ්මණයා යයි මම කියමි.

397. සඩඩසංයෝජන් ජේරවා
යො වේ න පරිතස්සාති,
සංගාතිගා විසඹුදුතාත්
තම්හා බුශම බුහමණ්
(ජ්‍යෙෂ්ඨ - ජ්‍යෙෂ්ඨ ස්වූ ඇංග්ල)

යමෙකු සියලු සසර බැමි සිද තැනි ගැනීමට
පත් තොවේද, රාගාදී ඇලීම් ඉක්මවු, බැමි වලින්
මිදුණු මහු බාහ්මණයෙකැයි මම කියමි.

398. සේනවා තිද්ධිය වර්තනය ව
 සහළුම් සහනුකෙමුම්
 උක්වීනාපලුකිං බුද්ධිය
 තම්හං බුෂම් බුහමණු
 (ඝේන්වීන - බෞත්‍රන් දැනුදෙනෙකු ඇත්තේ)

යමෙක් කොර්ඩ නමැති රැහැණු තෘප්ත්‍යා
 නැමැති වරපට (සම්පටිය) ද කාමරාගාදී සිතේ මුල්
 බැස තිබෙන ක්ලේඡයන් සහිත මිත්‍යාදාප්ති නමැති
 දම්වැලද කඩා දැමීද, අවිද්‍යා නමැති අගුල උප්‍රටා
 දැමූ සත්‍යාච්ඡා වෛද්‍ය කළ ඔහුට මම බුහ්මණයා යි
 කියමි.

399. අකොකාසං වධබඳිය ව
 අදුට්ටේ යො තිරිකඩති,
 බහතිබලු බිලාතිකං
 තම්හං බුෂම් බුහමණු
 (ඝේන්වීන - අකොක්සෑන ආර්ථිවාර් බෞත්‍රන් ඇත්තේ)

යමෙක් ගටා බැණීම් හා හිංසා කිරීම් අත් පා
 බැදීම් ආදිය නොකිපී ඉවසයිද, ඉවසීම් බලය බල
 ඇැණියක් කොට ඇති ඔහු බුහ්මණයෙකැයි මම
 කියමි.

400. අකොකාධඹිං වතවන්නය
 සිලුවන්නය අනුසුළුවය
 ද්‍රුණය අනතිමසාරිරය
 තම්හං බුෂම් බුහමණු
 (ඝේන්වීන - ඝර්සුන් තැන්තන් ඇත්තේ)

කොර්ඩ නොකරන්නා වූ, ඔතංගාදී ව්‍යත වලින් යුත්

பிரிசிட்டு சில் ஆதி, தங்களையென் தென் நொவி, இம்நாயக்கல் ஒழுரந் ஆதி, (நூவித ஒப்பீமக் நாதி வெளிந்) அந்திம கரீரய ஏரநா சீ பூஞ்செய்கூடி மம கியம்.

401. வர் பொகலிரபதேந்'வி,
ஆர்ணேர'வி சூஙபோ,
யே ந பிப்பநி காமேஸ்ரி
தம்'ங வூசுமி வூஞமஞ்
(ஏஞ்சினா - புஷ்டிலினா ஜெத்திய ஆசல)

யமேக் நெலும் கொலயெனி தீய நிழந், ஓடிக்குவுவ அஞ அவ ஆடுயந் ரா நோயிவெந்நா சே காமயந் ஹி நோ ஆலே நமி சிறு வூஞ்செய்கூடி மம கியம்.

402. யே டுக்கிச்சு பர்தாவி
உடே'வி வியமநநாஹோ,
பந்தாகுரங் விசங்குதநங்
தம்'ங வூசுமி வூஞமஞ்
(ஏஞ்சினா - விழுஞ் ஆசல)

யமேக் மே ஹவயேட்டிம் தமாங்க டூக கெலுவர வீ யகி எதீடு, வஹா தாழு சீக்கந்த பச நாமைதி ஏர ஆதி, காமயேங்காடியென் வெந்வி சிறு வூஞ்செய்கூடி மம கியம்.

403. குமிரபக்குந்து மேவிலீங்
மஞா'மஞ்சூ கோவில்து
உத்தாமநர்பங் அநுப்பதநங்
தம்'ங வூசுமி வூஞமஞ்
(கிர்ச்சினா- வீலா ஜெத்திய ஆசல)

கேழிர் நூவிண் ஹா விள்ரநா பிரயா ஆதி, நிவணத

යන මග හා නොමග දන්නා වූ, රහත් බවට පැමිණී ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

404. අසංසටහිං ගහවේධිනි
 අනාගාරේහි ව්‍යුහයා
 අනොක්සාරිං අප්පිවිං
 තම්හං බුෂම් බ්‍රාහ්මණයා

(උරෝචන - එකිනෙකුවේ තිබූ නොහැරු ඇත්තේ)

ගිහියන් හා පැවිද්දන් සමග නිතර ගැවසීමක් නැති, ත්‍යැම්තා නමැති වාසස්ථානයෙහි නොහැකිරෙන, ලද දෙයින් සතුට වෙන ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

405. නිධාය දුණුධිං හැතෙසු
 තතෙසු එළවරෙසු ව
 යො න හනති, න කාතෙති,
 තම්හං බුෂම් බ්‍රාහ්මණයා

(උරෝචන - එකුම්වන ඇත්තේ)

යමෙක් ඇවිදිය හැකි වූද එහා මෙහා ගමන් කළ නොහැකි බෙල්ලන් ආදි වූද හැම සත්ත්වයන්ට හිංසා කිරීම අත්හැර, සතුන් මැරීම හා මැරවීම නොකරයි නම් ඔහු බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

406. අවිරැඳුධිං විරුද්ධෙධිසු
 අත්තදණ්ඩිසු තිබුතා
 සාඛාතෙසු අනාඛානයා
 තම්හං බුෂම් බ්‍රාහ්මණයා

(උරෝචන - සාම්බන්ධ සේවී නමක් ඇත්තේ)

නොයෙක් විරුද්ධෙකම් ඇති ජනයා අතරෙහි

විරැද්ධ නැතිව වසන, දඩු මුගුරු ආදියෙන් පහරදීම් කරන්නන් අතරේහි සන්සුන්ව වසන, ලොකික දේ කෙරේහි අල්ලා ගැනීම් ඇත්තන් අතරේහි අල්ලා ගැනීමක් නැති ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියම්.

407. යස්ස රාගෝ ව දොසො ව
 මානො මකේඩා ව පාතිතො
 සාසපොර්ට චාරගො,
 තම්හං බුෂම් බ්‍රාහ්මණං
 (වේශ්වන - මූග පත්‍රික තොරත් ඇත්තා)

යමෙකු ගේ රාගයන් ද්වේෂයන් මානයන් ගුණ මැකිමත් ඉදිකටු අගින් අඛ ඇටයක් මෙන් හෙලා දමන ලද්දේ ද ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියම්.

408. අකකකසං විශුෂ්ඨාපතිං
 ගිරං සවිවං උදීරයේ,
 යාය නා'හිසපේ කංචි,
 තම්හං බුෂම් බ්‍රාහ්මණං
 (වේශ්වන - තුළුණුව්විත තොරත් ඇත්තා)

යම වවනයක් කිමෙන් අනුන්ට කෝප ඉපදිවීම නොකරනු ලැබේ නම් එවැනි රජ නොවූ, දෙලෝ වැඩ අවබෝධ කරවන්නා වූ, සත්‍ය වදන කිව යුතුය. එවැනි පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියම්.

409. ගෙ'ධ දිසං වා රස්සං වා
 අත්තුං තුෂලං සුහා'සුහං
 ගෙළකේ අදිනහං නා'දියති,
 තම්හං බුෂම් බ්‍රාහ්මණං
 (වේශ්වන - තොරත් ව්‍යාහිත නමක ඇත්තා)

යමෙක් මේ ලෝකයෙහි දික් වූ හෝ කොට වූ හෝ කුඩා වූ හෝ මහත් වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ තමාට නුදුන් දෙය තොගනීද ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

410. ආයා යස්ස න විජ්‍යන්ති
 අසම් ලොකේ පරම්ති ව
 නිරාසයයා විසසුදුදුතතා
 තම්හං බ්‍රිත්ම බ්‍රාහමණා
 (ජේත්වන - ඇත්තුන තොගන් ඇත්බ)

මෙලොට හෝ පරලොට ආගාවක් යමෙකුට තැද්ද ඒ ආගා තැති, කෙලෙස් බැමි වලින් මිදුණු පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

411. යස්සා'ලුය න විජ්‍යන්ති,
 අසුදුදුය අකර්ංකිවී,
 අමතොගධා අනුපාතතා
 තම්හං බ්‍රිත්ම බ්‍රාහමණා
 (ජේත්වන - මුහුණ තොගන් ඇත්බ)

යමෙකුට මෙලොට පරලොට ඇලීමක් තැද්ද යමෙක් තමා විසින් ම දැනගෙන සැක රහිතයක් වේද තිවණට බැසුගත් ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

412. ගෙ'ධ පුදුදුදා ව පාපං ව
 උහො සංගං උපවිතා,
 අසොකං විරරං සුදුං
 තම්හං බ්‍රිත්ම බ්‍රාහමණා
 (ප්‍රත්වාතාම - ගේත්වන තොගන් ඇත්බ)

මෙලොව යමෙක් පින් පවි දෙක සහ කාමාදී ඇලිම් ඉක්මවයිද, ගෝක තැති, කෙලෙස් තැති, පිරිසිදු වූ මහු බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

413. වඩාං ව වමලං සුඳිං
විප්පසනනමනාවලං
නඩිහවපරිකඩිණාං
තම්හං බුෂම් බ්‍රාහ්මණං
(ජේඩ්වින - විත්දාන නොරුත් ඇරඹ්)

වන්දයා මෙන් නිරමල වූ, පිරිසිදු වූ, පැහැදිලි වූ, නොකුලමුණු සිතැති, හාවාගාව දුරු කළ ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

414. යො ඉමංපලිපරිං දුගෙං
සංසාරං මොහම'වවගා
තිණෙණා පාරුගතො කඩායි
අනෙලේ අකර්ංකරී
අනුපාදාය නිඩුතො
තම්හං බුෂම් බ්‍රාහ්මණං
(කුණ්ඩාන වහනය - සිවල් නොරුත් ඇරඹ්)

යමෙක් මේ කෙලෙස් මඩ සහිත මගත් සංසාරයත් මෝහයත් ඉක්මවා ගියේද, පරතෙරට ගියේද, දහාන වඩන්නේ ද, තෘෂ්ණා තැත්තේ ද, බුද්ධාදී අට තැන සැක තැත්තේ ද ආගාවන් කිසිවක් අල්ලා නොගෙන කෙලෙස් නිවිමට පැමිණියේද, මහු බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

415. යො'ධ කාමේ පහතවාත
අනාගාරෝ පරිබඩ්පේ,
කාමහවපරිකඩිණාං
තම්හං බුෂම් බ්‍රාහ්මණං
(ජේඩ්වින - සුත්ද සුත්ද නොරුත් ඇරඹ්)

මෙ ලෝකයේහි යමෙක් කාමයන් හැර දමා වසන ගෙයක් නැත්තෙක් ව පැවිදී වෙයි ද, කාමාගාවන් හා හාටාගාවන් දුරු කළ ඒ පුද්ගලයා බාහ්මණයෙකුයි මම කියමි.

416. ගෝධ තත්ත්ව පහතවාහ

අනාගාරෝ පරිඛිපෙ,

තත්ත්වපරික්විත්ව

තම්හං මුශම බුහමත්ව

(ඝේත්වා - ගෝධ නොන් ඇඟ්ල)

මෙ ලොව යමෙක් තාප්ත්ණාව දුරු කොට ගහ වාසයක් නැත්තෙක් ව පැවිදී වෙයි ද තාප්ත්ණාව හා හවය ගෙවා දැමු ඔහු බාහ්මණයෙකුයි මම කියමි.

417. හිරවා මානුසකං යොගං

දිඛං යොගං උපවිතා,

සඩ්බියොගවිසසයුදුතතං

තම්හං මුශම බුහමත්ව

(ඝේත්වා - නැව්වු ඇඟ්ල)

යමෙක් මානුෂික බැමි හැර දමා දිවාමය බැමි දුරු කෙලේ ද, සියලු බැමි වලින් වෙන්වූ ඔහු බාහ්මණයෙකුයි මම කියමි.

418. හිරවා රතිං වා' රතිං ව

සිතිහුතං නිර්පෙධිං

සඩ්බිලෙකා'හිහුං වීරං

තම්හං මුශම බුහමත්ව

(ඝේත්වා - නැව්වු ඇඟ්ල)

කාම සැපයෙහි ආකාවත් වනවාසයෙහි නො ඇල්මත් දුරු කොට සිහිල් වූ, උපක්ලේශ (කිලිරි ධරුම) නැති, මුළු ස්කන්ධ ලොකය (සසර ඉපදීම) මැඩ පැවැත්වූ ඒ විරයා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

419. ව්‍යතිං යො වෙදී සත්තාන්

උප්පතතිං ව සඩ්බිසො

අසතතං සුගතං බුද්ධිං

තම්හං බුෂම් බ්‍රාහ්මණං

(ජේඩ්වන - වංෝජ ජෛත්‍ය ඇත්ත්)

යමෙක් සත්ත්වයන්ගේ මෙලොවින් විෂුත වී යාමත් නැවත ඉපදීමත් හැම ආකාරයෙන් දනී ද, කිසි දෙයක නො ඇශ්‍රු, මනා ගමන් ඇති, සත්තාවබෝධය කළ ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

420. යස්ස ගතිං ත ප්‍රහනති

දෙවා ගනධික-මානුසා,

බේජාසවං අරහනතං

තම්හං බුෂම් බ්‍රාහ්මණං

(ජේඩ්වන - වංෝජ ජෛත්‍ය ඇත්ත්)

දෙවියෙන් ගන්දරවයෝත් මනුෂ්‍යයෝත් යමෙකු ගිය තැන (උපන් තැන) නොදිනිත් ද, ඒ ආගුව නැසු, කෙලෙස් දැති කඩා දැමු පුද්ගලයා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.

421. යස්ස පුරෝ ව පව්‍ය ව

මලේක්ධ ව තර්වී කිඳුවිතං,

අකිණුවිතං අනාදාතං

තම්හං බුෂම් බ්‍රාහ්මණං

(ජේඩ්වන - බ්‍රිමද්ජ්‍යන ජෛත්තිය ඇත්ත්)

යමෙකුට පෙර ද පසු ද මැද ද යම් කිසි අල්ලා
ගැනීමක් නැදේද, කිසි කරදරයක් නැති තෘප්ත්‍යාදී ඇති
කර ගැනීමක් නැති මහු බ්‍රාහ්මණයෙකුයි මම කියමි.

422. උසනං පවර්ං විරං
මහෙසිං විජිතාවිහං
අනෙරං හඟාතකං බුඩිං
තම'හං බුෂම් බුහමණං
(ජ්‍යෙෂ්ඨ - ඇඹුලුවල නොරුත් ඇත්තේ)

දහස් ගණන් ගවයන්ට අධිපති වෘෂ්ඩයකු වැනි
ලිතුම් වූ, මහත් දිලාදිය සොයන්නා වූ, ක්ලේගමාර
පැරද වූ, තෘප්ත්‍යා නැත්තා වූ, කෙලෙස් මළ සෝදා
හැරිය සත්‍යාච්චාවබෝධය කළ මහු බ්‍රාහ්මණයෙකුයි
මම කියමි.

423. ප්‍රබෙඩත්වාසං යො වේදී,
සගු'පායං ව පස්සනි,
අටෝ පාතිකඩයං පතෙතා
අහිඛුදාවොසිනො මුති,
සධිවොසිත්වොසානං
තම'හං බුෂම් බුහමණං
(ජ්‍යෙෂ්ඨ - ග්‍යෙවිංගික නොරුත් ඇත්තේ)

යමෙක් පෙර විසු හට පිළිවෙළ දත්තේ ද,
ස්වර්ගය හා අපාය දකිද, ඉපදීමේ කෙළවරට පැමිණියේ
ද, දත යුත්තේ දැන අවසානයට පත් වේද, මුනිහාවයට
පැමිණියේ ද, විසිය යුතු බ්‍රාහ්මවර්යාදීයෙහි වැස
අවසන් කෙලේ ද, ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙකුයි මම
කියමි.

ගාර්යා සුචිය

ගාර්යාව

අංකය සහ පිටුව

අකකකසං විකුණුප්පනිං	408-181
අකතං දුකකතං සෙසයෝගා	314-144
අකොකාවල් මං අවධි මං	03,04-10
අකොකාධනං වතවනතං	400-178
අකොකාධෙන ජ්‍රේන කොධං	223-108
අකොකාසං වධබන්චං ව	399-178
අවරිනා ඉහමවරියං	156,155-78
අවිරං වතයං කායෝ	41-27
අකුණුදා හි ලාභුපනීසා	75-42
අයිශිනං නගරං කතං	150-76
අතතදුන් පරණේන	166-83
අතතනා චොදයනතානං	379-170
අතතනාව කතං පාපං	161,165-81,82
අතතානං වෙ කරා කයිරා	159-80
අතතානං වෙ පියං ජැකුණුදා	157-79
අතතානමෙව පයිමං	158-80
අතතා හමේ ජ්‍රේන සෙයෝගා	104-56
අතතාහි අතතනො නලෝ	160,380-80,170
අථ පපානි කම්මානි	136-70
අථ ව'සෑ අගාරානි	140-71
අතර්තමි ජාතමි සුඩා සහායා	331-151
අනවයිත විතතසස	38-26
අනවසුත විතතසස	39-26
අනිකකසාවො කාසාවං	09-13
අනුප්‍රබේන මෙධාවී	239-115
අනුපවාදො අනුපසාතො	185-91
අනෙනකජාති සංසාරං	153-77
අන්ධිතො අයං ලොකො	174-87
අප දිබේසු කාමෙසු	187-92
අපකුණුදාලාහො ව ගති ව පාපිකා	310-143
අපෙකා තෙ මනුසේසු	85-46

ಅಪುಮನೆತ್ತಾ ಅಯಂ ಗಜೋ	56-34
ಅಪುಮನೆತ್ತಾ ಪಮನೆತ್ತಾಸ್ತಿ	29-21
ಅಪುಮಾದರತ್ವಾ ಹೋರಿ	327-150
ಅಪುಮಾದರತ್ವಾ ಹಿಂಜ್ಬಿ	31,32-22,23
ಅಪುಮಾದೆನಾ ಮಣವಾ	30-22
ಅಪುಮಾದೆಂ ಅಮನಪಡಿಂ	21-18
ಅಪುಮಿ ಲೆ ಸಹಿತಂ ಹಾಸಮಾನೆಂ	20-17
ಅಪುಲಾಹೋರಿ ಲೆ ಹಿಂಜ್ಬಿ	366-165
ಅಪುಸ್ತ್ರಾ 'ಯಂ ಪ್ರರೋಷಾ	152-76
ಅಭಯೆ ವ ಹಯಧಿನೆಂ	317-145
ಅಹಿಂಪಾರೆರೆ ಕಲ್ಪಾಂತೇ	116-61
ಅಹಿವಾದನಹಿಲಿಸ್ಯ	109-58
ಅಭುತವರ್ದಿ ನಿರಯಂ ರಪೆತಿ	306-141
ಅಯಸಾವ ಮಲಂ ಸಮ್ಮಾನಿತಂ	240-115
ಅಯೋಗೆ ಪ್ರಕ್ಷಿಷ್ಟ ಮನೊನಂ	209-102
ಅಲಂಕರೆತ್ತಾ ಲೆಪಿ ಸಮಂವರೆಯ	142-72
ಅಲಪೆತ್ತಾಯ ಲಶ್ಚನತಿ	316-145
ಅವರೆಶ್ಚ ವಶ್ಚಮನಿನೆಂ	318-145
ಅವಿರ್ಬಂಧಂ ವಿರ್ಬಂಧಿಸ್ತ	406-180
ಅಸಂಸಿಯಿಂ ಗಹವೆಯಿಸ್ತ	404-180
ಅಸರ್ವಾಯ ಮಲಾ ತಿನೊ	241-115
ಅಸತಂ ಹಾವನಮಿವೆಯ	73-41
ಅಸಾರೆ ಸಾರಮನಿನೆಂ	11-13
ಅಸಾಹಜೆನ ದಿಮೆನಂ	257-121
ಅಸ್ತಿಂಖಾಂತ್ರಾಪಸ್ಯಿಂ ವಿಹರನೊ	08-12
ಅಸ್ಯಾದ್ಭೂ ಅಕಾಶಾಸ್ತ್ರಾ ವ	97-52
ಅಸ್ಯಾ ಯರ್ಥಾ ಹಂಡ್ರಾ ಕಸಾನಿವಿವೆಯಾ	144-73
ಅಂ ನಾಗೋವ ಸಂಗಾಮೆ	320-147
ಅಹಿಂಸಕಾ ಯೆ ಮ್ರಿನಾಯೋ	225-109
ಈಗ	
ಆಕಾಂಕ್ಷ ಪಡಂ ತಂತ್ರಿ	254-120
ಅರೋಗ್ಯಾ ಪರಮಾ ಲಾಹಾ	204-99
ಅಸಾ ಯಸ್ಯ ನ ವಿಶ್ಚನತಿ	410-182

ඉ	
ඉදං පුරේ විනතමලාරි වාරිකං	326-150
ඉධ තපුති පෙවව තපුති	17-15
ඉධ නඡුති පෙවව නඡුති	18-16
ඉධ මොදුති පෙවව මොදුති	16-15
ඉධ වසසා වසිසාම්	286-132
ඉධ සොචති පෙවව සොචති	15-15
ඊ	
ද්‍රව්‍යීන්ද සිනෙහමනකනො	285-132
ද්‍රව්‍යීනකාලමී ඇනුවයිහානො	280-130
ද්‍රව්‍යීනවතො සතිමනො	24-19
ද්‍රව්‍යීනෙනනපුමාදෙන	25-20
දත්තිබේ නපුමැර්යි	168-85
දඳකං ති තයනති තෙතතිකා	80,145-45,73
දපතීත වයෝ ව දුනසි	237-114
දයුණුකුද්‍රනති සතිමනො	91-50
ද්‍රස්ඨං පවරං විරං	422-186
උ	
උකසා වරිතං සෙයෙහ	330-151
උකං බමමං අතිතසා	176-87
උකාසනං එක සෙයෙහ	305-140
උතං බො සරණං බෙමං	192-94
උතං දූහං බනධනමාපු දිරා	346-157
උතං විසෙසනො ඇදුනා	22-19
උතම්පුවසං ඇදුනා	289-133
උතමහි තුමෙන පටිපනනා	275-128
උථ පස්සිලීමං ලෙළාකං	171-86
උවං හො පුරිස ජානාහි	248-118
උවං සංඛාරභුතෙසු	59-34
උසොව මගෙනා නත්ත' කෙශුකු	274-128
ඕ	
ඕවදෙයානුසායෙය	77-44

ක	
කණෑං ධමමං විප්පෙහාය	87-47
කසිරා වේ කසිරාලේතා	313-144
කාමතො ජායති සොකො	215-104
කායපෝකොපං රකොයිය	231-111
කායෙන සංවරා සාඩු	361-164
කායෙන සංවුතා දිරා	234-112
කාසාවකණ්ඩා බහවො	307-142
කිං තෙ ජටාහි දුමෙමධ	394-176
කිවේතා මනුස්සපටිලාහො	182-90
කුමුජපං කායමීමං විදින්තා	40-27
කුසො යථා දුගැනීතො	311-143
කො ඉමං පය්විං විරෝසනි	44-29
කොං ජහේ විප්පජහෙයි මානා	221-107
කො නු හාසො තිමානනේ	146-74
ඛ	
බනති පරමං තපො නිතිකා	184-91
ග	
ගතදිනො විසොකසස	90-49
ගබහමෙක උප්පජ්ජනති	126-65
ගමහිර පක්කුක්කු මෙධාවිං	403-179
ගහකාරක දිවෙයාසි	154-77
ගාමේ වා යදි වා රැක්කුක්කු	98-53
ච	
වක්කුනා සංවරා සාඩු	360-163
වත්තරි යානාති නරෝ පමතෙනා	309-142
වන්දංච විමලං සුදුධිං	413-183
වන්දං නගරං වාපී	55-33
වරං වේ නාධි ගවෙශයා	61-37
වරනති බාලා දුමෙමධා	66-38
විරහපවාසිං පුරිසං	219-106
වුතිං යො වෙදි අතකානං	419-185

ඡ	
ජනු ජාතො අනක්බාතේ	218-105
ජීනු සොතං පරකකමල	383-172
ජේන්වා නායිං වරනතං ව	398-178
ජ	
ජයං වෙරං පසවති	201-98
ජේගවණා පරමා රෝගා	203-98
ජේරනති වේ රාජරථා සුවිතතා	151-76
ක්‍රි	
ක්‍රිය හිකුව මා ව පමාදේ	371-167
ක්‍රියායි විරජමාසිනා	386-173
ත	
තං පුනතපූසමමතනං	287-132
තං වෛ වදුම් හදුදී වෛ	337-154
තං ව කමම් කතං සාමු	68-39
තණහාය ජායති සොකො	216-105
තතො මලා මලතරං	243-116
තතුෂිරතිම්වෙශයා	88-47
තතුෂායමාදී හවති	375-169
තලේව කතපූකුදුම්පී	220-106
තසිණාය පූරකඩතාපජා	343,342-156,157
තසමා පියං න කයිරාථි	211-103
තිණදෙසානි බෙතතානි	356,357,358,359-161,162
තුමෙහති කිවවිං ආතයෝ	276-128
තෙ ක්‍රියාත්මක සාතතිකා	23-19
තෙ තාදිසේ පූර්ජතො	196-95
තෙසං සම්පන්න හිලානං	57-34
ද්‍රි	
දදුති වේ යථාසඳුං	249-118
දනතං නයනති සමිතිං	321-148
දිවාතපති ආදිවෙවා	387-174
දිසේ දිසං යංතං කයිරා	42-28
දිසා ජාගරතො රතති	60-36
දුකකං දුකක සමුප්පාදිං	191-93
දුනතිගෙහස්ස ලැබුතො	35-25

දුප්පේකිණුව දුර්භිරමං	302-139
දුලුහො පුරිසාත්තෙකුදා	193-94
දුරංගමං ඒකවරං	37-26
දුරේ සනෙනා පකාසෙනති	304-139
උ	
ධනපාලකා නාම කුසුද්ධරෝ	324-149
ධමමං වරේ සුවරිත	169-85
ධමම පිති සුඩං සෙති	79-44
ධම්මාරාමො ධමම රතො	364-165
ධිරං ව පකුදුදාව බාහුසුජත්ව	208-101
ඉ	
න අනතහෙතු න පරස්ස හෙතු	84-46
ව අනතලිස්ක න සමූහුමලේස්කය	127,128,-65,66
න කහපාන වසෙසන	186-92
න ගරං යථා ප්‍රවතතං	315-144
න වාහං බ්‍රාහමණං මැශ්‍රීම්	396-177
න වාහු න ව හවිස්සති	228-110
න ජ්වාහි න ගොනෙතන	393-176
න තං කමමං කතං සාඩු	67-39
න තං මාතා පිතා කයිරා	43-28
න තාවතා ධමම බරෝ	259-122
න තෙන අරියො හොති	270-126
න තෙන එළෝ හොති	260-122
න තෙන පණ්ඩිතො හොති	258-122
න තෙන හිකුවූ හොති	266-124
න තෙන හොති ධමමටෝ	256-121
න තං දළං බ්‍රහ්මමාහු දිරා	345-157
නහේ කධානං අපකුදුස්ස	372-168
නහේ රාගසමා අහේ	202,251-98,119
න තයෙවරියා න ජටා න ප්‍රේකා	141-71
න පරෙසං විලොමානි	50-32
න පුප්පේනයා පරිවාතමෙති	54-33
න බ්‍රාහමණස්ස පහරයා	389-174
න බ්‍රාහමණසෙසනද කිසුවී	390-175

න භජේ පාපෙකේ මිතෙන	78-44
න මූණ්ඩකෙන සමණා	264-124
න මොනේන මුත් හොති	268-125
න වාක්කරණ මතෙන	262-123
න වේ කදිරියා දෙවලොකංචුත්ති	177-88
න සහනි පුත්තා තාණාය	288-133
න සිල්බිතමතෙන	271-126
න හි එතෙහි යානෙහි	323-148
න හි පාපං කතිං කමලං	71-40
නහි වෙරෙනි වෙරානි	05-11
නිවයිං ගතො අසනතාසී	351-159
නිධාය දණධිං හුතෙසු	405-180
නිධින්ව පවත්තාර	76-43
තෙක්කං ජම්බැනාදසේස්ව	230-111
තෙතං බො සරණං බෙමං	189-93
තෙව දෙවා න ගඩබෙබා	105-56
තො වේ ලහෙරි නිපකං සහාහං	329-151

ප

පංසුකුල ධරංජනු	395-176
පංච ජේනේ පංච ජහේ	370-167
පටිසන්සරවුත්තා'සස	376-169
පයිවී සමා නො විරුජකයි	95-51
පණුවුපලොසාව දනි'සි	235-113
පථවයා එක රජේෂන	178-88
පමාදං අප්පමාදෙන	28-21
පමාදමතු ලුකුජ්ජන්ති	26-20
පරදුකුවපදනෙන	291-135
පරව්‍යුත්තානු පසසිස්ස	253-120
පරිජිණා මිදං රැඹං	148-75
පරෙ ව න විජානන්ති	06-11
පවිවෙකරසං පින්වා	205-99
පසස් විතතකතං බිමබං	147-75
පාණිමි වෙ වතො නා'සස	124-64
පාපං වේ පුරිසො කයිරා	117-62
පාපානි පරිවහෝති	269-125

පාපොලි පසුති හඳු	119-62
පාමොජ් බඩුලෙලා හිකු	381-171
පියතො ජායති සොකො	212-103
පූජ්‍යාක්දී වේ පුරිසො කයිරා	118-62
පූතතාමනී දනමලනී	62-37
පූපථානි හෙව පාවිනනතං	47-30,31
පූතෙන නිවාසං යො වෙදී	423-186
පූජාරහෙ පූජයතේ	195-95
පෙමතො ජායති සොකො	213-104
පොරොණමෙතං අතුල	227-110
එ	
එනුනං වපලං විතතං	33-24
එශ්ංුපමං කායම්මං විදින්වා	46-30
ඒසාමි නෙකිමම සුබං	272-126
උ	
බඩුමුළු වේ සහිතං හාසමානො	19-16
බඩුං වේ සරණං යනති	188-92
බාලසංගත වාරිහි	207-100
බාහිතපාපො'ති	388-174
ඡ	
ඡද්‍යාපි පසුති පාපං	120-63
ඉ	
මගානවයිංහිකො සෙවෙයා	273-127
මතතා සුබ පරිවාගා	290-134
මධුවා මක්‍රුක්දති බාලො	69-39
මනුජස් පමතතවාරිනො	334-153
මනොපකොපං රැකෙයිය	233-112
මනො පුකංගමා ධමමා	01,02-09,10
මමෙව කත මක්‍රුක්දනුව	74-41
මලින්යා දුවවරිකං	242-116
මාතරං පිතරං හනතවා	294-136
මා පමාදමනුදුකෝජුජත්ත්	27-21
මා පියෙහි සමාගස්ද්‍රේ	210-103
මාපුමෙක්කුජත් පාපසිය	121-63

මාසුමලෙකුණුව් පූජුකුද්‍යාසා	122-63
මා වෝච එරුසිං කක්ෂාවී	133-69
මාසේ මාසේ කුසගෙන	70-40
මාසේ මාසේ සහස්‍යාන	106-56
මිධි යථා හොති	325-149
මූද්‍යව පූරු මූද්‍යව පවත්තා	348-158
මූහුතාමපි වෙ විස්කුදු	65-38
මෙතා විහාරී යො හිසුවා	368-166
ය	
යං එසා සහති ජම්මී	335-154
යං කිංචි ඩියිංච පූතා ව ලොකේ	108-57
යං කිංචි සිරීලං කමම්	312-143
යං හි තිවව් තදප විධ්‍ය	292-135
යං වෙ විස්කුදු පසංසනති	229-110
යතා යතා සම්මසති	374-168
යථා ගාරං දුවත්තනනා	13-14
යථා'ගාරං පුළුර නකා	14-14
යථා දැනෙන්න ගොපාලො	135-69
යථාපි පූජුරාසිමුනා	53-33
යථාපි හමරා පූජුවා	49-31
යථාපි මූලෙ අනුපදුවේ දෙනෙ	338-155
යථාපි රහදේ ගෙතීරා	82-45
යථාපි රුවිරං පූජුවා	52-32
යථා බුබුලකං පෙසස	170-85
යථා සංඛාරරඳාන්තම්	58-34
යද ද්වයසු ධමෙමසු	384-173
යමා ධමම් විජානෙයා	392-175
යමි සවව් ව ධමොව	261-123
යසස අවවනත දුස්සිලාං	162-81
යසස කායෙන වාචාය	391-175
යසස ගතිං න ජානනති	420-185
යසස වෙතං සමුව්ව් නතං	250,263-118,123
යසස ජනතිංසති සෙංතා	339-155
යසස ජාලිනී විසසහිකා	180-90

යසස ජේතං නාවල්‍යති	179-89
යසස පාපං කතං කමලං	173-86
යසස ප්‍රාරං අප්‍රාරං වා	385-173
යසස පූරෙ ව පවතා ව	421-185,186
යසස රාගෝ ව දෙසො ව	407-181
යසසාලයා න විජ්‍යති	411-182
යසසාසවා පරික්‍රීණා	93-51
යසසින්දියානි සමලං ගතානි	94-51
යානිමානි අපන්‍යානි	149-75
යාවංහි වනරෝ න ජීව්‍යති	284-131
යාවල්වමේ වෙ බාලෝ	64-38
යාවදෙව අනන්‍යාය	72-41
යේ ව බො සම්දක්කාතෙ	86-47
යේ කධාන පසුතා ඩේරා	181-90
යේ රාගරතතා'නුපතති හොතං	347-158
යෙසං සනතිවයො නත්තී	92-50
යෙසං සම්බාධී අංගේසු	89-48
යෙසං ව පුසමාරුදා	293-135
යො අපදුට්‍යිසස නරසස දුසසති	125-64
යො ඉමං පළිපලං දුගෙං	414-183
යොගා වෙ ජායති තුරි	282-130
යොව පුබෙබ පමණිනවා	172-86
යොව තුදුධං ව ධමමැද්ව	190-93
යො ව වනත කසාවසස	10-13
යො ව සමෙති පාපානි	265-124
යොවේ ගෝ සතං භාසස	102-55
යො වෙ'තං සහති ජම්මිං	336-154
යො වෙ වස්සෝතං ජනතු	107-57
යො වෙ වස්සසතං ජ්‍යෙව	110,111,112,113,114,115-58,59,60
යො දැනෙශ්චින අදැනෙශ්චිසු	137-70
යො දුක්ක්වසස පර්‍යානාති	402-179
යොඩ කාමේ පහතවාන	415-183
යොඩ තණහ් පහතවාන	416-184
යො'ඩ දිසං ව රසසං වා	409-181
යො'ඩ ප්‍රැක්කුද් ව පාපං ව	267,412,-125,182

යො නිබඳලා වනාධිම්මතො	344-157
යො පාණමතිපාතෙනි	246-117
යො බාලො මිසුසුදී බාලය	63-37
යො මුඛ සක්‍රියතා හිකුව	363-164
යො වේ උප්‍යතිත කොඩ	222-108
යො සහස්‍ය සහස්‍යන	103-55
යො සාසන අරභත	164-82
යො හවේ දහරෝ හිකුව	382-171

ර

රතියා ජායති සොකො	214-104
රමණියාති අරක්ෂුති	99-53
රාජතො වා උපස්‍යගෝ	139-71

ච

ව්‍යීපතොප රකබෙයි	232-111
ව්‍යුත්ව ව්‍යුතො යුතුවා	319-146
වන ජීජුර මා රැකිං	283-131
වරමස්සතරා දත්තා	322-148
වසසිකා විය ප්‍රාථ්‍යාති	377-169
වාචානුරක්වී මනසා සූසංවුතො	281-130
වාණිජෝව හය මගය	123-64
වාරිජෝව එලෙ බිතො	34-25
වාරිපොකබර පතෙත්ව	401-179
විතකක පම්පිතස්ස ජනතුනො	349-159
විතකකුපසමේ ව යො රතො	350-159
විත තගෙනු අතාදතො	352-160
වෙදන එරුස ජාතිං	138-70

ස

ස වේ නරසි අත්තාන	134-69
ස වේ ලැහැර නිපකං සහාය	328-150
සවව හමෙන න කුමේකකිය	224-108
සද ජාගර මානාන	226-109
සද්ධා සිලෙන සම්පනෙනා	303-139
සනත තසස මන හොති	96-52
සතතකායා සනතව්වෙ	378-170
සබනු වේ සූපුරිසා ව්‍යනති	83-46

සබඳතාව දමම දන ජීතාති	354-161
සබ පාපසය අකරණ	183-91
සබසියෙන්තන ජීතාති	397-177
සබසේ නාමරූපසම්	367-166
සබභිභූ සබවිඩු'හමසම්	353-160
සබබ තසනති දැන්වසය	129,130-67,68
සබබ දමමා අනතතාති	279-129
සබබ සංඛාරා අනිච්චතාති	277-129
සබබ සංඛාරා දුක්ඛතාති	278-129
සරිතාති සිනෙහිතාති ව	341-156
සලාහ නාතිමෙකුදුසය	365-165
සවනති සබඩි ගෝතා	340-156
සහ සයමුව වේ වාචා	100-54,55
සාරංච සාරතො සැක්ත්වා	12-14
සාමු දස්සන මරියානම	206-100
සිඹුව හිඹුව ඉමං නාවම	369-166
සීල දස්සන සම්පනනම	217-105
සූකාරණී අසාධුති	163-81
සුඛ යාච ජරා සීලං	333-152
සුඛ කාමාති ඇතානි	131,132-68
සුඩා මෙනෙතයාතා ලොකේ	332-152
සුඩා බුද්ධානම උප්‍යාදේ	194-94
සුජ්වල අනිරිකෙන	244-116
සුකුදුගාරං පවිචිසය	373-168
සුදස්සං ව්‍යුතං අමෙකුදුසය	252-119
සුද්ධිසං සුතිපුනම	36-25
සුපැවුද්ධං ප්‍රාජක්‍යනති	296,297,298,299,300,301-137,138
සුහානුපසසිම විහරනතා	07-12
සුරාමෙරයපානම ව	247-117
සුපුබං වත ජ්වාම	197,198,199,200-96,97
සෙබො පයිටිම විපෙශසයති	45-30
සෙයා අයෝගුලො ඇතෙනා	308-142
සෙලො යට්ටා එකසනා	81-45
සො කරොහි දිප මතතනො	236-114

හංසා' දිව්‍යපූරේ යනති	175-87
හත් සකුදුදුතො පාද සකුදුදුතො	362-164
හනතති හොගා දුමෙමධා	355-161
හිතා මානුසකං යොග	417-184
හිරනිසධා පුරිසො	143-72
හිතා රතිං ව අරතිංව	418-184
හිටීමතා ව දුන්තේව	245-117
හිනා ධමම් න සෙවෙයා	167-84